


# ඉර හද නිශ්චර

(යෝග ගිය වංසය)



## පෙරවු බස

අඳම් ගේ උයන, සිමංඩු (=සිමන්දු)<sup>1</sup>, පලේසිමංඩු (=පලේසිමන්දු)<sup>2</sup>, දිල්මුන්<sup>3</sup>, පන්(චි)<sup>4</sup>, පන්හෙයි<sup>5</sup>, වැජරබේන්<sup>6</sup>, සිරන්චිඩ්<sup>7</sup>, සලිභේ<sup>8</sup>, සිල්ඩ්වි<sup>9</sup>, සෙපිලාන්<sup>10</sup>, සිලාන්, රළාම් (=සිහලම්)<sup>11</sup>, ලංකා (=හෙලන්කා)<sup>12</sup>, ඉලන්කෙක්<sup>13</sup>, ආදි නම රෙසකින් අනාදී කාලයක් තිස්සේ ලො පතළ වූ රටෙකි ලංකාව.

ලංකාව පිළිබඳ හැම නමක් ම සිංහල මුලින් නැගුණු හෙයින් රටෙකි මෙන් ම මේ දිවි වැසි සිංහලයන් ගේ ද මුල ඉතා යටත ඇදුණක් බව පෙනේ. මේ කියන සිංහලයේ නම කවුරු ද? ආදියේ සිට ම හෙළ නමින් පළ වූ ද, අපුර, රකුස් නා, යක් නමින් විටින් විට රටේ බලයට පත් වූ ද සිවිහෙළ ජනයා යි. අදක් සිංහල හාඡාවට හෙළ බස යනු ද පරියාය නාමයෙකි. මේ හෙළ බස වේද සකුව හැඩ ගැසෙන අවදියේ ද ලාභවි ජේවන් වූ බසක් බවට වේද සකුයෙහි තිබෙන පුදු හෙළ විදන් දෙස් දෙයි. වේද සකුව දකුණු ආයියානු තිහිප බෙසකින් විදන් ජයට ගෙන ඇති බව පුවිපුරු වේ. බරෝස් මූෂ ගේ පොතින් දක්වයි.<sup>14</sup>, වේද සකුව පමණක් නො ව සකු බස සැකැසීමෙහි ද හෙළ විදන් පදනම් වී ඇති සැටියෙන් පෙනෙන්නේ හෙළ බසක් එ බස හිමි හෙළ රසක් (සිංහල වරිගයාන්) ඉතා පැයැණි යට්ටියාවකට හිමි කම් ඇත්තක් බව සි.

'හෙළයන් ගේ බිම' යැ යන අරුතින් ලංකා (හෙළන්-කා) වූ මේ බිම ද ආදියේ මහ දිවියිනාක් ව තිබි පැපු ව මුහුදු ශිලුම් කිහිපයක් තිසා මැදගස්කර, කොමරේ, සෙවිලිස්, මුරුසි, කොකොස්ස් ආදි දිවියින් රසක් ඉතිරි කොට කඩින් කඩ ඉන්දීය සයුරේ ගිලිහිය බවත් මිනිස් සැකියාවේ මුල මෙය විය හැකි බවත් අලක්සැන්ඩර් කොන්ටිරටෝව්ටි පවසයි.<sup>15</sup>

1. සිමංඩු - (ඉපි + මනු + දු) - කායක මනුසු ගේ දුපන
2. පලේසිමංඩු - (පල + ඉපි + මනු + දු) - පරපිදු මනු රුපු ගේ දුපන
3. දිල්මුන් - (දිවි + ඉල + මනු + දු) - දිල් + මනු > දිල් + මනු - මනු ගේ දුපන විම
4. පන්(චි) - බිම (උලපන, මාරපන, යාපන අද යා.)
5. පන්හෙයි - (පන් + සහරි-පන්හෙයි-පන්හෙයි) - දුපන සාවිය (සමුහය)
6. වැජරබේන් - (දිජරාවන්) - රාවන දුව
7. සිරන්චිඩ් - (සිරන් දිජ-සිලන්දිජ-සිරන්චිඩ්) - සිරිහෙළයන් (සිංහලයන්) ගේ දුව
8. සලිභේ - (සිහලයක් - සහලියක්- සලිභේ) - සිහල බිම
9. සිල්ඩ්වි-සිහලදිවි-සිලදිවි-සිලදිවි) - සිහලදිපය
10. සෙපිලාන් - (සිංහලඟාන්-සිංහලඟාන්-සෙපිලාන්-සෙපිලාන්) - සිංහලවිම
11. රළාම්-(සිංහලම්-රළම්) - සිංහලයන් ගේ රට
12. ලංකා- (හෙළන්කා-ලන්කා-ලංකා) , හෙළයන් ගේ බිම, හෙළවිම
13. ඉලන්ගෙක්-(ලංකා යනු දෙමල බසට යන් සැරි යි. සකු-ලංකා)
14. Vedic Sanskrit by T. Burrows.
15. The Riddles of the Three Oceans by Alexender Konratov.

කොත්තිරටෝව හේ මේ කල්පනය ගොඩ නැඟී ඇත්තේ මුළු කළුන් විසු ජ්‍යෙෂ්ඨ වැගනර් පළ කළ එබදු ම කල්පනයක් මත ය.<sup>16</sup> එයින් දැක්වෙන්නේ අද පවත්නා මහාද්වීප පහ ම කළුන් තති ගොඩ බිමක් ව සිංහ පිරි හේත් සඳ හේත් ඇදුම කෑමක් නිසා උතුරු දැක්වූ මහ දිවිධින් දෙකකට කැඩි ගොස මේ තතුවට පත් තු බව යි.

මිනිස් පරිණාමය ගැන කරුණු දක්වූ බාර්ලින් හක්ස්ලි ආදි වියතුන් හේ මතය විමසන පෙබිරික් ජ්‍යෙෂ්ඨයි, ඒ පිළිබඳ ව සමාජ මතයක් පළ කළ පිළිර ස්කලැටර් හට එකතාව පළ කරමින් දැනට ඉතැදිය සපුරු පත්ලේ වැඩි හරිය යට වි ඇති මේ මහ බිම මානව ව්‍යුහය හේ මුළු බිම තු බවට ඉකියක් කරයි<sup>17</sup>.

දැනට බලු-ගොඩ පෙදෙසේ කැණීමෙකින් ඕරාන් දුරකියයල පුරින් මතු කොට ඇති මිනිස් ඇට සැකිලි අනුව මෙයට අවුරුදු 30,000කට පෙර ද මේ විමි ජනාචාප තු බව පැහැදිලි වේ. ගෘග නීමින සහාත්වය අතින් ද ලංකාව පුමෙරිය, මිසරය ආදි රටවල් හා උරින් උර පැනැසි හේ ඇතැම් විට ඒ රටවලට වඩා පෙරමුණෙකින් සේ සිටි සැටියෙකි. ශිෂ්ට ලෝකයේ ආදි ම රුප ලෙස සැලැකෙන මහා සම්මත රුප අයන් මතු (අසුර) පුගය අපේ ගොවී යුගයේ මුළු අවධිය විය හැකි ය. සිව්, කතරගම, ගණ, උමා, සරසවී ආදි අපේ පැරණි ම දෙවිවරුන් මේ යුගයට අයන් සේ සැලැකිය හැකි ය.

## ලක රැකි සතර දෙවිවරු

ලක රැකිනා සතර වරම දෙවි කෙනෙකුන් ගැන ලංකාතිලක සෙල් උපිය සඳහන් කරයි<sup>18</sup>. මුළු නම් සමන්, බොක්සැල්, උපුල්වන්, විඛිසන, කතරගම යන සිවු මහ දෙවිවරු යි.

මේ ඇත්තන් දෙවි බවට පැමිණෙන්නට පෙරානු ව ද, දෙවි නම්න ම හැඳින්වුණු අපේ පැරණි රජවරුනැ ය ගැනීමට කරුණු ලැබේයි.

මී ප්‍රාග්ධන පැනය නම් සමන්, උපුල්වන්, විඛිසන,

16. එහි 1 126 පිටුව

17. එහි 128 පිටුව

18. 4 එහි මුළුනෙකඟ රුප හේ සෙල් උපිය

කතරගම යන සිවු දෙව්වරුන් මෙහි රජුන් ලෙස ඒවත් වූයේ කටර පුගයේ ද යන්න සි. සමන්, උපුලුවන් දේ පළ මුදුන් මෙහි වඩා පුගය හා ආදා ලබන සඳහන් අනුව මවුන් එ කළ මෙහි වූ පාලකයන් ලෙස ගත හැකි ය.

මුදුන් කතරගම වැඩි පුවතත්, සිරිවෙහෙර බැඳීමේ පුවතත් හා බැඳුණු මහසෙන් නම් රජකු ගැන අපේ වංස කතා කියතත් ලංකාරක්ෂක ගණයෙහි වැවෙන කතරගම මහසෙන් දෙවිදු වඩා ම පැයැණියාවට යන්නෙකි. විධිසන දෙවිදුන් නරදෙවි වැ මෙහි උන් අවදිය රාවන පුගයට එ නම් (කිතු වසින් පෙර 2500ට) යෙයි. කතරගම දෙවිදුන් ගේ පියා - එ නම් සිව දෙවියා, දෙවියකු ලෙස රාවන පුගයෙහි ද ආදුකීම් ලද සැරියෙන් පෙනී යන්නේ කතරගම දෙවියන් නර කඩින් මෙහි රජ කළ පුගය රාවන පුගයට ද එහා (කි.පෙ. 10,000) යන බව සි.

## සිව දෙවි රජ පවුල

සිව දෙවියා ගැන ද අද අපේ බොහෝ දෙනා සිතීමට පුරුදු වැ ඇත්තේ මහු දැඩිවින් මෙහි ආවකු ලෙසට සි. එහෙත් සිව දෙවියා ද ආදි ම හෙළ රජකු ලෙස ගැනීමට තරම් කරුණු වේහි. සිව ආදුකීම පවා දැඩිව හියේ හෙළදිවිනි. මෙය වූයේ රාවන බියෙන් ලංකාව හැර උතුරු දැඩිවට හිය කුවෙර රජු සමග වූ බවට රාමායණයෙන් දේස් ලැබේ.

ලක්දිවින් කුවෙර රජු පැහැරගෙන ගොජ කඩිලාසයේ පිහිටුවූ හ සි කියන සිව දෙවියා (අැතැම විට ලිංගය) පෙරලා ගෙන ඒමට හිය රාවන, කෙලෙස් කුළ සෙලැඩු පුවත රාමායණයේ සඳහන් වනුයේ අතිශයෝක්තියෙන් බව ඇත්ත ය. එහෙත් එයින් කියුවෙන්නේ හෙළදිවින් රාවන පුගයෙහි සිව ආදුකීය උතුරු දැඩිවට යැමේ කතා පුවත මිස අනෙකක් නො විය හැකි ය.

දෙවන පැතිස් රජු ගේ පිය නිරිදා ද සිව නම ඇත්තෙකි. මේ සිව යන්නෙහි තේරුම සුබ හෙවත් යහපත යන්න සි. සිව දෙවිදු ගේ විරුදු නම වන 'නටරාජ' යන්නෙහි එන 'නට' යනු 'නට'- නැවුමෙහි සිංහල කිරිය මුලින් මිස දැඩිව බසකින් ලැබිය හැක්කෙක් නොවේ. දෙමළ බසට නචරාස වූයේ ද අපේ 'නැවුම රජ්පුරුවෝ' යන තේරුම ඇති මේ නටරාජ යන්න සි.

ඩීම හඳු අරනුයේ - නගනුයේ, ඩිලරු දි. සිව දෙවියා ගේ ඩිලරුව නම් වූ ඒ බෙර ගෙඩිය අපේ ම උචිත්කිය මිය දැකිදිව බෙරයක් නොවන බව මේ ඩිලරු නමත් සිව දෙවියන් ගේ පැහැදිල සඳහා අදත් අප වයන උචිත්කි පදනයන් පවසයි. බෙර යනු ද තීපිත් හෙළ වදනෙකි. බෙ (කුහර) ඇතියේ බෙ + ර > බෙර දි.

සිව පත්තිය උමාව සි. උමා යන්නෙහි සිංහල තේරුම උතුම මව යන්න සි. පසු කලෙක දෙවි බවට හිය කද කුමරු, ගණීසුරු යන පිත්වත් දරුවන් ගේ මව වූ හෙයින් - දේව මාතා වූ හෙයින් - ඇත්තට ම සි උමා (උ+මා) වූවා ය. මේ අරුත සිංහලයෙන් විනා අන් බසෙයින් ලැබිය පැක්කේ නො චේ. සකු බසෙහි උමාපති (රෝවර), උමාපුතා (ගණීසුරු), උමාගුරු, උමාජනක (හිමවත්) ආදි හැම නමකට මුද් වූයේ අපේ මේ සිංහල උමා නම සි.

ଦ୍ରମୀଲିତ କିରିଦ୍ଵୟ ଯେ କି ଏ ନାମେକି. ଏଇ କନ୍ଦେଖି ଦ୍ଵାରା ଯେ କି ଗେହା  
ଆଇ କିମ୍ବାଲ୍ୟ ପରେବନ୍ତଙ୍କୁ ତେ ଦ୍ଵୟ ଆରାଵତି ଯେ କି ଦକ୍ଷିଧି ଅନ୍ତରେ ଦକ୍ଷିଲତି.  
ପିଲେତି ଦକ୍ଷିଧିଲି କିମେ ପଞ୍ଚ ପିରିନ୍ ମ କିମି ନୋ ଓ ମଳ ପଞ୍ଚ ଦେଖି କଲାପ  
କିମ କିମି କି, ହେବିତ କିମି ଅନ୍ତରେ କି. ଏ ହେବିନ୍ ମେ କିରି ଦ୍ଵାରା ହେବିନ୍ କିମି  
ପଞ୍ଚନିଯ କିମି ରତ୍ନ କାଳ ମେ ରାତି କିନ୍ତୁ ରତ୍ନ ଦ୍ୱାରା କିମି ଲେଜ ଗୁଣୀମ କଲିର  
ପିରି ଦି ତେବେ ଅନ୍ତ ଦକ୍ଷିଲିନ୍ଦ୍ରିୟ ଜମନୋଲ ପେଦେଶେ କିରି ନାମ ଯକ୍ଷ ରତ୍ନ  
ତେ ଦ୍ଵାରା ଲେଜ କି.

මේ සමත්වා යන්න ද නිරුත් විසින් සිට දෙවාල ලක් කොට තැනුණු තාමෙකි<sup>19</sup>. මේ නම ද රාවන පුගය කරමි ම පැයැණි ය.

ඉතා කලෙක දේමල බසට හැරුවීමෙන් විරු වූ නම් ඇති ආදි සිංහල හිරු දෙවාල හා ඉපුරු නම් ඇදී ඇති සැටියෙන් පෙනෙන්නේ හිරු ඇදුකීමට අනෙකු ව මේ ඉපුරු ඇදුකීම ද එයට ම මුදු වූ බව සිං<sup>20</sup>.

හිරු දෙව්දී ශේ මවන රකින්හා වනසන තෙක බලය බඩා, විස්තු, සිව නමින් පසු කළෙක ගත් බවට දෙස් අපේ ඉපැයුණී හිරු මතුරු ඇපුරින් ලැබේ<sup>21</sup>.

අපේ හිරු මතුරු, හිරු තොහු, ශ්‍රී ඇදියෙන් ද හෙලි වී පෙනෙන

19. සිවයන් ගේ ගෙය (දෙවාල) - සිවය + මල > සිවභාෂාල > සැමභාෂාල
  20. මිරු දෙවී තුපුරු - මිරුභාශික්ෂාවට : මිරු ගෙය තුපුරු - මිරුභාශික්ෂාවට
  21. "...ලෝ අත් බලාම්, ලෝ එති බලාම්, ලෝ විනය බලාම තිබලාම... ඉකි දූ බහු විස්තු රුහුණු බෙහෙම..."

අැත්තෙකි. එහි දැඩිවි ඇජරන් ගේ සාග්‍රහීයට මුල් වූ ඉරු වේදයක් මෙහි පැවැති බව සිං<sup>22</sup>.

සාග්‍රහීය විධාන අතැම් වදන් එහි දැඩිවි වූ පැවැති දැඩිවි දැඩිවි බස් ඇපුරින් ගැනුණු බව ප්‍රවිෂුරු බරෝස් මහු ගේ පොතෙකි පවසා ඇති බව පෙරින් ද කියැවිණ.

මෙ කියන සකු බසට ගුරු වූ වදන්වලින් රසක් ම හෙළ වදන් ය. මෙයින් පෙනෙන කවත් කරුණෙක් නම් උතුරු දැඩිවට අපේ වදන් පමණක් ම තොගිය බව සි. අපේ දෙවියන් ද හිය බව සි. බණි, විස්තු, ඉපුරු ඇ අපේ ම වදන් බිරහ්ම, විෂ්තු, රැස්වර යන වචනවලට වඩා අරුත් බර බව මෙයට නිදුසුනෙකි.<sup>23</sup>

රැස්වර යන්න සකු බසෙහි ත්‍යාගකයා යන අරුත දෙයි. සිංහල ඉපුරු යන්න ඒ අරුත ද දෙන අතර කව අරුත් කීපයක් ද දෙයි. සකුයෙහි රැස්වර යන්නට වඩා සිංහල ඉපුරු යනු නිරුත් කීපයකට වැටෙන වඩා ප්‍රථ්‍යා වදනෙකි. වදනෙහි මුල් අධිකිය සෙවීමේ දී මේ විබේද ගුණය පිහිටට වැටෙන්නෙකි.

පංචරු යනු සිව දෙවිය ගේ පැහැය සලකා දේවුණු නමෙකි. පංචරු නම් හෙළ නොප්‍රම් ය. අත නම් ඇග සි. සිවයා හෙළ දෙවියකු බවට මේ ද දෙසෙකි.

දන් සිව දෙවිදු ගේ ප්‍රතු සේ සැලැකන කතරගම දෙවිදු ගේ වත්ගොත මලක් විවෘත බලමු. ආදි ලක් රජකු වූ මොහු කතරගම රජ පෙළේ කෙනකු වූ බවට වාද නැති. තාරක පත්ම රජ භා කළ සටනින් පැවැසෙන්නේ මේ රජ අපුර පුගයේ වූවකු බව සි. මෙ කියන අපුර පුගය නම් රාවන රජ ගෙන් ඇරෙකි රක්ෂ පුගයට (ක්.පේ 2500) පෙරාතු ව මෙහි පැවැති හෙළ රජ පුගයෙකි. ගොවී පුගයෙන් ඇරෙනින්නා වූ මේ අපුර පුගය මෙයට අවුරුදු දස දහසකටත් පෙර ඇරෙනින් බවට දැඩිව දේව කතා ඇපුරින්, වෙසෙයින් විස්තු ගේ අවතාර කතා ඇපුරින් කරුණු ලැබේ. ලොවේ ආදි ම වෙද්ද ද රන් නම් ලෝහය

22. සරණමිද දද්ධ අස මි බරාඩ බරසෙලෝ

සරණමිද සද්ධ නිල මහා රක්ෂ විස්තු

සරණමිද වනහස මි මුදසි රසවල්

සරණමිද පුනා සින මි සද වරාමෝ

23. වෙසෙයින් අධිනුයේ වි + අඩ > බණ : සිංහල (විස්) ද්‍රේස් (නු) > විස්තු.

ලොවට දුන්නොස් ද, රටවල් සෞයාගිය මුල් ම මතු රජවරු ද මේ අපුර හෙළයෝ ම වෙති.

සිව පෙළෙහි කන්දේ මහසෙන් කුමරා අයන් වනුයේ ද තාරක පත්ම අපුර රාජයා අයන් වූ අපුර පෙළපතට ම වෙයි.

සකු බසින් මේ දෙවියා හැදින්වෙනුයේ ස්කන්ද නමිනි. දෙමලා බසින් කන්දසුම් යනුවෙනි. මේ දෙකට ම මුල් වූයේ 'කන්දේ දයියෝ' යන්න සි. කන්ද යනු කදු යන සිංහල මුලින් තැයුණු වදනෙකි. කදු යන්න ද කද යන වදන් මුලින් තැයුණෙකි. කදනුයේ - කදක් ඇතියේ කද සි. පොලෝවින් මතු වී පස් කදින් කැපී පෙනෙන ධීම කඩට කද යැ සි අපේ මුත්තොස් ක් භ. මේ නිපන් හෙළ වදනෙකි. වැඩිහිටි කන්දේ වෙසමින් කන්දේ දෙවි බවට ශිය කතරගම දෙවිදුන් ගේ සිංහලත්වයට මේ කද දෙවි නම මැ හොඳ තීදුපුනෙකි.

මහසෙන්, සෙන්කද (හෙණකද, සේ.කඩ්) සෙන්නා (හෙන්නා)<sup>24</sup> යනු ද කතරගම දෙවියන් ගේ සිංහල කම හඳුන්වන තව ද නම ය.

'කාර්තිකේය' යනු කතරගම දෙවිදුට ද 'කාර්තිකේප්පූජ්' යනු කතරගම දෙවි මවට ද සකු තම් වෙයි. කාර්තිකේය යන්නෙහි තේරුමක් දීමට යනන සකු ඇදුරෝස් අපා බොරුවක් ඇද බාති. එහෙන් 'කතරගම' යන ආදි නම සකු බසට කාර්තිකේය වී යැ යනු ඇත්තට පුරු ය.

'වේල්' යනු ද කතරගම දෙවිදුට නාමෙකි. වේල් පෙරහැර, වේල් උත්සවය ඇැ තත්ත් ඒ යෙදෙයි.

මේ 'වේල්' යන්න සකු බසෙහි 'ගමන් කරයි' යන තේරුම ඇති 'වේලති' (යයි) යන ත්‍රියා පදයට මුල් වූ ආ පියෙවියෙකි.

සිංහලයෙහි 'වේල්' යනු තව ද කැඩිය හැකි වදනෙකි. වේ නම් වෙය (වේගය) සි. වේ ලනුයේ, වේග දනවනුයේ, වේලු හෙවත් වේල් ය. ගැමුණු සේබල මුලෙහි සුමනයා වේලු (වේල්) වූයේන් අපු පිට තැයි වේගය ගන් හෙයිනි. එ හෙයින් දේව කතාවේ හැරියට උපන් සන් දිනෙන් කෙසේ වෙතන් ඇත්ත කතාවේ හැරියට නම් සන් දිනක් තරම් වන ඉතා සුඩා කලෙකින් වේග දනවා ලද මහ පය තිසා මේ රුපු වේල් නම් වී යැ සි ගැනීම කවර වරද ද?

24. දැඩින්දුවේ හෙන්නා (සෙන්නා) කොට, කථර පරු රුපු සා හටනාට යන සෙන්නා (මහසෙන්) කුමර තවාතන් ගන් තොටු බව පැවැඳෙයි.

## නිරුර - ක්‍රාද රුප පෙළ

|  |  |                    |                      |                           |
|--|--|--------------------|----------------------|---------------------------|
| කනාරකම   |  |                    |                      |                           |
| නයෝගීත<br>(හෙයුව)  | නර එසුම<br>(කර පක්ම)                               |                    |                      |                           |
| ක්ල. 11117 - 11085   |  |                    |                      |                           |
| යෙකු   |  |                    |                      |                           |
| 11085 - 11040  |  |                    |                      |                           |
| ලද්ධිදා  |  |                    |                      |                           |
| 11040 - 11012  |  |                    |                      |                           |
| කොට්ඨය   |  |                    |                      |                           |
| 11012 - 10977  |  |                    |                      |                           |
| සි + උමා'  |  |                    |                      |                           |
| 10977 - 10903  |  |                    |                      |                           |
| මහැන් + රුවනමලි<br>(කද<br>ස්කන්ද)  | ගැනීයුරු<br>(රත්නවලි)<br>චැලු ආමො                  | කර එසුම<br>වර එසුම | කුරා එසුම<br>නල එසුම | මෘත එසුම + හෙරුනි<br>සරින |
| 10903 - 10825  |  |                    |                      |                           |
| 1. ගො - (ස + ම - උමුව වල) කුදාල ශිල රේ දේ දී<br>2. රුවනමලි - අන්තලලේ ගොවැල වර එසුම රේ දී | 3. වරලදාර - වරම රේ දී<br>4. තිබු - මෙගෙන් නා ඇතුළු |                    |                      |                           |

17 සටහන

## සටන් නම

කතරගම දෙවිදුන් ගේ මූණු සය සංකේතයක් බව අනුරපුර මුල් පුගයේ විසු අඟේ කවියෝ ද දත් හ. පළමු වන අය්බේ (කි.ව. 568-631) රජු දච්ච විසු දෙපෙලාස් මහ තිවියන් අතරේ වූ දෙපෙල කුමර කිවියාණන් කතරගම දෙවියනට එවු අපුන් කව වන සැරයෙහි,

“කතරගම කද දෙවි  
රදාණෙනි ලද් ස - මලින්  
කිරුලෙනි සැදී සටනැ යි  
පළ දෙවි සෙනෙවි තන් පත්” (16)

යනුයෙන් පැවැසෙන්නේ කතරගම දෙවියනට කතරගම කද හයෙන් ලද වෛවුනු හයක් නිසා ස-මූණුනු නම වූ බව යි. එහෙන් මේ මහ කවෙන් දැක්වෙන්නේ රාවනයන් දිසිස් වූ නියායෙන් ම මහාසේනයන් ද ස-වත් වූ බව යි.

## මෙ රට දෙවිවරුන් රට දෙවිවරුන් විම

සිංහල දෙවිවරුන් ගේ නම් පාලි, සකු, දෙමල ඇ බසට හැරවීමේ දී ඒ නම් මුල් අරුතින් පිට පැන යිය සැරී සංචිත දනවයි.

විස්තු දෙවියන් අප අද හඳුනන්නේ ලංකාවහි ද පුද ලබන උත්තර හාරතීය දේවතා කෙනකුන් ලෙස යි. එහෙන් සකු බසින් මේ දෙවියන් හඳුන්වන 'විෂ්ණු' යන නමට වඩා සිංහල ගැමියන් ගේ කටට අදියේ සිට පුරු වූ 'විස්තු' යන නම වඩා ම අරුත් බර බව පෙරින් දක්වීණි.

මෙයින් පෙනෙන්නේ විස්තු නමෙහි නියම අරුත ඇත්තේ හෙළ බසෙහි බව යි. මේ අනුව විෂ්ණු පුරයකුට වඩා අපුරයකු සේ ගැන්ම ගැමීමක් ඇති කතාවහි. වෙසවුණු (වෙළුවන) විතිසන (විහිපණ) උපළවන් (ශ්‍රීපාලවර්ණ) ආදිපු ද මේ සේ පුර බවට භරවාගැනුණු අපුරයෝ ය.

## උපුල්වන් පටත

උපුල්වන් දෙවිදුත් විස්තු දෙවිදුත් එක් දෙවියකු ලෙස සිතන්නොත් වෙති. එහෙත් දේ දෙනා දේ දෙනකු බව ලංකාතිලක සෙල් ලිපිය පැහැදිලි ලෙස ම දක්වයි. තිසර සඳහස් කරුවෙශ් ද උපුල්වන් දෙවියන් විස්තු දෙවියන් මෙන් කත් නොවන බව පවසනි (තිසර 23). සෙනරත් පරණවිතාන සූරීන් උපුල්වන් යන හෙළ නම පිට රට බසකින් පාසසන්නට බලන්න එ ද විය පුන්නේ එහි ම අනෙක් පැත්තට යි. විස්තු යන නම සේ ම කිහිපා උපුල්වන්, සමන් බොක්සැල් ආදි නම් ද සිංහලයෙහි වූ නිපන් නම් බව පෙනෙයි.

දෙවුන්දර පන්සල අදත් හැඳින්වෙන්නේ ඉරුගල් තිලක නමිනි. ඉරුගල් තුවර ආදියේ දෙවුන්දරට වූ නමෙකි. ඉරුගල් යන්නෙහි ද විඛාන පැරණි රුව කිරුගල් යන්න යි.

හිරුගල - හිරිගල - හිරිහල - කිරිහල - කිහිරල යැ යි අනාදි කළක් තිස්සේ වූ වෙනසින් පෙනෙන්නේ ද මේ වදනේ සිංහල බව යි.

කිහිපා උපුල්වන් යනු මේ දෙවියා හට නම් වූයේ හිරුගල් තුවර වූ හෙයිනි. හිරුගල් - කිහිරල් වීම හෙළ කටවහරට පුරු යි. කිහිරල් තුවර වූයේ, කිහිරල්හි විසුයේ කිහිපා (කිහිරල්+ඉ)යි. මෙහි 'ඉ' යනු ගමහි වූයේ ගැම් (ගම්+ඉ), තුවරයි වූයේ නියැරි (තුවර+ඉ) ආදි තන්නි එන එහි වූයේ ය යන තෝරුම දෙන තද්දින ප්‍රත්‍යායයෙකි.

කිහිපා උපුල්වන් යන මේ නම අනුව පෙනෙන්නේ උපුල්වන් දෙවියන් ආදියේ හිරිහෙල පුරු විසු අපේ රුපකු බව යි.

කිහිපා උපුල්වන් නම පාලි අයුරෝ බඳිර දේහලි උප්පලවණ්ණ යන්නෙන් බිඳගනිති. බඳිර නම් කිහිර ලි වෙයි. දේහලි නම් එලිපත්ත යි.

එලිපත්ත දොර උත්ත්වස්සේ පයට නිතර ම පැගෙන යට කද බව අපි දනුමු. මේ කිහිර එලිපත්තත් (බඳිර දේහලියන්) රට බහුවෙකි. රටින් එන කොයි වහාගතයන් අපට ඉහළ හෙයින්, විදින පුදන දේව රුපයක් තැනීමට මේ තරම් කිහිර ගස් ඇති මේ රටේ රටින් ආ කිහිර එලිපත්තක් ම නිසි වීම කටර පුදුමයෙක් ද ! ඇත්තට ම පුදුමය නම් ලොවට පරම

ඇත්ත වදාල මහතාණන් ද අදගෙන මේ රට දෙවියකු වන උපුල්වන් රට දෙවියකු කළ ප්‍රවත් සි. මේ ප්‍රවත් පැයකුම්බා සිරිනෙහි (24) මේ සේ දැක්වෙයි.

|  |   |
|--|---|
| <p>"අමල් හල මූනි ලෙසින් වදාල මේ රට රකිනුව මෙක්<br/>උපුල්වන් දෙවි මහ රදාණන් වඩිනු දකු මහ<br/>විමල් ඉණ පුත් තමින් ආපුලු සෙන් රෝක් ආ එ<br/>විපුල් සිර දෙවි නුවර කරවා පිහිට කැරුවී"         </p> | <p>පිතින්<br/>සයුරතින්<br/>මොහොතින්<br/>යහපතින්"         </p> |
|--|---|

කොටටේ යුගයෙහි විසු පැයකුම්බා සිරින් කරුවන් මේ දක්වන උපුල්වන් දෙවි පවතට පදනම් වී ඇත්තේ කපුරාලා ගේ ප්‍රඛන්ධය සි. වාසල මුදලි ගුණවර්ධන සූරිජු ඒ ප්‍රඛන්ධය මේ සේ දක්වති, විසිනුරින්."

"තිහිර කදක් වශයෙන් මූෂුදෙහි පාලී එන්නා වූ දිව්‍ය රාජ තෙමේ, සුළුණින් හා දියපහරින් මඟ මොඩ ගෙන යන ලද්දේ දක්ෂිණ ලංකාවට ලකා වී සිරිහෙළ පුර කිරු වැළැල වේලාන්තයට රැලින් ගොඩ ගසන ලදී. දිව්‍ය රාජයා ගේ ආගමනය හිත්කඩුවට සම්ප වූ සිනිගම කොට්ඨෙහි කපුරාලට සිනෙන් දන්වා තිබුණ නමුත්, දිව්‍යරාජයා පිළිගැනීම පිණිස පෙරහැරින් එන්නා වූ කපුරාල ගේ ගමන මදක් ප්‍රමාද විය. එයින් දිව්‍ය රාජයා අනාථ ලිලායෙන් වෙරෙළෙහි පතිත ව සිරීම අයොගා හෙයින් නැවතත් රුගයෙහින් දියට බැස පෙරසේ ගමන් කරනුයේ සිංහාසන නම් තුවුව පසු කොට ගොස් සිරිහෙළ පුර බටහිර සිමාව අසල වෙරෙළට සම්ප ව පාවෙමින් සිටියේ ය. එ කළ පෙරහරින් එන්නා වූ කපුරාල ඒ දක අතවැයි පිවිරින් වහා දියට බැස මහත් හක්ත්‍යාදරයෙන් දිව්‍ය රාජයා ගොඩ විභාගෙන වූත් එතන් සිට මහත් උත්සවයෙන් කර පිටින් සිරිහෙළ පුරයට වැඩිම කරවාගෙන ගියේ ය."

දාපුලුසෙන් රුතු දිවසැ මූදින් ආ තිහිර කොටයෙකින් තැනුණු උපුල්වන් රුවක් දෙවින්දර දෙවාලේ පිහිටුවාලිමේ ප්‍රවත් සැබු විය හැකි වුවත් උපුල්වන් පිටවියකු කොට් දැක්වීම නම් විසින්වෙකි. උපුල්වන් ඇත්තට ම දැකිදිවැ දෙවියක් නම් මහු ගැන එ රටේ සඳහන් විය යුතු ය. එහෙත් එ වැන්නාක් තොටින හෙයින් ද පෙනෙනුයේ මහු මේ රටියකු බව සි. ලංකාරක්ෂක දෙවියන් සතර දෙනා අතරෙහි ලා සැලැකීමෙන් පෙනෙන්නේ අනෙක් ති දෙනා මෙන් ම උපුල්වන් ද මේ රටේ ආදී රුතු බව සි.

## සමන් බොක්සුල්

ලක් රැකි දෙවි ගණයෙහි ම ඇතුළත් සමන් බොක්සුල් නමින් ගැනෙන දෙවියා ගේ බොක්සුල් නම ම මිහු ද ආදියේ මෙහි රජ කළ සිංහල නරපතියකු බවට හොඳ නිදුපුනෙකි. මෙහි සිංහල නම යෝදුනේ අපුර රකුස්, යක් නාග යන සිවිහෙළයන් ම සිංහලයන් ලෙස සලකා යි.

බොක්සුල් යන්නට මූල් ව්‍යුයේ බොක්කැස් යන්න යි. බොක්කැස් නම් බොකු ඇස් ය. බොකු ඇස් නම් වන් ඇස් හෙවත් වපර ඇස් ය. වක්කැස් > බක්කැස් > බොක්කැස් > බොක්සුල් වීමට හෙළ වදන් නියරින් පිළිට ලැබේ. මේ අනුව සමන් රජු වමරසියකු වූ බව පෙනේ. වකුනැහැ (විභාගාසික), මහදුලියා (මහ රුවුල) මහ කළ සිංහලයා, දාසෙන් කැලී (කඩ) ආදි විකට නම් සිංහල රජුනට වූ බව ද සැලැකිය යුත්තෙකි.

මේ කියන සමන් බොක්සුල් දෙවියා නම් බුදුන් බින්තැන්නට වඩිදු මෙහි වූ කදු රටේ යක් නිරිදි යි (කි.පේ. 588).

## විභිසන

විභිසන දෙවියා ලංකාරක්ෂක සිවු දෙවියන් අතරේ ගැනෙන හෙයින් ද ලංකාපති රාවන රජු සෞහෙවුරු හෙයින් ද මිහු මේ රටියකු බව ඉදුරා පැහැදිලි යි.

තොපැහැදිලි කරුණකට ඇත්තේ මිහු ගේ විභිසන නමට යට වූ සිංහල නම යි.

විභිසන යන්න රාමායණය මිහු හඳුන්වන නම යි. එහි අරුකා ඉතා බිජිපුණු යන්න යි. මෙයන් සිංහල රජකු ගේ පටබැඳි නමෙක සකු මිහුණුවර විය හැකි යි.

සෞන් යනු හෙළ බසෙහි පුතා සඳහා යොදුණු අදත් යෙදෙන වදනෙකි. මේ පුත් අරුත්ති 'සන්' යන්න ම පදනම් කොට් තැයැණු වදනෙකි. පියා ගේ සන (සංයු) ම ඇතියෙන් පුතා සන් නම ලබයි. මේ සන් යනු සුන්, සෞන්, සුත යනුවෙන් ද සිටි. අදත් තියම පියකු තැනි ව හොරාට උපදනා පුත් අපේ ගැමීයේ හොර පුතා යන අරුකැකි

මරිසොන් (හොරසොන්) නමින් හඳුන්වති. සිරු පුත් මහ සම්මත රජ රෝ සොන් (රෝරසොන්) ය. සිරු පුතු හට උපත දුන් දනුවුව රැසුනු (රෝ+සුනු)ය. මේ අනුව පවුලින් බැහැර කළ - අයින් කළ, ප්‍රතා බිජිසොන් ය. වෙසේයින් ම බැහැර කැරුණු ප්‍රතා විධිඒසොන් වෙයි. ප්‍රතිකි සංඛ්‍යාලර් ම තැපුමට ආවිතු හේයින් ඇතැම් විට රාචනා කනිටු මල් කුමරාට විධිඒසොන් හෝ විධිසුනු හෝ අපර නාමයක් වීම නො බැරි ය. ඇතැම් විට සකු බසට විෂිෂ්ණ වූයේ මේ සිංහල විධිඒසොන් යන්නෙන් තැනෙන විධිසිංහ හෝ විධිසිංහ හෝ යන්න වැන්නක් විය බැකි ය.

මිනිස් පිරිනමුවෙහි (පරිණාමයෙහි) අග මූල සේවු ඩාර්ඩින් ඒංජ්ඩ්ස් යන වියතුන් ගේ අදහස් තව ද දුරට විමැපුමකට ලක් කළ හක්ස්ලි ගේ මතය විනුයේ තර වගෙහි මූල ඉන්දියා සපුරා හිලිභය ලිමිරියා (මැබංස්කරයෙහි සිට සේවිලිස් මුරුදි, ප්‍රංකා ඇස් දුපත් ඉතිරි කෙරෙමින් හිලිභය හෙළන්කා) මහ දිවයින විය හැකි බව සි. හක්ස්ලි ගේ මේ මතය තව දුරටත් වගා කරන අර්හස්ථි හැකල් (19 සියවස) පවිසන ලෙසට, මිනිස් දම්වැල් අග (මූල්) පුරුණ් (-ආදම්) මානවයා මේ මහ දිවයින් සිට වයඹින් ඉන්දියාවත් හිනි කොනින් ආසියාවත් බටහිරන් අඡ්‍රිකාවත් පැතිරි ගොස් ඇති බව සි.<sup>26</sup>

තර වගෙහි මූල යම් බිමෙක වී ද, තරදෙවී (රජ)වරුන් ගේ මූලන් දෙවිවරුන් ගේ මූලන් එ බිම ඇසුරින් ම වී යැ සි ගැනීම වරදෙක් තො වේ. ඉන්දියා සපුරා දකුණු දිවයිනෙකින් එහි ගොස් පැළුපදියම් වූ හ සි කියන දකුණු සුමෙරිය මිනිසුන් අදහන දිය ගොඩ දෙකට අදිපති 'ඇමිකි' (ඇංකි) දෙවායා ගේ තමෙහි හෙළ තිරුන වනුයේ දිය (ඇම්) ගොඩ (කි) යන්න සි. ඇතු සුගයෙහි (කි.ව.පෙ. 3000?) ඉන්දිය සපුරා දකුණු දිවයිනෙකින් ගොස් අදන් හෙළ බසින් තිල් දියවැල යැ යන අරුන් ඇති තිල්-නා-හර් යන තමින් හැදින්වෙන තිල් (නයිල්) යං දෙනීයේ පාරාවේ (උපනිරු ගොත්) පිහිටුවූ තරවර නුමැත්තා හා ම අජේ රා (සිරු) දෙවායන් ද එහි පිය සැටියෙකි. දඩිදිවේ දී දෙවායකු වූ විෂ්ණුපු ගේ තම අනුරුත් තමක් වන්නේ අපේ විස්තු (-සුරවයු) යන්නෙන් ඒ තම සංස්කත කැරුණ බව සලකනාන් පමණි. මූද සිලුමෙකින් පන් (ප්‍රංකා දුපත්) තමින් හැදින්වෙන සිය මුව බිම වැනැසේදී උකුරු අප්‍රිකාවේ දනුවු පිහිටුවීමට හිය ආදි පිනිසිය ජනයා ගේ දෙවිවරුන් ගේ මූල ද ප්‍රංකාවේ බවට ඒ දෙවිවරුන් ගේ තමිහි තිරුකින් ම දෙස් ලැබේ. සුමෙරියාවත් ඉරානයත් අතර ඇති කුසිස්තානය සිංහලයන් ගේ රට ය

යන තේරුම ඇති රේඛම් නම් වීම ද මේ රටින් හෙළයන් එහි ගොස් විපූම් ගත් බවට නිදිපූණයකි.

මොහන්පේදාර (සත්ගිරිනාර) හාරජ්පා බිම කැණීමේ දී ලැබුණු මුදාවලින් පෙනෙන පරිදි ආදි සිව දෙවියාත් උමා මතු දෙවාගනාත් එහි පුද ලද ලෙසෙක් ද පැවැසෙයි. මොහන්පේදාර බිම කැණීමෙහි දී ලද මේ හරත් අං තටුවුවක් සහිත අවානේ හැඩියේ කිරුළෙකින් පුතු ව එරම්ණිය ගොනා ගෙන යෝග මුදායෙන් සිංහාසනයෙහි හිඳගෙන ඉන්නා රුපය පැහුපති හෙවත් සිව බව එ ම කැණීම් කළ ජේත්න් මාර්පල් පවසයි. පැහුපති යනු සිව ගේ පර්යාය නාමයෙකි. එහි තේරුම සතුන් ගේ අදිපතියා යන්න සි. මේ රුව වටා දක්වා ඇති ඇතා, ව්‍යාසු දෙනුව්, මුව පුව්ල, කශය වේශා හා මේ හරකා යන සතුන් නිසා මේ පැහුපති විය හැකි බව ජේත්න් මාර්පල් පවසයි.<sup>27</sup>

සිව පත්තිය උමා සි. මේ උමා යන්න ම උතුම් මව යැ යන අරුත් ඇති උමා යන දේ විදතින් වූ නමෙකි. කාලී යනු ද ඇයට පර්යාය නාමයෙකි. කාල, මහා කාල සේන (කහල් සේන්) ආදිය ආදි සිංහල රුෂන් ගේ පොදු නම් වූ අතර කාලී යන්න රජ පැවුලේ කාන්තාවන් භට, වෙසෙසින් යන් හෙළ කතුන් භට ගරු නමක් වූ සැටියෙකි. රු සිරින් හෙබි උමා රුව මව දේවිය ගේ හද වෙශය වන අතර මිනි හිස් කබල් මාලාවක් පැලැදි කාලී රුපය අහඳ අවකාරය වෙයි. මේ මව දෙවාගන පියුම මොහන්පේදාර කැණීම් අනුව කි.ව.පෙ. 3000 සරියේ උතුරු අඩිදිවේ ද ඇතිර පැවැති බවට දෙස් ලැබේ.

## සරසවිය

කළාවට අදිපති දෙවාගන සරසවිය ලෙස සැලැකේ. ඇය ද දැඩිවින් අපට පහළ වූ දෙවාගනක ලෙස අපේ ඇතැමිපූ සිතාකි. එහෙත් කළා යන්න සේ ම ඇගේ සරසවිය නම ද දක්වන්නේ නිරුත් විසින් කළාවෙන් සරසවිය ගේක් මුල් උරුමය ඇත්තේ හෙළදිවේ බව සි.

කළා යන්න සකු බසේ තනි විදෙනෙක් පමණෙකි එහෙත් අපට නම් එය කල් යන මුල් විදතින් වූ තද්ධිත නාමයෙකි. කල් බව - මනහර බව, ඇත්තේ කල් + ආ > කළා සි. තිලා (නිල් + ආ), දුලා (දුල් + ආ), ව්‍යාලා (ව්‍යල් + ආ) මේ තියරින් ම වන තව ද හෙළ විදති.

27. The Penguin Book of Lost Worlds by Leonard Cottrell (p. 222)

සරසවියට අන් හතරෙකි. ඒ අන් සතරේ ඇති පොත දැනුම ද ඇවිලැල සිංහ ද, තිරවා බස් බෑංචේම් සවිය ද, වෙන් රස දැනුම හෙවත් ලේඛන කළ නීපුණකාව ද පිළිබඳ කරන සංකේත සි. මේ සතර සවියන්හා සාරසවි වි සරසවි විම හෙළ වදන් නියරට එකාග වෙයි. සරසවියන්හා මේ හෙළ සරසවි යන වදන් සකු පෙරෙලියක් පමණකි. එහි අරුත පොකුණු ඇත්තිය (පරස්විය) යන්න සි.

මේ සරසවි යන නමින් ද පෙනෙන්නේ ඇය සිංහල බව සි. හෙළ (හෙල) දේවී යනු ද ඉපැරිණී සරසවි කොහු හියෙක එන සරසවිය ගේ විරුදු නමෙකි.

### රුච්ච්මල්‍රී (වල්ලී අම්මා) දේවීය

කතරගම දෙවිදුනට බෝරියන් දෙ දෙනකු බවත්, ඉන් වල්ලී අම්මා මේ රට වැදි ගැහැනියක බවත් දේවානි (නෝවානි) අම්මා පසු ව දැඩිවින් මෙහි ආ අන් ගැහැනියක බවත් ඉතා මැතික දී ඇටුවූණු කතාවෙකි. ප්‍රංශා ඇරෙකි ගණයෙහි වූ කතරගම දෙවිදුන් පිට රටින් ගොඩ බැවුමු කළෝත් මේ බදු බින්න ඇදෑම් කපුලෝ සි.

කතරගම දෙවිදුන් නර තයින් විසු අවදිය අයත් වනුයේ අපුර පුගයට සි. ඒ පුගයෙහි මේ රට පැවැත්තේ එක බෝරියක රැකිමේ සිරික සි. බසු හාර්යා සේවනය සිංහලයට ගෝ වූයේ වඩා ම පසු කලුක ය.

කතරගම සිව රජ එක බෝරියක (ලමාව) පමණක් රැකියෙකි. මුහු ගේ අන්තාපුරයක් ගැන කිසි තැනෙක සඳහන් නො වෙයි.

එළාර හටන දිනු ගැමුණු රුප බාරයක් මප්පු කිරීම සඳහා උෂලේ මහා දේවාලයය කුරුවූ බව සඳහන් වෙයි. එහෙත් ඒ සමග ම අප සිතා බැලිය යුතු තව කරුණෙකි. එ නම් එ රුප අනුරුපරයෙහි නැංවූ මහ සැය රුච්ච්මලී නමින් පළ වූයේ කො සේ ද යන්න සි. ස්වර්ණමාලි, සුවිශ්චල්‍යාලි යනුවෙන් සකුවට පාලියට පෙරෙනු මේ මහා සැය මුල් නම රුච්ච්මලී නො විය හැකි ය. ඉදින් එහි මුල් නම රුච්ච්මලී වි නම් එය සකු පාලි බසට හැරෙන්නේ ස්වර්ණවාලුකා හෝ සුවිශ්චල්‍යාලුකා නමිනි. එහෙත් රුච්ච්මලී වූයේ එහි මුල් නම රුච්ච්මලී වූ හෙයිනි. රුච්ච්මලී සැය පිහිටි බිමෙහි මුලින් තෙලඹු ගසක් ලක් කොට ස්වර්ණමාලි දේවී දුව ගේ දෙවාලක් වූ බවත් දෙවාල

අරවා එ නමින් සැය නංවාපු බවත් අද ද අප අතර ඇති ස්වර්ණමාලි දෙවි ද පිළිබඳ ක්විවලින් පෙනේ.

අනුරුදු මහ සැය පමණක් තො ව කැලණී මහ සැය ද රුවන්මලි නමින් ම ආදියේ සඳහන් වූ බව දැනට කැලණී බිමෙහි ම ඇති සේල් ලිපියෙකින් පෙනේ. මෙයින් පෙනෙන එක් කරුණෙකි. එ නම් රුවන්මලි නමින් දෙවි දුවක ඇත අවදියේ සිට මේ රට පුරා පුද පත්කාර ලද බව යි. රත්තවල්ලි, ස්වර්ණමාලි ඇ නමිවලින් හැදින්වුණෙක් එක ම දෙවි දුව බවට සැකයෙක් නැති. අද වල්ලි අම්මා යැ සි ගෙන තොයෙක් කතා ගොතා ඇත්තේ ද කතරගම කන්දේ රුළු ගේ බිසෝ වූ මේ දේවිය සඳහා ය.

කතරගම දෙවි පුදෙහි මස් මාලි වැරිම වෙසෙසි සිරිතෙකි. කතරගම දේවිදුන් ගේ මගුල් උලෙලෙහි නන්ද නම් වැද්දකු එළඹු මස් පවා ඉවත් කැරවූ දේව කතාවෙක් ද අප අතරේ වෙයි. මේ කතා ඇපුරින් අප ද සිතා බැලිය යුතු කරුණෙකි. එ නම් තම විවා මගුල් දා මස් වැද්දන් පිළිකුල් කළ කන්දේ කුමර රජ මතාලිය ලෙස මස් වැද්දියක වැද්දාගනී ද යන්න යි. මෙහි ඇත්ත නම් රුවන්මලි දේව පත්තිය ගේ තම වල්ලි අම්මා කැරගත්තවුන් ඒ තමට ගැලැපෙන වැදී කතාවක් ද පටබැඳී බව යි.

## කතරගම රජ පෙළ

කතරගම දේවියන් මෙන් ම ඉපැරිණී නගරයෙකි, කතරගම. මහිදු හිමියන් මෙහි එන්නට පෙරාතු ව සිට ම කතරගම පෙදස වුළුනු දනුවෙවකි.

විශයාවතරණයට පෙර ම වූ සේ සැලැකිය හැකි සහදේව තම රජකු ගේ ලංකාවතරණයක් ගැන බාල සාරතයෙහි සඳහන් වේ.

"සහදේවෝපි වතුරා  
වතුරඩිග වමුවෘතා  
විරෝ දක්මිණ දිග් දේශ  
පෙන්තිං යාත්‍රාම සුතුයන්" (15 පර්ව)

## කතරගම දුස බිජ පෙළපත

මහා කාල උස්ථ + සූකිලා

(කි.පො. 545-493) 1

අඩය නාග + - -

(493 - 427) 1

තිස්ස නාග + - -

(427 - 364)

අඩය නාග + - - -

(මහා නාග)

364 - 302

යටාල තිස්ස + සුම්


(302 - 238)

ගොඹ අඩා + අවුරන්ලී

(ගෝධායය)

(238 - 165)

මුල නාග \* + - - -



\* යටාල තිස්ස (බිසේස් සෞඛ්‍යාච්‍රි) සූපුරු

ජයදේව කිවියා බාල හාරතයෙහි සඳහන් කරන මේ පුවත අනුරුදුර පුගයෙහි (6 සි.ව.) විසූ දළ සල කුමර කිවියා

"රණ රිස්නි මිනි බට  
සහදෙවී රද් කුරුරු හිද්  
මෙන්නොනී දපා යල්  
සෞමෙනෑ' තෙරේ ලු දෙනෙ වැසි  
කතර්ගමේ....."

යනුයෙන් (පුරය, 10, 17) සඳහන් කරන්නේ කතරගම දිනත්තට ආ සහදෙවු රජු මෙහි දී මෙන්නොන් දමනය එසාමයෙන් එ තෙර ශිය බව සි. ඇතැම් විට මහු කතරගම දී බුදුනුවකු ව්‍යුතා ද විය හැකි සි.

දෙවන පැතිස් පුගයෙහි සිරි මහ බේස් විඩමචන උලෙලට කතරගමින් ද හඳුන්ගමින් ද බුදුනු රජුන් හවුල් ව්‍ය බව අපේ වංසකකා පවසයි. මේ කියන කතරගම වැසි බුදුනුවන් නම් මිහිදු හිමියන් තිසා බුදුනු බව ලදුවින් තො ව, බුදුන් කිරී වෙහෙරට වැඩි ගමන් ම බුදුනු බව ලදුවින් බවට සැකයෙක් නැති.

"සවනා' රහතති'සි  
දද සුව පතා පත් වරේ  
සෞද දුන් එ රද් මහසෙන්  
ඉපුද් කිහිප වලානොනී"

සැරයෙහි දැක්වෙන ලෙසට බුදුන් කතරගමට වැඩියේ රහතන් ද සමය ය. එ සේ වැඩි බුදුනු කිහිප වෙහෙර බිමෙහි දැනැන් සුවයෙන් ද ගෙවූ හ කල්.

කතරගම රජ පෙළ උතුරේ රජ පෙළට කිසි සේත් ඇදුම් නොලබන ඉපැයුණි පරපුරෙකි. ගැමුණු රජ පෙළ උතුරේ දෙවන පැතිස් රජ පෙළට ඇදිමට මහවස්කරුවන් ගසන ගැටය ද බොරු වී ලිඛි යන්නෙකි.

## ගැමුණු පෙළ

මහාවංසය කියන ලෙසට මහානාගත් අසේලත් දේ පළ ම දෙවන පැතිස් රජුගේ සෞහාවුරෝ සි. මෙයින් අසේල, එලාර නම්

විදේශීක ආක්‍රමිකයකු ගෙන් මැරුම් කයි. ජයග්‍රාහක වූ මේ එලාර මැරුම් කන්නේ මපු අතින් මළ අසේල රුපු ගේ ම පස වැනි පරපුරේ වූ මිනුපුරා ගෙනි.

මේ පුවත දුරට විතර කරමාත් දෙවන පැතිස් රුපු මල් අසේල රුපු මැරු එලාර මැරුම් කන්නේ දෙවන පැතිස් රුපු සේවුරු (විස අඩයක් තිසා රුපුනට පලායිය) මහානාග රුපු ගේ පුත් යටාල තිස් රුපු ගේ පුත් (දස බැ රුපුන් නැසු) ගෝධාහය රුපු ගේ පුත් කාවන්තිස් රුපු ගේ (මේ රුපු අවුරුදු හැට හතරගම රජ කළ බව සඳහන් වේයි) පුත් දුටිගැමුණු රුපු අතිනි. මේන් විය හැක්කෙක් ද? අනුරපුර එක් පරපුරකට රුපුනේ පරපුරු පහ යි.

මෙයින් පෙනෙන ඇත්තෙකි. එ නම් උතුරේ සිංහල රජ පෙළ එකක් බව යි; දකුණේ සිංහල රජ පෙළ අනෙකක් ම බව යි.

දුටිගැමුණු අයන් රුපුන් රජ පෙළ අනුරපුරින් පලා ආ මහානාග ගෙන් නො ව රුපුනේ මානා කෙනකු ගෙන් වූ වෙන ම පරපුරෙකි.

දනට පාණව පත්තුවෙන් මතු වී ඇති සේල් ලිපියෙකින් ද මේ ගැමුණු පරපුරේ සුප්‍රමුල හෙළි වේ. (බෝච්තිගම සේල් ලිපිය)

විජය කුමරා හෝ එයටත් පෙරාකු ව එ රටින් ම මෙහි ආ සිංහලාලය හෝ පුත්තලම් වෙරළට ගොඩ බසිදී කතරගම පමණක් නො ව කැලුණිය පවා පාලනය කෙලේ කතරගම රජ පෙළේ වූ ගැමුණුවරුන් බව සැලැකීම ආදි සිංහල ඉතිහාසයට ඇත්තේ එළිය වැවෙන්නට සැලැස්වීමෙකි.

කාවන්තිස් රුපු ගේ පියා වූ ගෝධාහය රුපු ගේ දස බැ හටන (දසසාකු සංග්‍රාමය) කතරගම රජ පෙළුහි ම රුපුන් අතර ඇති වූ සටනක් සේ සැලැකිය හැක්කෙකි. ජය ගත් ගොඩ අඩා රුපු තමා අතින් වූ මහ පව මැකෙන්නට මහවිලි ගෙ ද පස දාගත් පන්සියක් කැරුවූ බව ධාතුව්සයෙහි එයි.

කේ සේ වුව ද කතරගම රජ පෙළ උතුරු ලක රජ පෙළට අයත් වන්නෙක් නො චේ. මේ අපුර දුගැම් සිට ම අතු බෙදිබේදී ආ දකුණේ ම රජ පෙළුකි.

අද කතරගම දෙවියන් ලෙස සැලැකෙන මහසේන් නිරිද මේ රජ පෙලේ ආදීමයකු ලෙස සැලැකීම වටි. කතරගම කන්දේ දෙවිදුන් දිඹිධිවට අදාගැනීමට පසු කලෙක කළ තැනෙකි, ස්කන්ද පුරාණය. පරණවිතාන සූරින් ගෙන් ද මේ මතයට පිටුබල ලැබේ.

## දිස අවතාරය

විස්තුපු ගේ දස අවතාරය, 1. මත්ස්‍ය 2. කුර්ම 3. වරාහ 4. නාර්ඩිංහ 5. වාමන 6. පරුශරාම 7. රාම 8. කාෂේෂ 9. මුද්ධ 10. කළේකි නම්න් සඳහන් වේ. මෙය සත්ත්ව පරිණාමය සාන්ත්‍යයෙකින් දක්වීමෙකු සි මාරුන් විකුමසිංහ සූරිපු පවසනි (සත්ව සත්ත්තතිය පෙරවදන). විකුමසිංහ සූරින් ගේ මේ මතයට පදනම් වී ඇත්තේ තෙල්වත්තේ ශ්‍රී අමරවංශ නා හිමියන් සාධිතා තරුණතී සගරාවට ලිංග ලිපියෙකි. එහි මේ සේ සඳහන් වෙයි.

"විෂ්ණු යනු යාස්ථිය ලෙසින් ප්‍රවෘත්තිය හෙවත් ස්ථීරිය සි. .... මත්ස්‍යාවතාරයෙන් ස්ථීරිය ජලමය බව ප්‍රකාශ වේ. දෙවිතිය අවතාරය කුර්මයෙකි. (ඉදිකුවෙකි....)....ජලවර වූ ද ස්ථාලවර වූ ද ප්‍රාණිපු මේ අවතාරයෙන් භවත් බව්....පෙනේ. නාතීය අවතාරය වරාහයෙකි (උළුරෙකි). මේ අවතාරයෙහි දී දන්ත ඒවින් ගේ භා ගංගීන් ගේ සම්වය වී යැ සි....පළකති. නාසිංහ අවතාරයේ දී ප්‍රාථීමිය මත්‍යාෂ්‍ය වාසයට යෝගා විය.... එහෙත් නාසිංහ යනුවෙන් අර්ධ මත්‍යාෂ්‍ය අර්ධ පැහැ ස්වභාව ඇති මත්‍යාෂ්‍යයන් ගේ උත්පත්තිය ලැබේ. වාමන යනු මිටිටෙකි. මෙයින් පැහැ භාවයෙන් සම්පූර්ණයෙන් වෙන් වූ මත්‍යාෂ්‍ය භාවයෙන් උසස් නොවූවෙන් ගේ ජන්මය ප්‍රකාශ වේ ස- වැනි පරුශරාම අවතාරය සි. පරුශ නම් පොරුව සි. රාම නම් ඇලිම සි. මේ කාලයෙහි මත්‍යාෂ්‍ය වර්ගය බලෙන් විකුමයෙන් ඇලි සිටි බව පෙනේ....රාමාවතාරය වනාහි තීතියෙන් ජනරංජනය ප්‍රකට කෙරේ....කාෂේෂ අවතාරයෙහි පරලේක මුද්ධිය බලවත් විය. ....මුද්ධ අවතාරය වනාහි තත්ත්වයානයෙන් සම්පූර්ණත්වය ප්‍රකාශ කෙරේ. කළේකි අවතාරය මතු ලැබේ."

විස්තුපු ගේ දස අවතාරය පිළිබඳ ව අප දන්නා පරිදී මහ වෙනසක් දක්වයි.

විස්තු ආදියේ දිනිදිව පාලනය කළ අපුර රජකි. පසු ව සුර බවට නැහිණි. විස්තු පෙළේ බොහෝ පුර රජවරු පසු කළේ දිනිදිව විසු හ.

හිරු ගේ මවන රකින වනසන තුන් බලය නම් කළ පැයකියේ මවන හෙවත් අභින බලය බඩ (බරහුම) නමින් ද රකින බලය විස්තු (විෂ්තු) නමින් ද වනසන බලය රේස්වර (රේස්වර) නමින් ද ගත් හ.

පසු කලෙක මේ දේ වැදුරුම් විස්තුන් ම එකකු කොටගෙන දිනිදිව ජනය පත්‍රපාති ලිපු බව පෙනේ.

විස්තු ගේ තරසිහ අවතාරයෙන් මේ කවේහි දක්වෙනුයේ හෙළදිව රජ කළ හිරුනිය කපුඩු (හිරණ්‍ය කකිපු) රුළුට වන විස්තු උවදුරෙකි. මෙහි සඳහන් වන විස්තු, පුර අපුර සංග්‍රාමයෙහි සඳහන් වන මහා විෂ්තු තරපතියා නො ව එ නම ගත් අන් රජකු විය හැකි ය.

රාම අවතාරයෙන් ද විස්තු දේවියා රාවන සංහාරය කළ බව දේව කතාව පවසයි. එහෙත් එහි ද ඇත්තේ පවත නම් උතුරු දිනිදිවීන් මෙහි ආ රාම කුමරු හා මෙහි රජ කළ රාවන මහ රුළු හා අතර හටගන් දබරයක් දේශපාලන වාසියකට හරවාගැනීමට රාවන පැවුලේ ම විධීසන කුමරු සමත් වීමේ කතා පුවත සි.

දිනිදිව දේව කතා ඇපුරින් ලියැවුණු ජානකීහරණය, රාමායණය, රුළුවංසය, ශිශ්‍යපාලවධය, ශික්ෂෝචින්දය, ක්‍රමාරසම්භවය, ස්කන්ද පුරාණය, වෙළුණව පුරාණය ආදි සකු කවි ගත් ඇපුරින් ද අපේ ඇතා යටහිපාවට සැහෙන එමියක් ලබාගත හැකි ය.

පැරණි කළ සිට පැවැති දිග ඉතිහාසයක් ලොඡ කොට මහාවංසය ලියැවුණු බවට ඉකියයක් එහි පළමු වැනි පිරිසිදියෙහි දේ වැනි ගාතාවෙන් ම ලැබේ.

"පෝරාණේහි කතෝපසය。  
අතිචින්පාරතොය් ක්වවී"

යන්නෙන් ම අපේ අපුර, රකුස්, යක්, නාග සිවිහෙළ පුගයන් ම විෂයාගමනයෙන් වසර දස දොලොස් දහසකට ද එහාට

නිසැකයෙන් ම දිව යන බව පෙනේ. අපේ මේ ඉපැයෑණී හෙළ යටහියාව වසර දේ දහස් ගණනකට ලෙප වූ සැටියෙකි. බුදුන් වහන්සේ ගේ පිරිනිවනත් ජාතියේ ඇරඹුමත් එක ආ තුවුවත් එ සේ ඇත් නම් මැනැවැ සි බුදුනු පැවිද්දකු හට සිතීම ඇතැම් විට සහේතුක විය හැකි ය. එහෙත් නියම සිංහල ඉතිහාසයට ඉන් වැදුගෙන් මරු පහරකි. මේ පහරේ පිළිවිපා අද ද විදිම්.

## බසින් පිළිබුතු වන යටහියාව

ජාතියක් සතු උරුම අතරින් වැදුගෙන් ම කැන ගන්නේ බස සි. ජාතියක් හඳුන්වාදීමේ දී ද බස ම මුල් වෙයි. බසෙහි නැගීම ජාතියෙහි නැගීමට කරුණු වෙයි. එහි පිරිපිම ජාතියෙහි වැවීමට කරුණු වෙයි. එ හෙයින් බසෙහි පැවැත්ම ජාතියේ පැවැත්ම ද බසෙහි නැවැත්ම ජාතියේ නැවැත්ම ද වන්නේ ය. බසින් හිලිපුණු ජන රු ලොවීන් අනුරුදන් වී යියන් රසින් හිලිපුණු බස මළ බසක් වෙමින් වුව ද පවතිනු විය හැකි ය. එ සේ වන්නේ එ බසින් ලියවුණු වැදුගෙන් පත්‍රාත පුරුණි ඇතොත් පමණකි.

අැති වී වැඩි නැති වී යැම ලෝ දහම සි. මේ දහම බසට ද පොදු සි. එ හෙයින් ලාභේ මළ බස මෙන් ම දිවමන් බස් ද, දිවමන් බස් අතරේ වයසින් වැඩි අඩු බස් ද ඇති විය හැකි සි. එ සේ වුව ද, මේ බස වයසින් වැඩි යැ ද මේ බස වයසින් අඩු යැ සේ ද භරි හැටි මිනිම ඉතා අපහසු කරුණෙකි.

බසෙහින් බසකට වදන් ගැනීමේ දී පැයෑණී බසෙහින් නොපැරි බසකට වදන් එකි සි ඇතැමුපු සිතකි. එහෙත් වදන් දීම කිසි යම් බසක් වයසින් වැඩි කොටු සැලැකීමට හෝ වයසින් අඩු කොටු සැලැකීමට හෝ හේතු බස් නො පෙන්. සිංහලයට ලොරිය යන වදන ආයේ ඉංගිරිසි බස ඔස්සේ බව අපි දනිම්. එහෙත් ඒ ලොරිය යන වදන දීම තිසා ඉංගිරිසිය සිංහලයට වඩා වැඩි මහජ වන්නේ සිංහලය ඒ ලොරිය ගැනීම තිසා ඉංගිරිසිය සිංහලයට වඩා වැඩි මහජ වන්නේ වන් නො චේ. එ සේ නම් සකුවෙන් පාලියෙන් සිංහලයට වදන් ආ හ සි පමණින් ද සකුවත් පාලියන් දෙක සිංහලයෙහි වැඩිහිටියන් කොටු සැලැකීම පුදුසු වන්නේ නො වෙයි. නව සමහරු එක් බසෙක වදනක් තව බසෙක සම වී දුටු පමණින් - තත්සම වදනක් දුටු පමණින්, එ ද බසේ වදන් ගනුදෙනුවක් සිදු වී ඇතැ සි සිතකි; ඒ බසින් මේ

බසට හෝ මේ බඩින් ඒ බසට හෝ බිඳ ගත් හ සි ද සිතකි.

එ සේ නම් ඉංගිරිසියෙහි මධි (mud) යන්නට සිංහලයෙහි මඩ යන්නත් වෝටර (Water) යන්නට විතුර යන්නත් හඩ සම වදන් ය. ඒ වූ පමණින් මැ ඉංගිරිසිය සිංහලයෙන් හෝ සිංහලය ඉංගිරිසියෙන් හෝ ඒ වදන් ගත් හ සි එක එල්ලේ ම කිය හැකි ද? මේ නියරින් මැ සකුයෙහින් පාලියෙහින් වන ඇතැම් වදන් සිංහලයෙහින් හඩ සම වැ ලැබෙනු ඇති. එ හෙයින් ම එවා බිඳගත් හ සි ඉදුරා කිව හැකි ද?

සිංහල වදන් සකුවෙන් පාලියෙන් බිඳගත් හ සි යන හැඟීම සින් තියාගෙන සකුවත් පාලියත් දෙක සිංහලයෙහි දේ මවුපියන් සේ සලකා පත්‍රපාක උපු පත්‍රවරු මේ රටේ වූ හ. සිංහලයට නිරුත් වදන් කොසුවක් සැපැයීමේ කාරියට උපදෙස් ගන්නට එරාජ්පෙන් (ඡේර්මනියෙන්) මහා විසාරදයාණ කෙනාකුන් ගෙන්වාගැනුණේ ඉහතින් දක්වා හැඟීම තිසා ය. මේ සේ ගෙන්වා - ගැනුණු විසාරදයාණේ නම් 'මහා මහෝපාදධ්‍යාය' විල්හෙල්ම ගසිගර සුරිඹු ය.

මේ කුමාණේ පෙර දිග බස කිහිපයෙක පත්‍ර දකුමැත්තේ වූ හ. එහෙත් පෙර නිගමනයක් සැවියෙන් මේ මහා පත්‍රවාණන් ගේ සින් කාවදී තුළු අදහසෙක් විය. එ නම් 'සංස්කෘතය' ඉත්දු ආරිය බසහි මවු බස බව සි. මේ මතයට මැ වහල් වීම මවුන් ගේ යහපතට නම් සිටියේ තො වෙයි.

බලන්න, මොවුන් ගේ මතයෙන් සිංහල කොට්‍යා එන්නේ සංස්කෘත තොශ්ට්ටා යන්නෙනි. සිංහල බල්ලා එන්නේ සංස්කෘත භල්ලාක යන්නෙන් හෝ පාලි 'හල්පුත්' යන්නෙනි.

තමන් කරයේ එල්බගත් මතයට මැ, බැසගත් පෙර නිගමනයට මැ ගයිගුර සුරින් කො තරම ගැනී වී සිටියා ද සි කිව හොත් යටත් පිරිසෙසින් මෝනියර් විලියමිස් ගේ සකු වදන් කොසුව වන් පෙරලා බලන්නට තොසිතු සේ ය. ඉදින් මොවුන් එ සේ කළා නම් එ මහ සකු වදන් කොසුව, කොශ්ට්ටා යන්නටත් හල්ලාක යන්නටත් දී ඇති අරුත් දකිනු ඇති.

සකු 'කොශ්ට්ටා යන්නෙහි තේරුම සිවලා සි ; කොට්‍යා තො වේ. සකු හල්ලාක යන්නෙහි තේරුම වලසා සි; බල්ලා තො වේ.

සිංහල කොට්ඨා සංස්කෘත සිවලා ගෙන් බිඳගැනීමේන් සිංහල බල්ලා සංස්කෘත වලහා ගෙන් බිඳගැනීමේන් මහ (යයිගර) විහිතව ගැන කුමරතුරුවන් පූඛය සරාගාවේ දක්වා ඇති කරුණු මේ බිඳිලි නියාව මුළුමනින් ම බිඳහෙලීමේන් ද සියලුමස් වදන් තැනුණු නියාව මත කිරීමෙන් ද වෙයි.

සිංහලයෙහි වදන් තැනෙන නියාවන් අතුරින් මෙය ද එකකි. එ නම් කිරිය මුලකට (ජාත්‍යවකට,) 'ල' පස එක් කිරීමෙන් කිරිය නමුවක් (-කංදන්ත නාමයක්) තනාගැනීම යි.

එ අනුව

කරනුයේ - කර + ල > කරල  
මරනුයේ - මර + ල > මරල

එ මෙන් ම

බලනුයේ - බල + ල > බලු සි.

අැත යුගයෙක සිට ම තමන් ගේ දේපල ආදිය බලාගැනීමට යොදාගැනුණු සකා හේඛින් බල්ලා යනු එක් අතෙකින් අනුරුද් නමෙන් ද වෙයි. ඉංගිරිසියෙහි එන චෝචි බේග් (watch Dog) යන්න සැලැකීම වටි.

සිංහලයෙහි වදන් හැදෙන තව නියරෙකි. එ නම්, නමු පියවියකට (නාම ප්‍රකාශනියකට) ඉ පස එක් කිරීමෙන් නමුනමුවක් (තද්දිත නාමයක්) තනාගැනීම යි.

නිද:

දත් ඇතියේ දත් + ඉ > දුති  
(දුති රෝදය , දුත්ත ආදිය)

එ මෙන් ම


කොටු ඇතියේ කොටු + ඉ > කොටී

(අැයෙහි කොටු හෙවත් පුලුලි ඇති හේදින් කොට්ඨා මෙන් ම පුලුලියා යන නම ද අනුරූප නම් ය.)

මේ සේ සිංහල කොට්ඨා, බලු යන විදන් සභ්‍යවෙන් පාලියෙන් බිඳගැනුණු සේ තො ගෙන සිංහල විදන් සේ ගෙන එ විදන් තැනුණු අපුරු සිංහලයෙන් ම දිය හැකි බව දන් පැහැදිලි ය. මේ කොට්ඨා, යන තද්ධිත නාමයන් බලු යන ක්‍රිංච්නා නාමයන් සැදුණු පිළිවෙළ ම බසේ සෙසු තද්ධිත නාම තැනීමේ දින් සම ව ලැබේ නම් එහි වන්නේ බසට පොදු වූ විදන් නියරත්වා.

බිඳිලි තියාව අනුව නම් මේ වන් නියරත් පාදාගැනීම උග්‍රහට ය.

සිදන් සගරාතරුවේ උපන සලකා විදන් තුන් ගොඩකට බෙදනි මේ සේ.



මෙහි නිපුන් නමින් දැක්වූණේ එ බසට මැ අයන් එ බසින් මැ නිපුන් විදන් වෙයි. තත්සම නමින් දැක්වූණේ අන් බස් විදන් හා සම විදන් ය. අන් බසින් බිඳගැනුණේ තද්හට නම් වෙයි.

තද්හට විදනක් ලෙස සංස්කෘත කොළඹ යන්නෙන් බිඳගත්තා යැ දි කියන සිංහල කොට්ඨා යන්නත් සංස්කෘත හල්ලාක යන්නෙන් හෝ පාලි හල්ලාක යන්නේ හෝ බිඳගත්තා යැ දි කියන සිංහල බලු යන්නත් අපේ බසේ විදන් තියාව අනුව ම නිපුන් හේදින් ඒ අපේ ම විදනෙකි; සිදන් සගරාව පවසන ලෙසට නිපුන් විදනෙකි.

ଶମିକୁଦ୍ରଲୀପ > ଦୃଷ୍ଟି

ඡම්බුද්ධීප යන සං විද්‍යාත්හේ ජම්බුද්ධීප යන පාලි විද්‍යාත්හේ දඩිව යන සිංහල විද්‍යා බේදී ආ හ සි සිතු ඇතැම් වියතුන් ඡම්බුද්ධීප නම තහවුරු කිරීමට දක්වන කරුණ ද සිනා සපයන්නෙකි. එ නම අක්විජාල ඡම්බු ගහක් තිසා ඒ මහ රට ඡම්බුද්ධීප වූ බව සි. මෝනියර් විලියමිස් ගේ සං මහ විද්‍යා කොසුවේ ද මේ ප්‍රවිත සඳහන් වේ. අපේ බණ පොත පවත්තන ලෙසට නම් හිමාලය කන්දේ ඇති මේ මහා ඡම්බු ගස උසින් යොදුන් ගණනෙකි. එහි සතර අතට ශිය අනු සතර දිගින් යොදුන් ගණන් වෙයි. මෙහි ඡම්බු මාදිය කළගෙඩි තරම යැ තීමෙන් ඒ ඡම්බුවලට මධි ප්‍රං්ඥිකමෙක් වී දැයි නො දකුවු. ඒ ඡම්බු හතර රියන් ගෙවල් තරම වත් ඇතැයි සි ක්වා නම් ගසේ පමණට වත් මදක් ගැලැපයි. කෙ සේ වූව ද ඡම්බුද්ධීපය ගැන දෙසා ඇති බේගල් තරමට හිමාලය ගල පවා නොපැළේනා පුදුමයෙකි.

ਪਮਿਊਨੀਵੀਪਯੇਨ ਦਿਕਾਵਿ ਆਦੇ ਦ ਨਾਤੀ ਨਾਮ ਦਿਕਾਵਿਨ ਪਮਿਊਨੀਵੀਪਯ  
ਕਿਹੋਂ ਦ ਧਰਨ ਗੁਣ ਦੁਨੀ ਮਲਕੀ ਵਿਸ਼ਾ ਬਲਮੈ.

දඹ යන්න සිංහලයේ එක් වදනෙකි. දිව යන්න අනෙකෙකි. දඹ තම් ගල් කුද යි. මහ ගිරිඥීය, දැඩිජීය, දුම්ජීල ඇ තන්හි ඒ වෙයි.

දිව නම් දියෙන් පෙනෙන - දියෙන් වට වූ බීම කඩ යි.  
සිං + පුද් > දිසිං > දිතිං > දිං > දිං > දිවි.'

విషయ విషయ నామి లోకసభలు డి. ఇప్ప నామి లక్ష్మర డి.

କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

ବି + ଜୀବ > ବିଜୀବ > ବିଜାବି > ଲିଖି > ଲାଖି ଅନ୍ତରେ

କ୍ରୂ : ଫପ > ପ୍ରୟାତ୍ର > ଲୁହ ହିନ୍ଦୀ ଜୀବିତରେ ଏହା ଯେତେ କଥା ହେଉଛି

କୁ + ଜ୍ଞ୍ଞ > ଜ୍ଞାନୀ > ଜ୍ଞାନି > ଜ୍ଞାନି > ଜ୍ଞାନି ଯନ୍ତ୍ର ଦ

මේ දිව්‍ය යන අයුරින් ම නිපත් සිංහල විදන් ය. ඇත්තෙව් මැද දකින්ව (ඉන්දියාව) දියෙන් වට වූ දිවයිනෙක් නො වේ. මහ රටක් තීසා දකින්ව (ඉන්දියාව) දියෙන් වට වූ දිවයිනෙක් නො වේ. මහ රටක් තීසා එ රටේ ව්‍යසන්නතට ද එය දිවයිනක් ලෙස නො හැණේ. එ රට දිවයිනක් ලෙස පෙනෙන්නේ හෙළුදිවේ සිට මූලින් එ රට බලා යන්නත් හට සි. කුමාරි කුඩාවෙන් දකුණේන් මූහුද සි. නැගෙනහිරටන් මූහුද සි. බටහිරටන් මූහුද සි. මේ මූහුද නැගෙනහිර බටහිර දේ පස සිට ද උතුරු අතට විහිඳෙන බව හේ දකී. එ හෙයින් දකින්වක් තම රට සේ ම දිවයිනෙකැ සි

දකින්නේ හෙළදීවින් යන වැඩියා යි. එහි පමණක් ද? මපුට ඇත මූදේදී ම දකුණු දකින්වේ සිට උතුරු අතට විසිදෙන නැගෙනහිරි 'සාචි' බවසිරි 'සාචි' කදු වැට් ද පෙනෙයි. මේ නිසා ඉත්දියාවට දකින්වේ නම දුන්නේ සිංහලයෝ ය. දකින්වේ යන සිංහල නම සකුවට ජම්බුද්ධීප ද, පාලියට ජම්බුද්ධීප ද වීමෙන් පසු ගෙතුණු ප්‍රබන්ධයෙකි අර ජම්බු ගහේ කතාව.

## මිතු > මිතුරු

අපි වේද සකුවෙහි එන දෙවියන් අතරේ ගැනෙන මිතු යන 'ඇවිදය' ගතිමු. එහි අරුත හිරු බව ගබිදකෝපතාරයේ දක්වති. එහෙත් මිතු යන්නේ බිඳී ආ ලෙස ඇතැමුන් සලකන්නා වූ ද, හිරුට නමක් වූ ද සිංහල 'මිතුරු' සඳ අනුරුත් නමෙකි. මහ තරුව යනු එහි අදහස යි.

මහ බව ඇතියේ මහ + ඉ > මිහි යි.  
මිහි + තුරු > මිතුරු > මිතුරු යි.

මෙහි කාරකා යන්නේන් මුත් හ යි ඇතැමුන් සිනන තුරු යන්න ද සිංහල කෘද්‍යන්ත නාමයෙකි.

සිංහලයෙහි මිතුරුට යෙදෙන මිතුරු සදෙක් ද වේයි. මෙයන් සකු 'මිතු' යන්නේන් පැමිණි සේ සැලැකකයි. එහෙත් යහළවා සඳහා යෙදෙන සකු 'මිතු' ගබිදය ද, වර නැගෙනුයේ නිපුණ ලිගු පදයක් ලෙස යි. එහෙත් සිංහල මිතුරා පණුතියෙකි. මේ ද අපේ මැ තිරුතින් ගත් වදනෙකි.

මෙන් කරනුයේ (මෙතුරනුයේ) මෙන් > කුරු > මෙතුරු > මිතුරු යි. මේ සිංහලයෙහි කෘද්‍යන්ත නාමයෙකි.

සැබැවින්ම මැ මින් ගුණය ද මේ මැ යි. මින් මෙන් වීම ද සිංහලයේ වදන් නියාවට එකත යි.

සකුයෙහි මිතුරු (යහළ) අරුතෙහි මිතු යන්න, එහෙසේ කේ සේ වුව ද මේ බසේ නම් අපේ මැ වදන් නියරින් නිපන් කිරිය-දුනු (කෘද්‍යන්ත) නාමයෙකි.

## මහියංගණ > මිපුගුණු

මහියංගණ යන පාලි වදනීන් සිංහල මිපුගුණ බේදගත් හ සි සින්නොත් වෙති. මෙහි ඇත්තට මැ සිදු වී ඇත්තේ බින්තැන්න (බිමිතැන්න) යන සිංහල වදන පාලියට හැරවීමෙන් මහි + අංගණ > මහියංගණ වීම සි.

"මහියංගණ නාගදීපං  
කලජාණං පද ලක්ෂ්තනං  
දිවාගුහං දිසවාපිං  
වේතියං ව මුතිංගණං"

ඇ විසින් බුදුන් වැඩ සිටි සොලොස් තැන් සඳහන් වන පාලි ගාතාවේ එන මහියංගණ යන්න මෙන් මැ මූතිංගණ යනු ද සෙසු කැන් මෙන් මැ පාලියට සරවාගැනුණු සිංහල කැන් නම් මිස පාලියෙන් ම වැනියැවුණු තැන් නම් නොවේ. මේ නම් පාලියට ගැනීමේදී එක ම නියරෝක නොපිහිටි බව මහියංගණ, මූතියංගණ යන දේ නම යෙදු සැටියෙන් පෙනේ. මූතිංගණ යැ සි යෙදු පාලි අදුරාට වඩා මූතියංගණ යැ සි යොදන සිංහල ගැමියා ඒ වදන හඳුනාගෙන ඇත්තේ සි. වත්තේ ගෙයක් හැදු විට ගෙවත්තේ ඉදිරි පස කොටස ඇත්තේ සි. වත්තේ ගෙයක් හැදු විට ගෙවත්තේ ඉදිරි පස කොටස වැදුගත් සේ සලකා එය මිදුල නමින් හැදින් වූ සිංහල ගැමියා නිවේද අතුරා පිරිපුදු කරන එ ම කොටසට තේරුමක් ඇති ව ම ඒ නම දිනි. අතුරා පිරිපුදු කරන එ ම කොටසට තේරුමක් ඇති වන අරුකා දීම වත්තේ අග කොටස (අගහායය) අහින් වූ කොටස යැ යන අරුකා දීම සඳහා අග + උණු > අගුණු යැ සි ගකි.

මෙහි 'උණු' යනු ගැමුණු (ගම් + උණු) බමුණු (බම + උණු) මෙහි ඇත්තේ යෙදුණු ඇති අරුන්හි තද්ධිත ප්‍රත්‍යායය සි. මෙහි මි නම පොලොව හෙවත් බිම සි. ඒ මිය යනුවෙන් ද සිටි.

මිය + අගුණු > මියගුණු > මිපුගුණු  
යනු බිම තැන්තට 'පර්යාය' නාමයෙකි.

මහියංගණ යැ සි පාලි වූයේ අරුකින් වඩා මැ ගැලැපෙන සිංහල රටේ බිමිතැන්න හෝ මිපුගුණු හෝ වියැ හැකි සි. මහියංගණ යන්නෙන් බේදගත් හ සි සැලැකෙන මිපුගුණු යන්න ද අපේ මැ වදන් නියරිත් නිපන් වදනෙකි.

මුතියාගණ යන්න ද මුතු බදු (මුතු + ඉ > මුති) මිදුල හෙවත් කැන්න යන අරුත් ඇති මුතියාගණ යන්නේහි අවධීමත් පෙරේලියෙකි.

මේ අනුව සලකන විට පෙනෙන තව ද ඇත්තෙකි. එනම සකුච්චෙන් පාලියෙන් සිංහල වදන් ආ හ සි යන්න අනෙක් අතට සිදු විය හැකි බව සි. කො සේ වූව ද සකුයෙන් සිංහල වදන් බිඳගැනීමෙහි ද නීතියක් සැටියෙන් දක්විය හැකි විදුහුරු පිළිවෙළුක් ද නො පෙනේ.

මේ බලන්න.

| සකු                                   | සිංහල        |
|---------------------------------------|--------------|
| අන්ධකාර                               | යන්නෙන්      |
| කුම්ජකාර                              | යන්නෙන්      |
| ලෝජකාර                                | යන්නෙන්      |
| විතුකාර                               | යන්නෙන්      |
|                                       | සිත්තර       |
| අන්ධකාර යන්නෙන් සිංහලට බිඳෙන්නේ       | අදුරු        |
| යන්නෙන් බිඳිය පුත්තේ කුමුරු           | නම් කුම්ජකාර |
| යන්න වැන්නක් මිස කුඩල් නො විය හැකි ය. | ලෝජකාරු      |

පහත පෙනෙනුයේ සකු වදනුත් ඉන් බිඳි ආ සේ සැලැකන හෙළ වදනුත් ය.

| සකු     | සිංහල   |
|---------|---------|
| අන්ධකාර | අදුරු   |
| ව්‍යු   | විදුරු  |
| සුන්දර  | සෞඛුරු  |
| හද      | බදුරු   |
| ලපදව    | ලවිදුරු |

මෙහි එක් බදු බවක් දක්වනුයේ බිඳි ආ සේ සැලැකන සිංහල වදන් පමණකි. ඉන් පැහැදිලි වන්නේ සිංහල වදන් එ බසට ම අයන් පොදු නියරෙකින් තැනුණා මිස බිඳි ආ වදන් නොවන බව සි.

නියර මේ වෙසි

අද කරනුයේ (අද් නොපෙනෙන තත්ත්වට පත් කරනුයේ)

අද + කුරු > අදුරු

විද කරනුයේ (විදගෙන යැම කරනුයේ)

විද + කුරු > විදුරු

සොද (මනා බව) කරනුයේ

සොද + කුරු > සොදුරු

බද (යහපත) කරනුයේ

බද + කුරු > බදුරු

ල + වද (වැඩි වද) කරනුයේ - උච්ච + කුරු උච්චරු

තව ද, වජ (වැපිරීම) කරනුයේ

වජ + කුරු > වපුරු

කම් (කරමාන්තය) කරනුයේ

කම් + කුරු > කමුරු > කමුරු

ආදිය ද සලකන්නේ මැනැවි.

කරනුයේ කරු කුරු උරු විමත් ඉක්තියි පෙර පදය හා සන්දී විමත් ඉහතින් දැක්වූණු කෘද්‍යතා නාමයන් ගේ වෙසෙයියාවෙකි. කුම්ඩකාර යන්නෙන් බිඳෙනුණු සේ සැලැකෙන කුඩා යන්න ද අන් සැවැයකින් කැනුණු සිංහල කෘද්‍යතා නාමයෙකි.

කුඩා (කළගෙයි) ලනුයේ (තනනුයේ)

කුඩා + ලු > කුඩාලු > කුඩාලු

වේ (වේග ලනුයේ (දනවනුයේ))

වේ + ලු > වේලු > වේලු

යනු ද මේ ගණයේ වදනෙකි.

එක් වදනක් කැනුණු සැරි මැ ඒ ගණයේ සෙසු වදන්හි ද සම වැ ලැබේ නම් එ තන්හි නීතියෙක් වෙයි. විදුයෙහි  $H_2O$  (ද 2 ම) නීතිය අනුව දිය ලැබාගත හැක්කා සේ මැ, එය පෙරලා මුල් තත්ත්වට ද පත් කළ හැකි සි. එ ලෙසින් ම බසෙහි ද සම ව පෙනෙන වදනින් මතු වන නියර

අනුව තව වදන් තනා ගක හැක්කා සේ මැ, එය පෙරලා මූල් තතුවට ද පත් කළ හැකි සි. ඒ ගණයෙහි වැරී තැනුණු වදන් විබේදීමෙන් එ ම නියර ද පෙරලා පාදාගත හැක්කේ ය. එක මැ මූහුණුවලේ දේ වදනාක් එක සේ නොවිදෙන 'තුතන වාර්විද්‍යාව' විද්‍යාවෙකු සි නො කිව හැක්කේ මේ නිසා ය.

### බසෙහි වදන් නියර උගැන්මෙන්

- (i) වදන් පරපුර ම ඇදී එය
- (ii) වදන්හි අයිතිය තහවුරු වෙයි
- (iii) රසේ යට්ටියාව ද මතු වෙයි

(i) වදන් පරපුර ම ඇදී එන්නේ කෙසේ ද? වදනාක් තැනුණු නියර දක්වීමෙන් එ ම නියරින් තැනුණු සේපු වදන් ද තීදුපුන් විසින් ඇදී එන නිසා සි. ඉහතින් දක්වූණු කොට්, (කොටු + ඉ) තද්දින නාමය හා මැ ඇදී එන දත් (දන් + ඉ) පැණි (පණ + ඉ) ඇ වදන් පරපුර මෙනි. එ සේ ම බලු (බල + උ) තංදන්ත නාමය හා ඇදී එන කුරු (කර + උ), මරු (මර + උ), වඩු (වඩ් + උ) ඇ විසින් ඇදෙන වදන් පරපුර මෙනි.

(ii) වදන්හි අයිතිය තහවුරු වන්නේ කෙ සේ ද?

"යම් කිසි වදනෙක් යම් කිසි බසෙක වදන් තැනෙනා නීතියක් අනුව තැනේන් නම් ඒ වදන ඒ බසට ම අයන් වේ" යනු වදනේන් උරුමය තහවුරු කරන නීතිය සි. කොට්, බලු යන වදන් සකු මූලකින් බිඳගන් වදන් නො ව සිංහලයෙහි ම නිපත් අසුරු පැහැදිලි හෙයින් එ වදන්හි සිංහල අයිතිය තහවුරු ය.

### කබර:

කබර යන්න පාලියෙහි ද සිංහලයෙහි ද සම ව ලැබෙන වදනෙකි. එහෙත් මේ සිංහලයෙහි තනි වදනෙක් නො වේ; විබේදා දක්වා හැකි වදනෙකි.

කා නම් කය සි. බර නම් පුල්ල සි. කා + බර > කබර, (පුස්ච සන්ධියෙනි) කා යනු සම් පොතු යන අරුත්හි ද යෙදේ.

එ සේ ගත් කල්පි ද සම්පොතුයෙහි එන පුල්ලි අරැකින් කා + බර > කබර යනු යෙදේ.

### කුලම්:

මෙ දෙම්ලයෙහි ද සිංහලයෙහි ද තත්සම වදනක් ලෙස යෙදෙයි. වැවට පර්යාය නාමයක් වූ කුලම යනු විසම, වසම, පල්ලම ආදි වදන් සේ ම ස්වාර්ථ තද්ධිතයෙකි.

විස යන්න ම විස + ම විසම වෙයි.

වස (වාසස්ථානය) යන්න ම වස + ම වසම වෙයි.

පල්ල (පත්ල) යන්න ම පල්ල + ම පල්ලම වෙයි.

එ මෙන් ම

කුපු යන්න ම කුපු + ම කුලම වෙයි.

මෙහි කුපු නම් වැව සි.

කා නම් බිමයි; පොලොව සි. උ + පු (උපු) නම් උච්ච උම සි හෙවත් එසැලීම සි. එ හෙයින් කුපු නම් ඉවුරු (ඉ+උරු) වැටිය සි. ඉවුරු වැටියෙකින් හෙවත් කුලෙකින් දිය රඳවනුයේ කුපු හෙවත් කුලම සි.

### නෙළුම්ඩියම්:

(Nelumboniom) වදන් කොසු කරුවන් මෙය හඳුන්වනුයේ ග්‍රීක වදනක් ලෙස සි. සිංහල අප මෙය හඳුන්වන නෙළුම් යන්න මේ ග්‍රීක නෙළුම්ඩියම් හා තත්සම වෙයි. නෙළුම් යන්නෙහි තිරුක කෙරේ දැන් අප සිත යොමු කරමු.

නලයෙහි බුව (බු) ඇත්තේ නල + බු > නපුවු > නෙළුවු > නෙළුණු (නෙළුම්බු) වෙයි.

මෙහි නලය නෙළුම් දඩුව සි. හෙවත් මලේ නවුව සි. බු නම් කොරෝස් ය; කුඩා කටු ය. දළ + බුව ඇත්තේ දළබු + දළණු යනු ද සසදාන්න.

දැන් අප සිංහල හා තසම ව යෙදෙන ලතින් පියෙවියක් වූ 'මාරේ' (Mare) යන්න ගනිමු. ඉංගිරිස්යෙහි මැරීන් (Marine) මැරිටයිම්

(Maritime) සංඛ්‍යාලයකි මෙය විද්‍යා තැනීමෙහි ද මුල් හූ මුහුද ය යන අරුත් ඇති මේ විද්‍යා එහි දා මුදේ රජ කළ පැයකි රෝමයන් දෙපු ලතින බස සතු සි.

එහෙත් සිංහලයෙහි මෙය විද්‍යා රසකට මුද්‍රා පියවේයෙකි.

මාරේ (මුදේ) + දිවි > මාලේ දිවි  
 මාරේ (මුදේ) + හිටියාව (ඉස්සිම) > මාරියාව  
 මාරේ (මුදේ) + ඉස්සි + කඩි > මරිස්සිකඩ (මරිවිකඩ)  
 මාරේ + විල > මාර්විල  
 මාරේ අක් (අය) කෙළව (කොනට) යන යානුව - මරක්කළය.  
 මාරේ අක් කෙළව යන්නා (නැවියා) - මරක්කළාසේ  
 මාරේ අක් කෙළින් ආ විදේශීකයා - මරක්කළයා  
 මාරේ ඉම දක්වන යනුර - මාරිමා (මාලිමා)  
 (මාරේ + ඉම ආ) > මාරිමා > මාලිමා)  
 මාරේ නායකයා -මාරේ + රේස > මාරේස  
 මාරේ (මුහුදු) මෙහෙයෙහි යෙදුණු කාන්තාව  
 මාරේ + මේ + කලා > මරිමේලා > මණිමේකලා

මාර යන සිංහල පියවේය පද දෙකෙක එක් තීමෙකි.

එ නම්

මහ + ආර යන දේ විද්‍යා සි.  
 ආර නම් දිය කද සි. මහ + ආර නම් මහ දිය කද හෙවත් මුද සි.

මහ + ආර > මිහාර > මාර වෙයි.  
 විදනෙකි විබේදීම අනුව මාර යන්න සිංහල බසට අයන් විදනෙකි.

### ගෙකො (Geko)

ඡුනාට නමක් වන ගෙකො යන්න මැලේ (ඡා) බසින් ඉංගිරිසීයට හිය විදනාක් ලෙස දැක්වෙයි. එ සේ ම උගේ මුවින් තැගෙන "ගෙකොක්" යන හඩි නිසා නැගුණ අනුකරණ නමක් ලෙස ද දැක්වෙයි. එහෙත් කිවි කිවි මිස "ගෙකොක්" යන හඩික් සිංහල ඡුනා නම නො නැගියි. ගෝ (ගොපි) පැවුලට ම අයන් ගොයි වසන එක මැ ගොයා නම ඡුනා සි. එ හෙයින් ස-වන පැයකුම්බා මහරජ ද උඥ නිසි ම නම හැරියට 'ගෙගෝ' නම රුවන්මලෙහි සඳහන් කරයි. 'ගෙගෝ' විදනා

සිංහල බසට අයන් 'ගේ + ගෝ යන දෙ වදන ඇදී කැනුණක් බව පැහැදිලි යු.

## මයිකා (Mica)

මයිකා යනු මැදගස්කර බසින් ඉංගිරිසියට ආ වදනක් ලෙස බිරිවැනිකා මහ වදන් කොසුව සඳහන් කෙරෙයි. මයිකා නමින් ගැනෙන මේ කණීජය අප හඳුන්වන්නේ තල අතු මිහිරන් නමිනි. තහවු (පොතු) විසින් ලැබෙන හෙයින් තල අතු (තලාතු) යන්න මේ මිහිරන් හැදින්වීම සඳහා අනුරුද්ත් නමෙකි.

මැදගස්කර බස අප නො දනිනත්, මයිකා යනු අප බස් තත්සම වදනක් නො වතන් අප බසින් - සිංහලයෙන්, මේ මයිකා යන්නට අරුතින් ඉතා ම ගැලුපෙන පරිදි නිරැතක් දක්වීය හැකි ය. එ සේ කිරීමේ දී එ වදන විබේදා දක්වීමට හැකි විම ද තල හැකි, මේ සේ:

මහි + කා > මයිකා > මයිකා

මහි නම් පොලොව යි. කා නම් පොතු යි. එ හෙයින් පොලෝ පොතු යන අරුතින් ඒ මහි + කා > මයිකා වේයි.

## සන් (Son)

ඉංගිරිසියෙහි ප්‍රතා හැදින්වීමෙහි යෙදෙන 'සන්' (Son) යන මේ වදන් පරපුර වාර්ල්ස් අනන්චේල මේ සේ දක්වයි. සිය වදන් කොසුයෙහි.

|          |   |        |
|----------|---|--------|
| ඉංගිරිසි | - | සන්    |
| සැකසනා   | - | සොන්   |
| ස්වීචන   | - | සන්    |
| බේන්ස    | - | සොන්   |
| ගොන්     | - | සුනුස් |
| ඡරමන්    | - | සොන්   |
| සංස්කෘත  | - | සුනු   |

ඉංගිරිසි සන් යන්නට තත්සම වදනක් සිංහලයෙහි ද වේයි. එ නම් රුවන්මලෙහි එන සුනු යන්නෙහි මූල් රුව යි.

සන් + උ > සනු > සුනු  
යනුවෙනි.

සන් යන්නෙහි ම පෙරේලියක් වන 'සොන්' යන්න ද සිංහල වහරේ ලැබේ. පියා කවරෝ ද සි හරි භැඳී නො කිය තැකි ව ලැබෙන (හොරට ලැබෙන) පුතුන් හොරසොන්, මරසොන් යන නම්න් දකුණු පලාතේ වැඩිහිටියේ භදුන්වති.

කෙසේ වූව ද පියා ගේ ලකුණු (සංජා) - (වරිගේ) නම සනුවරය දක්වන්නා 'සන්' නමට නිසි වෙයි.

සකුවෙන් පාලියෙන් දෙමළියෙන් බේදගත් හ සි සැලැකෙන වදන් කිහිපයක් ද සකු, පාලි, දෙමළ, ත්‍රික, ලතිනා, ඉංගිරිසි යන බස්හින් සිංහලයෙහින් තත්සම වැ ලැබෙන වදන් කිහිපයක් ද අපි විමැසිමට ලක් කෙලෙමු.

මෙහි දී එ බස්හි තනි වදන් ලෙස ලැබෙන එ මැ වදන් අරුකට අදාළ ව ම හෙළ බසින් විබෙදා නිරුත් දක්විය තැකි බව පෙනිණි. දන් අපි වදන්හි උරුමය පිළිබඳ මේ වන් නින්වුවකට පත් වී සිටිමු.

වදනක් අරුකට අදාළ ව ම යම් බසෙකින් විබෙදා නිරුත් දක්විය තැකි නම් ඒ වදනා එ ම බසට අයක් වදනෙක් වෙයි.

### (iii) රසේ යට්ඨියාව මතුවෙසි

දෙසකට රසකට මෙන් ම බසකට යට්ඨියාවක් වෙයි. යට්ඨියාව නම් ඉහක පවත සි හෙවත් යට ශිය තොරතුරු සි. ඉති + ඉහන් > ඉතිහන් > ඉතිහස් යනුවෙන් ද එ ම තතුව හැදින්වේ. ඉතිහාසය යනු අපේ ඉතිහස් යන්නෙහි සංස්කෘත රුපය සි. ඉතිහාස යන මේ වදනේ නිරුත් අනුව බලනා තිට ආදි හෙළයන් යට්ඨියාවක් ගැන සැලැකු යම් යම් දී ලියා තැබූ පිරිසක් බව හැඳුවෙයි. මේ සේ වදන් අරුත් මතු කිරීමට බෙහෙවින් උදුව් වන්නේ ඒ වදනා විබෙදා දක්වීම සි. එ හෙයින් වදනේ විබෙදුව (වාග් විගුහය) එ වදනේ යට්ඨියාව පමණක් නො ව එය වහර කළ ජන රසේ සුලමුල ද මතු කරයි.

ඒ නම්,

- (i) පළකාව මහ දිවයිනක් ව පැවැති වග
- (ii) හෙළයන් ආදි ගොවියන් වූ වග
- (iii) හෙළයන් ආදි චේදන් වූ වග
- (iv) හෙළයන් ආදි තැවියන් වූ වග
- (v) හෙළයන් ආදි විදුදරන් (වීද්‍යාධරයන්) වූ වග
- (vi) හෙළයන් ලොව පුරා ජනාචාස ඇති කළ පිරිසක් වූ වග
- (vii) හෙළයන් දැඩිව පුරා ගම් පිහිටුවන් වග
- (viii) ආදි නගර සැබෑයාව හෙළයන් අයන් වග
- (x) සිවු හෙළයන් සිංහලයන් වූ වග

ඇ ශ්‍රේෂ්වල පි.

## හෙළ අවුරුදු ප්‍රරාණය

සිංහල හා හින්දු අප්‍රතික්‍රියා යනුවෙන් මේ උගේ සඳහන්වාදීම අපේ ලිත්කරුවන් විසින් ඇති කැරුණෙකි. මෙය අපේ ප්‍රවත්ත්පත්කරුවේ ද කෙරෙකි. අපේ දෙසපළ තාක්‍රයෙයේ ද "සිංහල හා හින්දු" යැ සි මහත් අධිරුචියෙකින් මෙන් සංඛා මැද දෙසකි. ජාතික සම්යුත්වත් වතා වැඩිදායක අනෙක් අරමුණක් සිත යටු තබාගෙනැ ද සි නො දනුමිහ.

කෙ සේ වූවන් 'හින්දු' යැ සි ක්‍රි පමණින් දෙමල යැ සි ගැනීමට කිසි දු හේතුවෙක් නො පෙනේ. හින්දු යනු දෙමල දනන් ද ඇතුළත් ප්‍රවිසල් ජනමුළත් අදහන ආගම සඳහා පොදු නමක් හෙයිනි.

රාවන, කුලේර ආදි හෙළයේ ද හින්දුවෝ වූ හ. සිව ඇදැකිය පිළිගත් හෙයිනි. අප නිල විසින් බුද්‍යනුවන් විමට පෙර දෙවනපැ තිස් තිරිද සිවයකු නුවු හ සි කෙ සේ කියමු දී? එ රජු ශේ පියා සිව තමින් මැ වූවෙකි.

සිව ඇදැකියේ මූල හෙළදීමේ වූ බවත්, එය කුලේර රජු (කි.පෙ. 2557 - 2509) විසින් උතුරු දකිනිවට ගෙන යන ලද බවත් දෙස් රාමායණයෙන් මැ ලැබේ.

හින්දු දහමට අයක් වේදය හෙළ බසින් මූලැ ද ලියැවුණු බවත් එය හෙළ බසින් මැ කතරගමැ සිව රජු විසින් ලියැවුණු බවත් පසු කලා, (කි.පෙ. 6000 තරමේ දී), හෙළ බසින් වූ වේදය සංඛ බසට හැරවී දකිනිව දනන් අතරේ පුත්ල් සේ පැතිරි ගිය බවත් කරුණු ආදි හෙළ යටහිරාවෙන් ලැබේ.

හින්දු යන නමෙහි තිරුත ඇත්තේ ද හෙළ බසෙහි ය.

මන්දු, සිමන්දු, පලේසි මන්දු යනු මනු රජු තිසා හෙළදීව පැඹු කව ද නම වෙයි. මනුපු ගේ දුව මන්දු සි. (මනු + දු > මන්දු)

මනු ද මන්දු වත්නා සේ මිශ්‍රද දිවයින යැ යන අරුතැකි සිදු + දු > සින්දු වෙයි: සින්දු > හින්දු වෙයි: හින්දු > ඉන්දු වෙයි.

දඹදිවට ජම්බුද්ධීප යැයන නම ලබාදුන් හෙළයන් තිසා එ රට ඉත්දු දෙස වීම කවර ඇසිරියෙක් ද?

හින්දු වැ සිටැ මූල්‍ය වූ අපට අද හින්දු යනු අමුණ යා; බැහැරී යැ. සිට රජ විසින් (කි.පෙ. 10977 - 10903) කතරගම් දී ලියැවුණු හින්දු දහම සමඟ මැ අප ගේ හෙළ රජ ප්‍රවාලට අයක් සිට, උමා, කද, ගණ, රුවන්මලී (වල්ලී අම්මා) යන ඇත්තන් ද දඹදිවේ දෙව්වරුන් කොටු එ රටට පාවා දුන්නොමු. කො තරම් වරදන් ද?

හෙළදිවේ මතු රජු ගේ අගනුවර වූ මත්තාරමට හරි මුදුනේ සිටැ හෙළයට ලං රස් හෙළමින් ම අස්ථිද තැකැතින් හෙළදිව මතා එ වේලාවේ සිටුනා හෙත් රසින් හිරු නව ගමන් වටය අර්ථින වෙසෙසි ද්විස සිංහල හා හින්දු අවුරුද්ද වූ වග දුන් අපි දනිමු.

හෙළ අවුරුදු පුරාණය මතු රජ පුරාණය  
(කි.පෙ. 28200 -28146) කරම් මැ පැරෙණි යැ.

## සුර අසුර හටන

අදත් රුපුනේ හෙළ දරුවන් කෙලි පිටියෙහි ලා රකුගෙන එන කෙලි සේල්ලම් කිහිපයෙකි. මූත්තන් හැඳුණු පරිදි දක්වන හැංගිමුත්තන්, කිත් තැන් (කීර්තිමත් පුදුලන්) පැටි (කුඩා) කළ යුද උපායක් දක්වන පැටි කිත්තන්, සොලියා පිටින් ජය පෙරහරක් කළ සැටි පළ වන ටොල් පිට ටොල් ඇ, මේ ඉපැයුණි හෙළ කෙලි පිළිබඳ දිගු විසිනුරෝක් දක්වෙයි, සැරයට<sup>1</sup> කොය්ගල ජයමහ වෙල්ලාල සුරින් ලියු දිගු පෙරවදනෙහි<sup>2</sup>.

එහි එන සුරන් ගැහිල්ල, නම් කෙලියෙන් පිළිබඳ වන්නේ සුර අසුර හටනෙහි (කි.පෙ. 3197) රණ බිමෙහි පැවැති හරණයක් කෙලි බිමට හෙළ කොළවන් හරවාගත් සැටි යි (සැරය 49 - 51 පිට්).

යාගයෙහි සංඛන් බිලි දීම තහනම් කිරීමේ රාවන රුපු ගේ නියෝගය රම් රවුව හටනට අනියම් හේතුවක් වූ අසුරින් මැ සුර අසුර හටනට රවුව රාම රුපු සුරයන් ගේ සිතු කුල තහනම් කළ නියෝග ද එ බඩු මැ හේතුවක් වූ බව මෙහි දක්වේ.

දඩිදිවි බමුණන් ගේ රිතියා කුල වාදයෙන් දඩිදිවි ජන පිරිස් කො තෙක් අසහනයට පත් වුණා ද යන බව බුදු හිමියන් දවස ඇතැම් සිද්ධිම්වලින් හා පන්සිය පනස් දාවෙහි එන මානාග ජාතකයෙන් ද පැහැදිලි වේ. රිතියා කුලවතුන් මැ මිසු සෙස්සන් තපස් රැකිම පවා මරණීය දඩුවම ලබන වරදක් බව රාමායනයෙහි දහුම් රාම රුපු ගේ සිරිතින් ද පිළිබඳ වේ.

එ දා දඩිදිවි සමාජය රජ (ක්ෂේත්‍රීය), බමුණු (බිරාජ්මණ), වෙළෙද (වෙශය), සුදුරු (ඹුදු) යැ යි හතර වරියයකට බෙදා තිබේයි. මේ බෙදුම අනුව සියල් සත් වගට නැති ව ම බැරි එක, පළමු එක, අහර, සපයන ගොවියා තුන් වැනි තත්ත්‍යෙනුන් පහළට හෙළන ලදී. සිය නැණින් නවකම් දන්වන සිල්පි කුල ද තැනක් නැති තත්ත්වට බාල කැරීයි.

කවර රටෙකු ජාතියෙකු වුව ද වැඩුම සඳහා ගොවී, කම්කරු, වෙළෙද දන්න් නැංවීම ඇවැකිතම යු. ගොවී උපකරණ පමණක්

1. දෙසල කුමරුන් ගේ සැරය, පළ කැරුම උණවුම්පෙන් සේලි පහරුව, 1943

2. සැරය 36 - 58 පිට්

නො වැරණ අවි කැනුමෙහි ද වෙසසි නිමැතුම් හැකියාවෙන් පුණු හේල කම්මලද් සිජ් කමෙහි මහිමය එ සේ මේ සේ වූවක් නොවන බවට රුබේරු ගේ සමහනක් අනුවී වර ලත් මැවිපුරු (ඉංජිනේරු) රැලියන් ද සිල්වා ගේ මේ පැවැසුමෙන් ද පෙනේ.

"පර සතුරු උච්චරු විශ්වාසීන් රටේ නිදහස රැකගැන්ම සඳහා සිංහල රජරුවන් හට පුද විදින්නට සිදු විණි.

"ඒ සඳහා වූවමනා කඩුව, සිරිය, හේල්ල, පළිහ, ආදිය ද, වගාව සඳහා වූවමනා උදාල්ල, තයුල, කුත්ත, පොරොව ආදිය ද, ගමනාගමනය සඳහා වූවමනා ගැල්, කරන්න ආදිය ද, නිතර නිතර සාදාගැන්ම ඉතා වැදුගත් විණි.

"එ වන් කටයුත්තට අදාළ සිජ්ලකුව පුරුදු පුහුණු කළේ පිය-පුණු පරපුරින් පරපුර ඒ සිජ් ලකුව (ටෙක්නොළොඥ්) රැකෙන්නට සැලැසුවේ හි. ඒ අය වෙසසි ජන කොටසකට අයන් වෙති. උනට පැවැරී තිබුණේ දෙහි රැක්ම සඳහා වෙසසි ආම්පන්න නවතම සිජ්ලකු යොදා මවාදීම හි.

"නිම + කම් යන දේ වදන නිමහම් යන වදන වන්නා සේ මැ, නව + කම් යන දේ වදන නිවහම් යන වදනට හැරෙයි.

"නව දැ, මැවීම, බිභ කිරීම යන අරුත් දෙන වදන නම් 'දනවයි' යන්න හි. කිසර සඳේසේහි දක්වෙන මේ පැදිය එයට දෙස් දෙයි.

"යන එන දිගැසියන් ඇදි සහ මිනි මෙවුල  
ලිහිපුදු කෙරෙයි, තීල් වරපුදු මලින්වුල  
ඩා බිදු ද දනවයි, ගමනුදු කෙර අවුල  
එ හෙයින් සලෙඟ ගුණ ගකි උග්ගල් බැවුල'

ඒ අනුවී නව කම් මවන ඇත්තෙක් 'නිවහම් දනවන්නන්' ලෙසින් හැදින්වුණු. කට විහර එය මට සිලිවු කෙළෙන් 'නිවන්දන්නන්' ලෙසින් පළට ගියේ හි.

"මිවුස සමහරක් රුදු පුදට යන විටැ යුදුවන් සමග මැ හියේ යැ. පුද අවි පුද පිටියේ දී ම පිළිසකර කැරැදීම ද, පුනිසි සේ රණ අවි මවා සාදාදීම ද මිවුන් ගේ කාරිය විණි.

"පරංගින් මේ රටට එන විටු ඕනි අවි ගැනැ හෝ වෙති බෙහෙන් ගැනැ හෝ හෙලයේ නො දැනැ සිටියේ ය. එහෙන් පරංගින් අතැ තුළු ඒ අවි පුද පිටියේ දී දුටු මතින්, එ වන් අවි මවාදීමේ හැකියාව නවන්දන්හයනට තිබිණි. එ හෙයින් පරංගි සිංහල මහ හටන පටන් ගෙනැ නොබෝ කලෙකින් ඕනි අවි ගත් සිංහල සෙබඳන් විසි දහසක් රජසිංහ රදාජේය් පුද බිමෙහි යෙදු හ.

"එ තෙක් නො දක, නො දැනැ සිටි අවි ඉතා කෙරි කලෙකින් සඟු වගත්, ඕනි අවි රගත් සිංහල සෙබඳන් විසි දහසක් පුදට එවූ වගත් පවසන්නේ සිංහලයා නො වෙයි; මෙහි දී පුද මෙහෙයුම් පරංගි තිලදරයා මැ ඩි. ඒ තිලදරයා එ තෙකින් නො නැවැති සිංහල ඕනි අවි පරංගි ඕනි අවි ද අඩ්ඩවා සිටි වගත් පවසනවා.

"එ බදු යැ, සිංහල සිංහලුවේ විස්කම් දස්කම්."

(වරලත් ඉංජිනේරු රුලියන් ද සිල්වා, පූර්ණ ජීවිත)

මුලින් මැ ඕනි අවි රණ බිමේ යෙදුවන් වීමේ තත්ත්ව ද හෙළයන් සතු බව රම - රවුජ සටන අපට පවසයි. එහෙන් පුරාපුර හටන් අවදියේ ඕනි අවි මැවීමක් ගැන සඳහනෙන් නො පෙනේ. "ලක්ෂ්මී ස්කේප්ස්තුහ පාරිජාතක පුරා ධන්වන්තරිය්වන්දීමා" යනුවන් ඇරුණින එ මැ සතු සිලොවින් සංකේතවත් වන හැරියට නම් පුරාපුර හටන හෙළදීව රුවන් ගැටීමකට එ තෙර සතුරන් හට සැහෙන ඉඩ අවසරයක් ලබා දීමෙකි.

## රාවන පුවත

මිසරයේ පාරාවේ මෙන් රාලෝ හෙවත් රාවන යන නම ආදි හෙළ රජුනට පොදු නමක් තු බවට දෙස් ලැබේ. රාවන සෞඛ්‍යාච්‍රී විඩිසන (විසිනෑන) නම පථා බාල හාරණය සහදේව රජු ගේ ලංකාවතරණය හා ඇදා ඇත්තේ ද ලංකාවත්තාර සූත්‍රයෙහිත් රාජාවලියෙහිත් රාවන නම සඳහන් කොටු ඇති පොදු අපුරුණි. රාජාවලිය දක්වන රාවන මරණය විජයාගමනයෙන් වසර 1844කට පෙර වී යැ සි යන පුවත කව මදක් ඇතට යා පුතු වන්නේ ද මේ නිසා ය.

රාවන පුගය ක්.පෙ. 2554 - 2517 අතර වූ සේ අප නිගමනය කෙලේ අසල් වැසි රටවලු ඉපැරිණී යට්ඨියා පුවත්, අපේ රටේ විජයා විත්ති පුවත් ද ගෙනැ සඟා බැලිමෙනි. මේ මිසරයේ සක-අප්-රා (ක්.පෙ. 2520) එනයේ චොහුම් (ක්.පෙ. 2577) අයෝධ්‍යාවේ දශරථ (ක්.පෙ. 2529) කාස්මිහිලේ (ලංකුරු කුරු - කිත්තර දේ රටේ) කුලේර (ක්.පෙ. 2554-) රාවන මහ රජුට සම-කැලී රජු වෙති.

රාමායණ කතාවත් අප රටේ විංසකතා, සාහිත්‍ය, පබද, ආදියන් අනුව රාවන පුලත් පරපුරට අයත් ය. පුලස්ති නමින් රාමායණාදී පොත්හි සඳහන් වනුයේ මේ රාවන මූත්තාණු පුලත් රජතුමා සි. පොලොන්නරුව තම නමින් ම හඳුන්වා එහි වෙශේමින් ලක් රජය විවාල පුලත් රජු ගේ පුත් විශ්වාස (විස්වාස) ය. විශ්වාස ගේ දෙවු පුත් වෙශ්වාණ (වෙශ්වාණු) නම් වී. රාවන විශ්වාස රජු නිසා අන් විස්වක ලද පුතුන් අතරින් වැඩිමලා සි. සේ දෙවු සේවුරා සතු ලක් රජය පැහැරගති. කුලේර රජ ද ලංකාව මුළුට දී ලංකුරු දකිදිවි ගොස් එහි කුරු-කිත්තර දේ රට සිංහල ජනාධාරයක් බවට පත් කෙලේ ය.

රාම-රාවන හටනට සේකුව සීතාහරණය බව රාමායණය දක්වයි. එහෙත් මේ ම හටන ඇත්ත විසින් බලනවා නම් සිහපුන සඳහා විඩිසන පුව රජු සිය සෞඛ්‍යාච්‍රී හා කළ හටනක් ලෙස සැලැකිය හැකි ය. සීතාව ගේ පිරිපුදු බව මිශ්පු විමෙන් පෙනෙනුයේ ද එය රාවන කෙරෙහි රටියන් කළකිරවා සිය පසට වාසිය ලබාගැනීම සඳහා විඩිසන පුව රජු ඇටැඩු ප්‍රබන්ධයක් සේ යැ.

රාවන රජුට විරුදු නම් රෙසක් වූ අතර 'රාවන' යන්න ද එ වැන්නෙකි. හිරු ගොත් යනු රා (හිරු) වන (පරපුර) යන්නෙකි

අරුත ඩී. දිඹදිවේ ආරිය දනාන් ගේ සංඝ බසේ නියරින් මේ සිංහල රුප නම රාචනා යැ යි ද, දෙමල නියරින් 'ඉරාචණන්' යැ යි ද ගනිති.

දසගිවි, දසහිස් යන විරුද මේ රුපට පට බැඳුණේ මිශ්‍රට දස රටක් වෙනුවෙන් මලුනු දසයක් වූ නිසා යැ යි හෙපදිවේ පඩුවේ පවසනි. තුන් ලොව දිනු තැනැත්තා යැ ය අරුත් ඇති 'තුන් ලෝ ජේන්' යනු ද තව පට බැඳි තමෙකි. මේ කියන තුන් ලොව තමින් මහ දිවි තුනක් හෝ මහා ජාතින් තුනක් හෝ ගත හැකි ය. මිශ්‍ර විසින් දිඹදිවේ නාග, දේව, පිශාව යන මහ ජාතිසු යටක් කරනු ලැබූ හ.

තව ද දස රාචනා කෙනෙකුන් ගැන ද සඳහන් වෙයි. මිශ්‍ර නම් රාජාදිරාචනා, විරුදාචනා, තිරුචනා, රණරාචනා, කරුරාචනා, පුනුරාචනා, මනුරාචනා, දික්රාචනා යන මොසු ය.

රාචනා පුගයේ දැඩිමොනරය තමින් හැඳින්වුණේ ගුවන් නැවු වෙසෙසකි. රාමායණය 'ප්‍ර්‍ර්‍ර්‍යෑපක' තමින් මෙය භඳුන්වයි. තෙල් ආදී බල වේගයක් නැති ව වුවත් පුළු පෙන්තක මගින් මිනිසකු නොබේ දා ඉගිරිසි ඕඩිය හරහා පියා හැසිමෙන් ද මිශ්‍ර විනුයේ රාචනා පුගය බඳු විදු පුගයෙක ගුවන් නැවුන් නිපැයීම අසිරියක් නොචන බව යි. වාසුවෙක මගින් ගුවන් ගමන් ගත් රිය හෙයින් රාචනා දැඩිමොනරය වාරිය යන නම ද ඒ වාරිය නැවුන්වූ, තැන් වාරිය පොල නම් වූ බව ද සැලැකියැ හැකි යැ.

වෙදකු ද හැරියෙන් ද රාචනා සංඝ විනුයේ ඉහළ තැනෙකි. මිශ්‍ර ගේ තමින් අද ද ඇති වෙද පොත් සතෙක් වෙයි. එ නම් නාඩි පරික්ෂා, අර්ක ප්‍රකාශය, රසරත්තාකරය, උඩිඩිස විකිත්සා, ඔඩිඩිස විකිත්සා, කුමාර කන්තුය, වටිකා ප්‍රකරණය යන පොත් ය. මූලින් හෙළ බසින් ලියුවුණු මේ පොත් පසු කලෙක සංඝ බසට හැරවුණ බව විද්වත් කුමරතුගු මුනිදස්සු පවසන්. දේවිය ගේ දොළදුක සන්සිඳුවීම සඳහා වෙද පොතක් ලිවිමෙන් ද, යාගයේ බිජි පුද වැළැක්වීමෙන් ද රාචනා සත්ත්ව කරුණාව හෙළි වෙයි. හටනෙහි තුවාල ලද සතුරු නායක (රාම, ලක්ෂ්මිත්තන) දේ පළට සිය'තින් මැ පිළියම් කොට සුව පත් කිරීමෙන් රාචනා රුප දැක්වූ උදාර ගුණයට සම නිදසුනක් මිනිස් ඉතිහාසයේ මේ තෙක් ලැබේ නැත්තේ යි.


'රාචනා රාග' තමින් තාලයක් ද 'රාචනා විණා' තමින් විණා වෙසෙසක් ද මිශ්‍ර නිපදුවූ වගක් දිඹදිවි ඇදුරෝ ම පවසනි. රාචනා තමින්

ඇති 'හිටතාන්ත්ව ස්තරය්තුය' දක්වනුයේ මපු ඉහළ ම හි පබදවකු වූ බව සි. ටෙස් කෙලිය (දාම් පෙන) ද රාවන ගේ නිපදවීමෙකි.

රාවන ගේ අගනුවර වූ ලංකා පුරයන් රටෙන් වැඩි හරියකුන් මුදු බන් වී ඇති බව රාජාවලිය, ස්ථාධරමාලංකාරය හා විත්ති පොන් පවසයි. මේ තියන රාවන යුගයෙහි වූ හිළුම ලංකා මහ හිළුම්වලින් දේ වැන්න සි. පළමු වැන්න කාරක යුගයේ ද (කි.පේ. 110 සි.ව.) තෙ වැන්න කැලණී තිස් යුගයේ ද (කි.පේ. 2 සි.ව.) වූ බව පැවැසෙයි.

කෙ සේ වූව ද රාවන යුගයේ ලංකාව අද මෙන් කිහිප ගුණයක් ලොකු රටක් ව පැවැති බව නම් නිසැක ය. මුදුදු පත්ලේ සැයැලි ඇති රාවන ලංකාව ප්‍රේමන් ජාතික ක්ලිමාන් වරෝයේ නගරය මතු කළාක් මෙන් කිසි යම් දිනෙක කිසි යම් විද්‍යාත්මක මතු කරනු නිසැක ය.

## රාජ්‍යීය රුවන රේ ලෙලපන



## දැඩිවට ද පැතිරැණු හෙළ ගම් නම් රටාව

ඉන්දිය පුරාවිද්‍යායෙකු වන ආචාරය සංකාලයා රාවන ලංකාවක් මරිස්සාවේ මහා නදියට කෙල් නදිය එක් වන පෙදෙසේ වූ බවත් වරක් පැවැසි ය. එහි වෙසෙන 'ගෞණේවී' සහ 'කොරකා' වරිගයේ මිනිපුන් රාම නො ව රාවන දේවත්වයෙන් පිදීම මුහු සිය මතයට දෙස් කොටු දක්වා තිබේ. එහි ඇති ලංකා ගම්, සිංහල ගම් නම් රටාව මරිස්සාවේ ද පැවැණු බවට හොඳ තිදුපුනෙකි. සිල්වන් ලෙවි පඩිතුමා පවසන ලෙසට ඉන්දියාවේ බවහිර වෙරුන් මුහුදු දක්නා ගෝදාවාරි ගං මෝදර පිහිටි දිවි යන සිංහල විද්‍යාත්මක භැඳින්වෙන දුපතන් ලංකාවෙකි.

එ ම වෙරළෙහි එ ම දුවට දකුණෙන්, බොම්බාය අයන් දිවයිනේ දකුණු බොක්ක අදත් හැදින්වෙන්නේ සිංහලයෙන් කොටමුණ හෙවත් වරාය යන තෝරුම ඇති කොළුබ යන නමිනි. දිඹිවේ පහිටි නාග ලංකා, පුතු ලංකා ආදි තව ලංකා කිහිපයක් ගැන ඉවුරින් බරනොප් පළ කළ උපියෙක් ද මේ ම සහරාවේ කුලින් පළ වී තිබේ.

දකුණු දිඹිවේ ද ලංකා නමින් පැවුන් ගම් වූ බව වොලම් ගේ සිතියමෙන් දැක්වේ.

දිඹිවේ ඇතැම් ගම් නම් (නිල් සිරි, සක්පුර, ශිරිනාර ඇ) ලකුණු දක්වන්නේ ද ඒවා නම් කළ දනන් හෙළ බස වැහැරුවූ ජන පිරිසක් වූ බව යි. නිල්, සක්, නා යන වදන් වුවත්, ආරිය ගොන්නෙකි ගැනෙන දිඹිවේ බසකි ලැබෙනුයේ තීල, සක්ත්ව, නායක යන හැටියට ය. ඇත්තට ම නිල් සක් නාර යන වදන්හි මුල් ඇත්තේ හෙළ බසකි ය. හෙළ මුලින් ම පැන තැකි සේ සැක කළ හැකි තරමට ම දිඹිවේ ගම් නම් රටාව ද අපට අසල් යැ. දකුණු දිඹිවේ ඇතැම් ගම් නම් යාපා පැවුන් ගම් නම් මෙන් පසු කලෙක මුහුණුවර පෙරෙහිණු හෙළ වදන් බව ද පැහැදිලි වේ. පහත දක්වෙනුයේ දිඹිවේ දිස්ත්‍රික්ක කිහිපයෙක ගම් නම් හා ඒ නම් සුද්ධ සැකැසීමෙකින් මතු වන සිංහල මුහුණුවර යි.

ආරක්ෂා දිස්ත්‍රික්කය

ප්‍රජ්‍යාලම (ප්‍රකාලම) සිරුවත්තුරු (සිරිවත්තුරුව) සිවපුරම් (සිවපුර) ශ්‍රී පාද තල්පුර (සිරි පාද තල්පුරුව) උරින්ගානි (උරන්ගනි) යාල (යාල) ඉලමංගලම (හෙළ මංගල) මානුර (මා නුවර)

පටිවතම (පටුන) සිරුවාඩි (සිරුවාඩිය) උරල් (උරල) උරනි (උරනිය)  
අරලි (අරලිය) නගර (නගර)

### බෙලරි දිස්ත්‍රික්කය

බෙලගල්පු (බලගල්ල) බේම්පල්ල (බ්‍රේම්පල්ල) එන්දපල්ල  
(ඇන්දපල්ල) ගන්කල්පු (ගණ්ගල්ල) ගැඹුවගල්පු (ගැඹුවගල) ගුඩිකල්පු  
(කුඩිගල) මන්දිගිරි (මැදිගිරිය) පර්වතපුරම (පර්වතපුරය) සාතනුරු  
(සාතානුවර) කජ්පගල්පු (කජ්පාගල) කොළඹරු (කොළඹරුව) කුරු ගෝඩු  
(කුරුගොඩු) සත්තුර (සත්තුරුව) අමරාවතී (අමරාවතිය) කොඩාල්  
(යොඩැල්ල)

### විංගල්පුව දිස්ත්‍රික්කය

අගාරම (අගාර) අත්තුර (අත්තුරුව) විංගල්පුව (සිංහල පෙදෙස)  
දක්ෂිණාවර්ති (දක්ෂිණාවර්තය) ඉලපුර (හෙළපුරුව) කල්වායි (ගල්වාය)  
නෙරුම්බුර (නෙරුම්බුර) පුල්ලේරි (පුල්ලේරිය) විලාගම (විලාගම)  
ගෝවින්දවාඩි (ගෝවින්දවාඩිය) ඉලනගර (හෙළ නගර) ඉලප්පයිපත්තු  
(ඉලප්පාපත්තුව)

### ගංතුර දිස්ත්‍රික්කය

බාපත්ල (බාපත්ල) දේවරාපල්ල (දේවරාපල්ල) ඉනගල්පු  
(ඉනගල්ල) වල්පුර (වල්පුරුව) ගාරපාඩු (ගරාපාඩුව) ගංතුර (ගංතුරේ)  
ලේ මල්ලපාඩු (ලේමල්ලපාඩුව) කුරගල්පු (කුරගල) රාවෙල (රාවෙල)  
තෙල්පුරු (තෙල්පුරුව) උන්නව (෋න්නව) ලක්කවරම් (ලංකාවරම)  
තොටපල්ලේ (තොටපල්ල) අත්තනොට (අත්තනොට)

### කනර දිස්ත්‍රික්කය

දේවල්කුන්ධ (දේවාලකන්ද) කේරගාල් (කේරගල)  
නාගොඩි (නාගොඩි) අත්දාර (අදාර) මාල (මාල) නාරවි (නාරාවිය) නාවර  
(නාවර) පල්ලි (පල්ලිය) බෙල්පුරු (බෙල්පුරුව) පාඩි (පාඩිව) කලේකල  
(කලේගල) කන්දාවර (කදාවර) කින්නියා (කින්නියාව) මූද්ද (මූද) කුත්බේ  
(කුම්පේ)

## කිස්නා දිස්ත්‍රික්කය

අංකා පල්ලී (අංකා පල්ලිය) අංකා පල්ලී අංකා (අංකා පල්ලී අංකාව) අංකා අකුල කුන්ත (අංකා අකුල කුන්තය) ගෝසාල (ගෝසාල) කොත්තුරු (කොත්තුරුව) කෙන්නේරු (සෙන්නේරුව) තෝප්පේම්ටු (කොප්පෙම්ටුව) පාලන්තිපාඩු (පාලම්පාඩුව) පිත්තල අංකා (පිදිතලංකා) බෝලපාඩු (බෝලපාඩුව) එඹකපාඩු (එඹකපාඩුව) වෙන්තුරු (සෙන්තුරුව) උරුලී (උරුලීය) වින්නේල (පිත්තල)

## කරුනුල් දිස්ත්‍රික්කය

ඒරගොඩ (ඒරගොඩ) බෙලගල් (බෙලගල) දේවමඩ (දේවමඩ) කුරුව (කුරුව) ලද්දහිර (ලද්ධහිරය) තයකල්ල (නායගල්ල) එල්පුර (හෙලපුර) මල්යාල (මල්යාල) මොරවකොන්ඩ (මොරවකන්ද) වෙල්ලාල (වෙල්ලාල) වෙලගොඩු (වෙලගොඩුව) ව්‍යුහිර (ව්‍යිහිරය) මිත්තාල (මිත්තාල) කානාල (කානාල) අලවාල (අලවාල) අඩවිලායම් (අඩවිලායම) කළත්තුරු (කළත්තුරුව) කම්බලන් බත්තු (කම්බලපත්තුව) කරණව (කරණව) කුරුමිටුර (කුරුමිටුරු) මහබලිපුරම් (මහබලිපුරම) මානාමඩු (මානාමඩුව) පලාවෙල (පලාවෙල) පුත්තුරු (පුත්තුරුව) ඉරිවායි (ඉරිවායි) කුරුවායි (කුරුවායිය) සෙන්නේරු (සෙන්නේරුව) මූන්තාකුලම් (මොන්තාකුලම) උනාමලෙයි (උනාමලේ) අගාරම් (අගාරම) අරණ (අරණ) වෙශගල්වාකංචිගයි (සිංහල වැකන්ද ගේ) එළවුර (හෙළ උරුවුව) එල්පුර (හෙලපුර) ඉරුගලම් (ඉරුගලම) කරන්මිචියි (කුරන්මිචියිය) කොට්ටුක්කාඩු (කොට්ටුකාඩුව) මාන්කොඩු (මාන්ගොඩු) පොන්නේරි(පුත්තේරිය) සෙන්නේරි (සෙන්නේරිය) සිරනයි (සිරන) සිංහලිකුජපම් (සිංහලකුජපම්) උරුපෙන්තකයි (උරුපෙන්තක)

## විත්තුර දිස්ත්‍රික්කය

ආරේ පල්ලේ (ආරේපල්ල) බලපල්ලේ (බලපල්ල) අත්තුරු (අත්තුරුව) බෙරුපල්ලේ (බෙරුපල්ල) එළත්තිවාරපල්ලේ (අංකාවාරපල්ල) අම්මානේරි (අම්මානේරිය) ගොරපාඩු (ගොරපාඩුව) නාගපත්ල (නාගපත්ල) මලේපාඩු (මලේපාඩුව) කුරුවාකුන්නේරි (කුරුවාකුන්නේරිය) යාලකල්පු (යාලගල) කන්දුරු (කදුර) ලද්දියම් (ලද්දියම) දේවාලමිපෙන (දේවාලමිපෙන) පුදිපත්ල (පුදිපත්ල) සිංගලිපාදේ (සිංහල පාදය) වදකල් (වදගල) එඹපුර (එඹපුර) කොක්පුර (කොක්පුර) කල්පත්තෙක (ගල්පත්තෙක)

## කොඩිම්බතුර දිස්ත්‍රික්කය

අක්කරේයි සෙන්ගප්පල්ලි (අක්කර සිංහ පලුලිය) මූදුතුරේයි (මූදුතුලේ) නෙල්ලිත්තුරේ (නෙල්ලිතුලේ) වෙළුම්වෙයි (වැළුම්ව්) කාගම් (කාගම) කල්ලාකුලම් (ගල්ලාකුලම) කොල්ලන් කොවිල් (කොල්ලන්කොවිල) සිවගිරි (සිවගිරිය) ඉරුගාලුරු (ඉරුගාලුරුව්) මල්ලන්තුලි (මල්ලන්තුලිය) තල්පුරු (තල්පුරුව්)

## ව්‍යුද්ධපා දිස්ත්‍රික්කය

අක්කමිපෙන (අකමිපෙන) බද්ධිල් (ඛතවෙල) එල්ලපල්ල (හෙළපල්ල) ගංගායපල්ල (ගංගාවපල්ල) කොටටපල්ල (කොටටපල්ල) මුදුමාල (මුදුමාල) තේල්ලපාඩු (තේල්ලපාඩුවි) විරපල්ල (විරපල්ල) කුඩාමලදින්නෙයි (කුඩාමලදින්න) දම්මනපල්ල (දමනපල්ල) දෙවිගුඩී (දෙවිගුඩී) වේමුල (වේමුල) පලකිරි (පලකිරිය)

ಗಂಪತಿ ದಿಂಸ್ತ್ರಿಕ್ಸ್‌ಕ್ಯಾ

බාදුලා (බාදුලාව) බහදාගුඩ් (බාදාගොඩ්) බාහුකපොල්ල (බාහුකපොලාල්ල) බෙල්ගම (වෙල්ගම) සේලගම (සේල්ගම) මුදුක (මුදුක) සිරපුරෝ (සිරපුර) සිංහපුරයෝ (සිංහපුර) බහුල්ගම (බහුල්ගම) හින්දේල (හින්දේල) සිංදේල්පොල (සිංදේල්පොල) නදුගම (නදුගම) බොගොඩ් (බොගොඩ්) බොදේශ්ගම (බොදේශ්ගම) කම්ටේරිය (කම්ටේරිය)

## ମୃଦୁର ଦ୍ୱିତୀୟ କେନ୍ଦ୍ର

අලගපටවි (අලගපටවිය) අම්බක්තුරේසි (අම්බක්තුරේ) පුතිපුරම් (බෝදීපුර) සිත්තුර (සිත්තුරුව) කොඩ්ලාවි (ගොඩ්ලිවැවි) මක්මලේයි (කෝම්පෙ) කුම්බුර (කුමුර) ලන්දෑක්කටටේසි (ලන්දෑක්ටට්ටේසි) නල්ලුර (නල්ලුරුව) පුත්තුර (පුත්තුරුව) සක්කිලියාකාචියි (සක්කිලියාගොඩි) සිංගාරක්කොටටේයි (සිංගාර කොටටේ) සිරන්කඩු (සිරන්කඩුව) සිරිමලෙයි (සිරිමලේ) කමරෙසිකුලම් (කමරක්කුලම්) කොනිමලෙයි (කොනිමලේ) වඩුගම්පාඩි (වඩුගම්පාඩිය) විරුක්කල් (විරුගල) වඩිකාඩු (වටකඩුව) විල්පත්ති (විල්පත්තුව) අයිලාන්ගුඩි (අයිලන්ගොඩි) අත්තිකුලම් (අැත්තුලම්) බුද්ධකුඩි (බුතකොඩි) ඉව්වන්නේරි (ඉත්තන්නේරිය) නෙඩුන්කුලම් (නැදුන්කුලම්) කල්කුලම් (ගල්කුලම්) පෙරුම්ගඩි (පෙරුම්ගොඩි) පනරි (පනරුව) පවත්තකඩි

(පුවක්ගොඩි) සන්කුඩී (සන්ගොඩි) මාන්කුලම් (මාන්කුලම) තන්තනේරිය (තන්තනේරිය) තොටෙනේරි (තොටෙනේරිය) වැඩෙනේරි (වැඩෙනේරිය) වැඩෙනේරිය (වැඩෙනේරිය) වැඩෙනේරි (වැඩෙනේරිය) විලින්දුඩී (විලාන්ගොඩි) කම්බුරු (කුණුරු) සෙන්දුරේදි (සෙන්තුලේ) කල්ලනෙදි (ගල්ලෙන) තන්චිලෙදි (තන්චිල) අක්කරෙයිපත්ති (අක්කරපත්තුව) කොම්බෙයිපත්ති (කොහොඳ පත්තුව) මන්ඩාවාඩි (මන්දාවාඩිය) පලනි (පලනිය) අගමලෙදි (අගමලේ) කොක්කුලම් (කොක්කුලම) මෝදුගම (මෝදුගම) මරුදන්කුඩී (මරදන්ගොඩි) තාරකා කුඩී (තාරකාගොඩි)

## මලධාර දිස්ත්‍රික්කය

එළත්තුරු (හෙළතුලේ) පලුලි (බලල්ල) කවිචේරි (කන්සේරිය) කන්තන්කර (කන්තන්කරය) කසව (කසව) කොච්ලේ (ගොච්ලේල) වේරුවාඩි (සේරුවාඩිය) කාරස්සේරි (කාරසේරිය) එරිමල (ඉරුමල) කමරස්සේරි (කමරසේරිය) කුරුලේලි (කුරුවෙල) මාමිඛ (මාමිප) පලෝර් (පලෝරිය) එළයාවුරු (හෙළයාවුරු) කොට්ටිල (කොට්ටිල) ඉරිනාව (ඉරිනාව) මදක්කර (මදකරය) ඉරිචේරි (ඉරිචේරිය) පරික්කුලම් (පරකුලම) එත්තිකුලම් (ඇත්තිකුලම) වෙල්ලෝර (වෙල්ලෝර) එරුවත්ති (එරුවත්ති) කොට්ටුරු (ගොටුරු) කල්ලායි (ගල්ලායි) නීර්චේලිල (නීරචේලිල) මනත්තන (මනත්තන) මුරින්ගොඩි (මුරින්ගොඩි) එලක්කුලි (හෙළකුලිය) කොටටපල්ලි (කොටටපල්ලිය) අප්පාල (අක්පාල) උරගම (ශුරගම)

## නෙල්ලෝර දිස්ත්‍රික්කය

බණ්ඩාරපල්ල (බණ්ඩාරපල්ල) බත්තුලපල්ල (බත්තුලපල්ල) බත්තුලපල්ලපාඩු (බත්තුලපල්ලපාඩුව) එනාමචිල (එනාමචිල) කළුයාය (කළුයාය) කොටටපෙන (කොටටපෙන) නාගුලපාඩු (නාගුලපාඩුව) නාරමිජේත (නාරමිජේත) නාවුරු (නාවුරුව) පෙරමන (පෙරමුණ) පසුපුගල්පු (පසුපුගල්පු) මරෝල්ල (මාරෝල්ල) වේමුල (වේමුල) තංගොල්ල (තංගල්ල) වාකුඩී (වැකුඩී) ලක්කාපල්ල (ලක්කාපල්ල) දමිපුර (දමිපුර)

## නිල්ගිරි දිස්ත්‍රික්කය

අරක්කෝඩු (අරක්ගොඩු) සුලිකල් (සුඟගල) කොක්කෝඩු (කොක්ගොඩු) කොන්කරයේ (කොන්කරය) කොටපිරි (කොටපිරිය) උබතලෙසි (උපතලය) දේවාල (දේවාල) එරුමාඩු (හිරුමාඩුව) මුදුමලෙසි (මුනුමලය) නෙල්ලියාලම් (නෙල්ලියාල) පාදන්තර (පාදන්තර) මසිනිගුඩී (මසිනගොඩු) තුනෝරි (තුනෝරිය)

## රමිනාද් දිස්ත්‍රික්කය

අල්ලිකුලම් (අලිකුලම) අම්බන්නෝරි (අඩිනෝරිය) එලුවානි (හෙලුවාන) ඉලප්පෙසි කුලම් (ඉප්පෙකුලම) නාරික්කුඩී (නාරිගොඩු) කල්කුලම් (ගල්කුලම) කම්පිලි (ගම්පල) කත්තක්තුඩී (කත්තනගොඩු) මුත්තන්නෝරි (මුත්තන්නෝරිය) සිංහනාපුරම් (සිංහනාපුර) කුඩාවේලි (කුඩාවෙල) නෙල්පුර (නෙල්පුරුව) සේනුකල් (සේනුගල) මලල් (මලල) කල්දාරනි (ගල්දාරනිය)

## සාලම් දිස්ත්‍රික්කය

අත්තුරු (අත්තුරුව) කොට්ටුනාඩී (කොට්ටුනාඩුව) ලොද්දීවාඩී (ලක්දීවාඩිය) එල්ගිරි (අැල්ගිරිය) පලක්කෝඩු (පලගොඩු) තඩින්ගම් (තඩින්ගම) මුත්තුරු (මුත්තුරුව) නල්පුර (නල්පුරුව) අගලක්ටටෙසි (අගලක්ටටෙව) උරිගම (෋රිගම) බලෙසිකුලි (බලෙසිකුලිය) නෙදුන්ගල් (නැදුන්ගල) සිංගල්පටටි (සිංහලපත්තුව) සිංගලන්කොමසේසි (සිංහලගුම්බය)

## කංපෝර දිස්ත්‍රික්කය

ආලන්දුඩී (ආලන්ගොඩු) අන්දකුඩී (අදගොඩු) අත්තානි (අත්තානිය) වෙටුකාඩු (සෙටුටිකාඩුව) ඉලන්දුඩී (හෙළංගොඩු) ඉරුක්කල්කෝටටෙසි (ඉරුගුල්කෝටටෙව) ඉරුමුලෙසි (ඉරුමුල) කොට්ටන්දුඩී (කොට්ටන්ගොඩු) මන්නාරුඩී (මන්නාරුගොඩු) තිත්තගුඩී (තිත්තගොඩු) කොල්ලන්කරයේ (කොල්ලන්කරය) වෙල්පුර (වෙල්පුරුව) අක්කරයේසිකෝටටෙම් (අක්කර කොටටෙම්)

## කින්නවේලි දිස්ත්‍රික්කය

කොළඹමධිසි (ගොලුමඩි) සෙන්කුලම (සෙන්කුලම) ආලමපත්ති (ආලමපත්තිය) තෙවුන්කුලම (නදුන්කුලම) සෙන්ගල්පාදයි (සිංහලපදය) එරුවාචි (ඉරුවාචිය) කරන්දනේරි (කරදනේරිය) පද්මනේරි (පද්මනේරිය) සිංගනේරි (සිංහනේරිය) පෝසිගෙසි (පෝසිය ගෙය) කල්වායි (ගල්වාය) වඩුගම්පත්ති (වඩුගම්පත්තුව) සංගහජපේරි (සංගහජපේරිය) පත්කමධිසි (පත්තමඩි) ආරියප්පේරි (ආරියප්පේරිය) තුජ්පාකුඩි (තුජ්පාගොඩි) පාලාමධිසි (පහලමඩි) විලාගම් (විලාගම)

## ශ්‍රීජ්ජපොලි දිස්ත්‍රික්කය

එල්ලකාඩි (අලකුවුව) ඉරන්වාන්කුඩි (ඉරන්වානගොඩි) පුල්ලන්ගුඩි (පුල්ලන්ගොඩි) තන්බලෙසි (තන්බල) නාගවේලි (නාග වෙල) පුලාන්ගුඩි (මුලාන්ගොඩි) අරනාරෙසි (අරනාර) තිරුවාසි (තිරුවාසිය) ඉත්තේරි (ඉත්තේරිය) තෙන්නිලෙසි (සෙන්නිල) වාන්කල් (වාන්ගල) කල්ලෙසි (ගල්ල) කල්ලප්පල්ලි (ගල්පල්ලිය) නවගුඩි (නවගොඩි) සෙන්ගල් (සෙන්ගල) සිගම්පටිටි (සිගම්පටිටිය) වරවන (වරවන) සිරගුඩි (සිරගොඩි) කොම්බෙසි (කොම්බැසි) තොසිවේලි (තයිවල) කුරුවාචි (කුරුවාචිය)

## විසාගාපටම දිස්ත්‍රික්කය (විසාගපටවන දිස්ත්‍රික්කය)

ඉරුවාචි (ඉරුවාචිය) රේගුලපාඩි (රේගුලපාඩුව) නාගුලාපල්ලෙසි (නාගුලපල්ල) ඩීමිල්පටම (ඩීමිල්පටුවන) එරුකොණ්චි (ඉරුකන්ද) ගොවීජේත (ගොවීපෙත) අම්පවිල්ල (අම්පවිල) ගලාවිල්ලි (ගලාවිල) කාගම (කාගම) නන්දිගම (නන්දිගම) කොට්ඨාල්ලෙසි (කොට්ඨාල්ල) පාල්ලකාන්චි (පාල්ලකන්ද) වඩම (වඩම) කේල්ගම් (කේල්ගම) කුනේරු (කුනේරුව) පුත්තුරු (පුත්තුරුව) පුරාරිගුඩි (පුරාරිගොඩි) උත්තරවිල්ලි (ශත්තරවිල) අනුකුරු (අනුකුරුව) නරව (නරව) බන්දන (බන්දන) බංඩගාම් (බංඩාගම) බොරගුඩි (බොරගොඩි) දෙප්පගුඩි (දෙපාගොඩි) පුරුගුඩි (පුරුගොඩි) ජම්බුගුඩි (ජම්බුගොඩි) මරාගුඩි (මරාගොඩි) පත්තාන්ගුඩි (පතාන්ගොඩි) කෘෂ්ඩුලපාඩි (කෘෂ්ඩුලපාඩුව) ගුනාකල්පු (ගුනාගල) නාරිගම (නාරිගම) දෙබරගුඩි (දෙබරගොඩි) කුවුඩ්ල්ල (කුවුව්ල්ල)


## ගෝදාවරි දිස්ත්‍රික්කය (නැගෙනහිර)

අල්ලවරම (අැල්ලවරම) අමලාපුරම (අමලාපුර) අසිනවිල්ල (අයිනවිල) බණ්ඩාරුලංකා (බණ්ඩාරුලංකාව) වින්තනලංකා (වින්තනනලංකාව) වින්තනපල්ලෙලංකා (වින්තනපල්ලෙලංකා) දේවරපල්ල (දේවරපල්ල) එදුරුලංකා (අදුරුලංකාව) ගාචිලංකා (ගාචිලංකාව) ගෝචිලංකා (ගෝචිලංකාව) ගෝපායලංකා (ගෝපායලංකාව) කොමාරසිර (කුමාරසිරිය) කොටටල්ලංකා (කොටටල්ලංකාව) කොටටපල්ල (කොටටපල්ල) මාගාම (මාගම) ජානේලංකා (තානේලංකාව) තුරපුලංකා (තුරපුලංකාව) වක්කලංකා (වක්කලංකාව) බේදුනුරු (බේදුනුරුව) දුම්මපේත (දුම්පේත) එරම්පේත (එරම්පේත) ගොල්ලගුවෙම (ගොල්ලගුවෙම) කල්ලේලුරු (ගල්ලේලුරුව) ලක්කාවරම (ලක්කාවර) ලේල්ලවාය (ලේල්ලවාය) නදීකුඩා (නදීගොඩ) නන්දියාම (නන්දියාම) සරිවෙල (සරිවෙල) සේමනමල්පු (සේමනමල්පුව) තුම්මලම (තුම්මලම) දේමුදුලංකා (දේමුදුලංකා) දොනලංකා (දොනලංකා) ඉත්තලපාඩු (ඉත්තලපාඩුව) ජාත්‍යලංකා (ජාත්‍යලංකාව) මධුපල්ල (මධුපල්ල) නාගලේලපල්ල (නාගලේලපල්ල) තුලක (තුලක) පේදාලංකා (පේදාලංකා) උසිරිකලංකා (ශ්‍රීරිකලංකාව) වලසපාඩු (වලසපාඩුව) කොළංකා (කොළංකාව) කොංගෝඩු (කොංගෝඩු) කරප (කරප) වාකඩ (වාකඩ) අන්තකිරි (අන්තකිරිය)

## ගෝදාවරි දිස්ත්‍රික්කය (බටහිර)

කාල්ල (ගාල්ල) මෝගල්පු (මෝගල්ල) වේල්ලතුරේ (වැල්ලතුරේ) ආගදාලංකා (අගදාලංකා) අල්ලිවූ (අලිවිදිය) ගුවිවාගලංකා (ගොචිවකලංකා) කොමතිලංකා (කොමතිලංකාව) මානුරු (මානුරුව) නාගුලපල්ල (නාගුලපල්ල) එල්ලෝර (හෙල්ලෝරුව) නදීපල්ල (නදීපල්ල) ප්‍රක්කිකොළංකා (ප්‍රක්කිකොළංකා) රාඩුලතුත්ත (රුවුලතුත්ත) කන්දරවිල්ල (කදරවිල) වල්පුරු (වල්පුරු) එරම්පේත (එරම්පේත) ප්‍රක්කිලංකා (ප්‍රක්කිලංකාව) පෝලමුරු (පෝලමුරුව) වදලි (වදල) මාමුදුරු (මහමුදුරුව) කන්දවිල්පු (කන්දවිල) දුව (දුව) වාකපල්ල (වාකපල්ල) රාවිපාඩු (රාවිපාඩුව) කොනාල (කොනාල) වේලගපාඩු (වේලගපාඩුව)

## ବୁଦ୍ଧି ପୋଲେଟନ



1. କୁ + ରିଣ୍ଟ (ମୋତୋପ ରିଣ୍ଡକାର୍ଡ, [Queen])

ଶିଥିନ  
(ଶିଥିନ)

ଦ୍ୱାରା  
ଦ୍ୱାରା

19 ଫେବୃଆରୀ

## සිංහල නම

මහාව්‍යාපන පටිසංස්කරණ ලෙසට මුල් ම සිංහලයා (සිංහබා) ගේ උපත වූයේ තිරිපෑන් - මිනිස් සහවාසයෙකිනි! මේ වැන්නාක් විය හැකි ද?

සිංහබා සිංහයා මැරුණ හෙයින් මහුත් මහු හා සැබැදී හැම දෙනාක් සිංහල වූයේ ල?<sup>2</sup> එ සේ නම් සිංහයාන් මැරුණ දිඳිවේ සෙස්සනුත් මහුන් ගේ පරම්පරාන් සිංහල තුවූයේ ඇයි?

ව්‍යාපකතාවේ හැටියට මුල් ම සිංහලයා වූ සිංහබාහු කැනු නගරය සිංහල පුරුෂ නො වී සිංහ පුරුෂ වූයේ ඇයි? මෙයින් හැගෙනුයේ මහු ගේ පෙළපත සිංහල නො වී ඉතුරාට් 'සින්ග' යන්න නො වේ ද?

සිංහබා රුපුට පුත්තු ම තිස් දේ දෙනෙකි. මේ හැම දෙන ම මහාව්‍යාපන කතාව අනුව සිංහලයෝ ය. මුවින් ගෙන් එකකු ගෙන් - එ නම් විජය කුමරු ගෙන් පමණක් සිංහල ජාතිය ඇති වන්නටත් සෙසු එක් තිස් දෙනා ගෙන් දිඳිවේ ද සිංහල ජාතිය ඇති නොවන්නටත් හේතු කවරේ ද?

විජය සිය පරපුර ගෙන යන්නට කුවෙනිය ගෙන් ලද දරු දේ දෙන ඒවාන්පෑර, දිසාල නම්න් මහාව්‍යාපනයෙහි දක්වෙකි. විජය රුපු එ තෙරින් ගෙන්නාගත් දේ වැනි බිසව විද වූයෙන් මහු ගේ ලේ උරුමය ඇත්තේ නම් අර දරු දෙදෙනා පමණෙකි. එහෙන් මහාව්‍යාපන පටිසංස්කරණ ඒ දෙනානා ගෙන් ලක්දීව වැදි පරපුර ඇති වූ බව සි. මෙයින් මැ මුද්‍රා නොවන්නේ ද විජය, සිංහල වරිගේ කෙනකු නොවන බව?

පස් වන කපුවූ අඩා රජ (ක්‍රි.ව. 908-918) දමිපියා අව්‍යාපිත පැවත්තයෙහි විජය රුපු සඳහන තන්හි විදු යැ සි දක්වයි. විදු යන්නෙහි අරුත විජාතික යන්න මිස විජය යන්න නො වේ. ජාති අරුත්හි දැ යන්නක් සිංහලයෙහි නොලැබෙන හෙයිනි. මෙයින් හැගෙන්නේ විජයාගමනායෙන් (ක්‍රි.පෙ. 483) අවුරුදු එක් දහස් පන්සියක් පමණ ඉතුන් වින් මහු විදුවකු ලෙස ම සැලැකුණු බවෙක් නො වේ ද?

1. "සිංහ කෙම ගොදුරුගෙන පෙරලා යන්නේ දුර දීම ආය දා පින් ඇලඹිඟ යන් සෙල ගෙන නාදට පෙළමින් ඔවුන් ආ ද. එ මෙවළේ සිංහය ගේ අවධාරණය පාර්ශ්වරෙනාග කළ යේ ආ ගැ ද මින මෙවළේ.....අය යා යාව්‍යාධායි පැවත්තා ඇතුළත් ද එ රුපු මෙම දැ දෙනා එ වැට්ටියා." - (මහාව්‍යාපන, පිරි පුම්පාල - බුවන්තුවාව)
2. "සිංහමිතු තුරින්දා ගො - සිංහම්දීස්ස එ ඉති සිංහලා ගෙන පම්බන්ධා - ආසු පම්බෙකි සිංහල" - ම.ච. 7 පරි. 44 ගා.

සෙල් ලිපි සිය ගණනීන් දක්නට ලැබෙන මේ රටේ සිංහල ජාතියේ ඇරුම් පිළිබඳ මේ පූච්ච - විෂයාගමනය කිසියම් සෙල් ලිපියෙක සඳහන් නොවීමත්, සෙල්ලිපි අකුරු ජේලි අතරින් අන් ලිපි පටා දුටු වෙසරද සෙනර් පරණවිතාන සූරීන් හට මේ වැන්නෙක හෝමුවාවක් හෝ දක්නට නොලැබේමත් පූදුමයෙක් නො වේ ද?

විෂයාගමනයට වඩා තුදුරු අනුරපුර පූගයේ සිංහල රුපුට නො වැළැ, (එ ම පෙළ වැනැසු) පඩු අඩා මහ රුපුට නෑ කම් කියු බවට නම් සෙල් ලිපිවලින් දෙස් ලැබේයි.<sup>3</sup>

කවි බසින් ලියුමුණු මේ (කතරගම තුන් වැනි) සෙල් ලිපිය වඩා ම ල-ගන්නාපුදු ය.

"තරග වැළැ රැඹි මත්  
මහ මුශුන්ද මේ දිසුල් හන්  
තුබ ගය මේ දළ මුත්හරින් හොඳනා  
හන් උදා පිරි කුඩ මේ මිණි කොමුදු පළන්  
දැඩිව පොලොව් අත් මෙහෙස්න පළන්  
මිණි පුමුත්වක් බන්ද  
නන්සිරි ලකළ සිරි ලක්දේවිහි  
හිරු ගොත් කුලෙන් බට  
පඩු අඩා රුපු ගේ පරම්පරාවෙන් ආවා වූ....."

පඩු අඩා රුපුට නෑ කම්න බැඳෙනු රිසි වූ සිංහල රුපුන් සිංහල ජාතියේ රිතියා අදී පුරුස්‍යාණන් හා නෑ කම් නොකීමට ද බලවත් ජේතුවක් විය යුතු නො වේ ද? ඉදින් එ සේ නෑ කම් කියැවිණි නාම් ලාට රට වනයේ විසු මිග රුපු ද මතු රජ පෙළට වැටී හිරු ගොත් තතුව ද ලැබෙන්නට තිබුණා නො වේ ද?

අජන්ත ගුහාවෙහි ඇති සිංහලයන් ගේ ගොඩ බැසීම යැ සි දැක්වෙන සිත්තමෙකි. යාන වාහන සහිත ව මහ පෙරහරින් උදාර ලෙස ගොඩ බස්නා පිරිසෙක් එ ම සිතුවමෙන් දක්වේ. විෂය පිරිස මෙහි ගොඩ බවුයේ තාන්ත්ත්‍රාරේ ආ අසරණ පිරිසක් ලෙස බවන් පළ ය. එහෙන් මේ සිත්තම විෂයාගමනය ලෙස සලකන්නේ ද වෙති. මෙය දැඩිවේ ම සිත්තම් කැරුමෙන් පෙනෙන්නේ එ රටින් මේ රටට නොවැ,

3. කානාරාම 3 ලිපිය, ශිලා රේඛන සංග්‍රහය (4 කොටස), මැද උයන්ගොඩ විමලකිස්කි, පිටු - 133 -139 හා 4 මිලියු යේ පෙළ ලිපිය, එක් ම පිටු 140-141

මෙ රටින් එ රටට සිංහලයන් ගේ ගොඩ බැසිමෙක් නො වේ ද?

අජන්තා ගුහා සිත්තම් අදුමු ගුජ්‍ය පුගයෙහි බුද්ධිගාවී සිංහල විසාරයක් පැවැති බවත් සිංහල සිල්පීන් එහි යැම නියතයෙන් විය හැකි බවත් ඉතිහාසයෙන් පිටු බල ලබන කරුණෙකි.

විෂය කුමරු ගේ ගොඩ බැසිමෙක් බුදු රඳුන් ගේ පිරිනිවන් පැමත් එක දා සිදු වීම් ලෙස මහාච්ඡය දක්වයි. එහෙන් මේ වකවතු මැනැවීන් පිරික්සා බැඳු ගයිගර, පරණවිතාන ආදි විසාරදයේ බුදු පිරිනිවනින් වසර හැටකට පසු විෂයාගමනය වූ සේ පිළිගනිති. මේ පිළිගැන්ම අනුව සිංහල ජාතියේ ඇරුමුම බුදු පිරිනිවන සිදු වූ දා විෂය රුපු යෙන් සිදු වී යැ යනු තුදු ප්‍රධාන්ධයක් නොවන්නේ ද?

විෂයාගමනය කිතු වසින් පෙර පස් වන සියවසේ සිදු වීමෙකි. එය මේ අයුරින් පොත් ගැන්වුණේ එයට දහස් වසරකට පමණ පසු කි.ව. පස් වන සියවසේ දී ය. එ සේ නම් එ තෙක් කට කතාවක් ව දහස් වසරක් තිස්සේ ආ ප්‍රවතක් පොත් ගැන්වීමේ දී ඇත්තෙන් වෙනස් වීම කවර පුදුමයෙක් ද?

## කුමරතුණු මතය

සිංහබාහු සිංහ ලානයක් කළ ද විෂය මෙහි වැද කෙලේ යක්ෂ ලානයෙකි. එ හෙයින් විෂය පිරිසට අර සකු නියරින් සිම් විය පුත්තේ සිංහල නො ව යක්ෂල නාමය සි. එහෙන් බුදුන් වසින් ද ගිරිදිවයිනට තෙරුපුණ හ සි වංසකතාකරුවන් කියන මේ දිවි වැසි යතුන් මූල්‍යතින් ම ලානය කිරීම විෂය පිරිසට ද උගහට හෙයින් දේ පඩු අඩා සමයෙහි යක්ෂයෝ ම නැගි සිංහ ලානයෙහි යෝදුණ හ. පඩු අඩා කුමරුන් මහුව හවුල් වූ යතුනුත් නිසා සිංහල නාමය වූ සේ ගැන්ම වඩා තත්ත්වරු ය.

## කුරුදු - සිංහල

සිංහල යනු සකු බසින් කුරුදුවලට නමෙකි. කුරුදු නිසා නම හිය රටෙකි මේ. ඇතැම විට සිංහල යැ සි කුරුදු ගැනුමු හෙයින් මේ රටත්, මෙහි වැස්සනුත්, උන් ගේ බසත් සිංහල ව්‍යුණා යැ සි කෙනකට සිතෙනු විය හැකි සි.

ඒ දැක්වුණේ ශ්‍රී වාර්ලේස් ද සිල්චා සූරින් ගේ අදහසෙකි.

අරාධි යනු එක්තරා අස් කුලයකට වහරේ එන නමෙකි. සෙන්ධිව යනු ද එ බදු ම නමෙකි. එහෙත් අරාධි අපුන් තිසා එ රට අරාධි වී යැ සි ගත හැකි නම් පර්හි නම් ලෙඹේ තිසා ඒ ලෙඹේ බෝ කළවුන් ගේ රට ද පර්හි වී යැ සි ද ගත හැකි වෙයි.

සිංහලයෙහි බෙහෙවින් වැවෙන ගම් මිරිඥ් ද සකු බසින් හැදින්වෙනුයේ සිංහලී, සෙංහලී, සිංහලස්ථා යන නම්වලිනි (රාජතිස්සෙනුවේ). සිංහලයෙහි බෙහෙවින් ලද හෙයින් කුරුදු සිංහල නම ලැබුවා මිස කුරුදු තිසා සිංහල නම වී යැයි ගැනීම නො යෙදෙයි.

## සිංහ + තෙළ > සිංහල

"සිංහයේ නම් විජය පිරිස හා පැමිණි පිරිස සි. තෙළයේ නම් ආදියේ සිට ම මෙහි වූ දනෝ ය. මේ දෙගොල්ලන් ගේ මූළුයෙයන් සිංහ + තෙළ එකතුවෙන් සිංහල නම් ඇති වූයේ ය" යනු තව ද මතයෙකි. සිංහ තෙළ යනු සිංහල වී පසු ව සිංහල විමට වදන් තියරින් ඉඩ ඇතක් ලෝ දහම් තියරින් නම් ඉඩ නො ලැබේ. තමන් පැරදුම් සිංහ ජන මුලේ නම දයේ මුලට ගැනීම ආත්ම ගෞරවය ඇති කවර නම් දැයකට ගැලීමේ ද? සැක්සන දනන් හා මූළු වූ ඇංග්ලෝ දනන් (ඉංග්ලියා) නමින් පළ වූයේ ද රටේ වැඩි දෙනා 'ඇංග්ලෝ' දනන් ම වූ හෙයිනි. මේ අතින් බැඳුව ද සිංහ යන්නට දයේ මුලට ඇදී එන්නට කෙසේ වත් ම ඉඩික් නො ලැබේ.

## විං + ගල > සිංහල

"විං නම් වින්නු ය. ගල නම් මේ දිවි වැසි දනෝ සි. මේ ද ගොල්ල ගේ මූළුයෙන් 'විංගල' නමන් එහි මිනිස්පුත් ඇති වූ හ." මේ වනාකි පුරෝජා දනන් හට මේ රට දැනගන්නට ලැබුණ පසුකිය සියවශකි ලංකාව ගැන ප්‍රංස බසින් ලියැවුණු ලියැවීල්ලක් ඉංගිරිසියට පෙරළනා 'ද සිලෝන් ඇන්ටික්වේර්' සහරාව පළ කළ මතයෙකි. මෙයන් ආරංචියක් වනා මතයෙක් නො වේ.

## ශ්‍රී නොල > සිංහල

"දෙමලු නොමුසු මිනිස්සු ය. ආදියෙකි මේ රටට වත් දෙමලු මුසු වූ දනනා හි - මිගු ජාතියෙකු හි, මේ රටියනට ගැයැමට සිතු හ. එසේ සිතා දෙමල ඉලම් යන්නේ බිඳගැනුණු එත් යන්නේන් වූ හෙළ යන්නට ශ්‍රී නොල හෙවත් වීහෙළ යැ හි කි හ. එය ම පසු ව සිංහල හෙවත් සිංහල බවට පෙරලිණි."

මෙය දෙමල හැදියාව (ද වැමිල් කල්වර්) නම් සගරාවේ පළ වූ මතයෙකි. මේ බඳු මත විමැඩිම ද අපරාධයෙකි.

## ගයිගර මතය

සිංහල යනු සතු පදයක් බවත් නොල හෙවත් එත් යන්න එයින් බිඳගැනුණු බවත් ප්‍රවිසුරු විල්ලේහෙලම් ගයිගර සූරීසු දක්වති. සිංහලයෙන් නොව, සතුයෙන් ම තිපැදියාව ලැබෙන හෙයින් සිංහල යනු ගයිගර සූරීන් ගේ මතයෙන් අසිංහල පදයෙකි.

එහෙත් පැරැණියාව අතින් සලකන කළ සිංහල යන්න නොල යන්නට වැඩිතර ද යනු විමසා බැලිය යුත්තෙකි. සිංහලයට වඩා හැම අතින් ම පැරැණි වහර වූ සේ ද, වඩා ප්‍රමුණ වහර වූ සේ ද පෙනෙනුයේ නොල බයින් තිපැදියාව දක්වත හැකි නොල යන්න ම හි. අපේ රටට ඉපැරැණි නම වූ ලංකා යනු තිපන්නේන් නොලයන් ගේ බීම යැ යන නොලන් කා යන්නෙන් බව විමසන කළ පෙනී යන කරුණෙකි.

## සිවු නොල > සිංහල > සිංහල

සිංහල නම පිළිබඳ ව ඉතා ම විදුසුරු යැ හි ගත හැකි වූ ද නවතම වූ ද මතයක් වෙල්ලාල ජයමහ සූරීසු පළ කළ හ. මවුන් ගේ ම විදතින් එය මේ සේ යැ.

"සිවු නොලයේ නම් මෙහි මුල සිටැ විසු අසුර, රක්ෂ, යක්, නා යන සිවු කුලෙහි නොලයේ යැ. පෘතු අඩාවේ දඹිදිවින් තිබඳ ඇදෙන උවදුරු දකු, තව තව මේ සේ බිඳී හිය නොන් රට දී වැරී තැසි යති හි බිය පත් වැ, මේ පැරැණි සිවු නොල එක් කොටැ සිවුහෙළ

නමින් හඳුන්වන්නට අණ කළ හ. මේ සේ සිවු හෙළ යන්න කලක් වැඩුරුවේමෙන් නිපන් සිහෙළ යන්න බලා සියලු කල්හි රතන් දායන් දැඩිවට පාචාදෙන්නට සිතු ඇදුරෝ 'සිහල'යන්තක් ද සංඛු ඇදුරෝ 'සිංහල' යන්තක් ද මිවාගත් හ.

එහෙත් හෙළ රටට, හෙළ කටට එකකින් මැ පුරු යැ, සිහෙළ යන්න. බැහුව මැනැවී නිපදියාවි.

|           |                   |
|-----------|-------------------|
| සිවු හෙළ  | > සිහෙළ           |
| සිවු පද   | > සිපද            |
| සිවු රස්ස | > සිරස්ස (හිරස්ස) |

|           |            |           |
|-----------|------------|-----------|
| තව ද      | මුල් සිරගල | > මූහිරගල |
| නුග ජේ    |            | > නුජේ    |
| දේවී දුනු |            | > දේදුනු  |
| මිවි මියා |            | > මිමියා  |

යනු ද සලකන්නැ.

"අජේ මුල් සිහල හෝ සිංහල හෝ නො වැ, සිවු හෙළ බව මැ සලකන්වා."

- එඩිය සගරාව 4 වෙළුම, 8 කලබ. පෙ 244  
246 (1963 නොවැම්බර 6)

වෙළුලාල ජයමහ සූරින් ගේ මතයෙන් සිංහල යනු හෙළ වදනෙක් නො වේ, සං වදනෙකි. මුරධනයා 'ල' නොලැබෙන නාගරී (සං) හෝවියේ අකුරින් ලිංගීමේ ද සිංහල යනු සිංහල වී වහරට හියේ ය. පාලි සිහල' යන්නට මුල් වූයේ ද අජේ සිවුහෙළ යන්න බව එ මැ මතයෙන් කියුවේ. දෙමළ මහා වදනක් කොසු කරු වසියාපුරි පිල්ලේ සූරිසූ ද පාලි වදනක් වූ සිහල යන්න මැ සිංහලයන් ගේ රටු පි යන අරුන් ඇති දෙමළ රළම් යන්නෙහි මුල බව පවසනි.

ර්ලම් (නා) පාලි සිහළම > සීජාම් > ර්ලාම් 1. ලංකාව (සිංහලම) - දෙමල මහ වදන් කොළඹ, 382 පිට.

සකු බයෙහි 'සිංහල' යැ සි යෙදෙනුයේ අපේ මැ සිංහල වදතින් නැඳුණක් ලෙස ගැනීමට ද වදන් තිපැදියා තියරින් ඉඩ ලැබෙකි.

දිගු අකුරක් කෙටි වීමේ දී බින්දුව (၁) එ තැනට පැමිණීම ඇතැම් ඉපැයුණි හෙත් ලකුණෙකි.

|      |           |                      |
|------|-----------|----------------------|
| තිද. | සේ + බල   | > හෙංඛල (හෙම්බල)     |
|      | ල් + බා   | > එංබා (එම්බා)       |
|      | ගි + පොල් | > ගිංපොල් > ගිම්පොල් |

"මහා හාරත, කළා සරින් සාගර, දිව්‍යවදාන, කොළඹ  
අර්ථ ගාස්තු, හගවන් පුරාණ ආදියෙහි සඳහන් වන සිංහල නාමය,  
සැබුවින් ම සිහභා පුවකට වඩා පැරැණි යැ සි පිළිගත පුතු සි" යනු මහ  
ඇදුරු ඇම්.එච. පිටර් සිල්වා සූරිපු පවසනි.

මෙ ම සිංහල නමට ද සිංහලයන් ශේ මුවකිම වූ ලංකා' නමට  
ද මුල් වූ සේ සැලැකෙන හෙළ නම වඩාත් පැරැණි බව අමුතුයෙන්  
කිව පුතු නො වේ. හෙළ නාමය ගතපථ බ්‍රාහ්මණයෙහි ද සඳහන්  
විමෙන් පෙනෙනුයේ මෙයට වසර දෙදහස් පත්සියයකට (ත්‍රි.සු. 600)  
පමණ පෙර ද හෙළයන් උතුරු දඩිදීවේ සැරිසුරු බව සි. එ සේ ම,  
කිඡුවසින් පෙර 2000 පමණේ ද සැකැසි සේ වියතුන් පිළිගන්නා සකු  
බසෙහි ද, එයටත් මධ්‍යක් මධ්‍යාට යන වේද සකු බසෙහි ද මුල් වදන්  
ලෙස පෙනෙන හෙළ වදන් රසක් ලැබෙන සැරියෙන් පෙනෙන්නේ ද  
ඉන්ද දෙණියට වන් ආරිය දනාන් හෙළයන් වූ වග සි.

මෙ තෙක් කරුණු දැක්වූණේ මෙ දෙසන්, රසන්, බසන්  
හැදින්වීමට සම ලෙස යෙදෙනා 'හෙල-සිංහල' දේ නම ම විදෙසෙකින්  
ගොඩ බැ නම නොවන බව දැක්වීමට සි, වෙසෙසින් ම 'සිංහල' නාමය  
පිතාසාතක කර්මයක් කිරීමෙන් ලාට රටේ මෙනිසකු තිසා සිංහලයන් ලද  
දායාදයක් නොවන බව දැක්වීමට සි.


1. ලංකා, හෙළයන් ශේ විම - මෙහෙන් + කා > ලංකා

## සුතිනිය (ස්වස්තිකය)

පුවපුරු සෙනරත් පරණවිතාන සූරීභු ඉන්දු ගංගා දෙණියේ සැබෑයාටට අයන් ඉපැරුණි අකුරු කියුවීමට ගත් තැන මේ පුගයෙහි පුරාවිදා ශේෂෙනුයෙහි වූ අගනා පිරියෝපුමක් සේ සැලැකිය හැක්කෙකි. මෙය වඩා ම වැදගත් මේ පිරියෝපුම නිසා මත්තෙහි වන වැඩ සලකන විට ය.

එ ම අකුරු කියවා බැලීමේ දී එ වියතුන් හට මේ රටේ ආදී ම පුගයේ සෙල් ලිපිවල මූලින් අහින් උචින් යටින් හෝ වූ කිසියම් සලකුණු වෙසෙසකින් කිසියම් එලියක් තැන හාන් පිටුවහලක් ලැකුණු බව කිව යුතු ය.

ස්වස්තිකය හා දුති පෝරුව ඉන් සලකුණු දෙකකි.



ස්වස්තිකය




දුති පෝරුව


මේ ලකුණු ලැබෙන මේ රටේ සෙල් ලිපි අතර

1. සේනන්නේගල සෙල් ලිපිය
2. දුෂ්චර ලෙනෙන දිය කාන්දු වන තැනට පහළින් පිහිටි සෙල් ලිපිය
3. ගමණී උති ගේ නෑ කුමරියක ගේ කටාර පූජාවක් දක්වන සෙල් ලිපිය වෙයි.


මේ සෙල් ලිපිවල එන ඉහත කි ලකුණු 1, 2, 3, රුප සටහන් පිළිවෙළින් දක්වයි.



(1)



(2)




(3)

මේ ලකුණුන් මේ හා බැඳෙන තව ද සලකුණුන් ඇති සෙල් ලිපි ලක්දීවේ ඇති බව දක්වන පරණවිතාන සූරීපු මේ ලකුණින් ඒ සෙල් ලිපි පිහිටුවූ පින්වතුන් අයිති රජ පෙළට පොදු වූ (ගමණි) නම් දක්වන බව ද පවසයි.

පරණවිතාන සූරීන් දක්වන හැරියට ස්වස්තිකය උපුලා දුතිපෝරුවේ ලකුණ හාරප්පා මොහන්පොදාර යන දෙතන්හි ලැබෙනුයේ මේ සේ ය.



හාරප්පා



මොහන්පොදාර

මේ අනුව පරණවිතාන සූරීන් ලක්දීවේ ලැබෙන මේ දුති ලකුණින් ගමණි යන්න අදහස් කළා සේ එය ම පැරණි දකිදීවේ ප්‍රාමණි යන සකු විදන සඳහා යොදාගත් සේ අඩුමාන කෙරෙති.

ස්වස්තිකය හා දුති පෝරුව මේ රටෙහි ලැබෙන්නේ සෙල් ලිපිවල ම පමණක් නො වෙයි. ඉපැයුණි කාසිවල ද ලැබෙන්නේ වෙයි.

## 1. අලියා සහ ස්වස්තිකය

කිස්සමභාරාමය, මාන්තොට, අනුරාධපුරය, පුලියන්තුලම (සියඩලාවැව) මේන්තුලේ වල්ලිපුරම (වැලිපුර) ඉරණමඩු (රණමඩුව) යන තැන්වලින් ලැබුණු මේ කාසිවල දැන් හතරේ උඩ ඉරේ නැගී දැඩුවේ සව් කැරුණු දකුණට නැමුණු ස්වස්තිකය වෙයි.

## 2. අස්වයා සහ ස්වස්තිකය

මින් ලැබේ අන්තේ එක් කාසියෙක් පමණකි. එ ද කදුරුගොඩ විහාරය වූ බිමෙනි. යාපා පටුනෙහි වූ මේ කදුරුගොඩ එහි මුල් පදිංචිකරු සිංහලයන් මැත පුගයෙහි දෙමළ වීම නිසා අද හැඳින්වෙන්නේ කත්දරෝචිඩිය යන දෙමළ වදනිනි. මෙහි ලැබුණු කාසියෙහි දැන් හතරේ ලඩ ඉර මත දැඩුවේ නැගුණු ස්වස්තිකය වෙයි. අනික් පස ඇත්තේ අස්ව රුපය යි.

## 3. සිංහයා සහ ස්වස්තිකය

මේ කාසියෙහි එක් පසෙක සිංහ රු සටහන වෙයි. එහෙත් මේ සිංහයා ගේ හිස කේසරවලින් තොර ය. කාසියේ අනෙක් පැශ්තේ දැන් හතරේ ඉර මත දැඩුවේ නැගුණු දකුණට නැමුණු ස්වස්තිකය වෙයි.

## 4. ගස සහ ස්වස්තිකය

මේ කාසියෙහි ඉදිරි පස ගසේ රුපය දැක්වෙයි. ගසෙහි ද අතු හතරට බෙදුණු කොටුවෙකින් වට වී ඇත්තේ ය. මේ කාසියේ අනෙක් පස දැන් හතරේ ඉර මත දැඩුවේ සව් කැරුණු ස්වස්තිකය ලැබේ. එය පමණින් මදක් ලොකු ය.

මෙහි සිවි කදන් සිවි අත්තන් දැන් හතරේ පෙරුවත් සිවි බිමක් වැන්නක් හාග්‍රවන සුෂිතිය හෙවත් ස්වස්තිකයන් හතර පිළිබඳව කිසියම් අදහස්සංක්තයෙන් හාග්‍රවන්නා වැනි ය. කලින් දක්වුණු කාසිවල දක්නට ඇති අතු හතරේ දැන් පෙරුවත් ස්වස්තිකයන් හතර පිළිබඳ ව එ බඳු ම අදහසක් දක්වයි. හෙළදිවෙන් ලැබුණු ස්වස්තිකය හා දැන් පෙරුව ලකුණන් මොහන්පේරාදාර-හාරප්පා තාගර නටබුන්වලින් මත වුණු දැන්පෙරුව හා ස්වස්තිකයන් සමාන අදහසක් දක්වන සංකේත ය සි සිතිය භැකි ය.

මේ රටේ වැඩි දෙනා ගේ පිළිගැනීමේ හැරියට ස්වස්තිකය මුදුනු ලකුණෙකි. මුදුන් ගේ සිරි පත්‍රලේ වූ හ සි කියන දේ නිස් මහ මගුල් ලකුණු අතරින් ස්වස්තිකය ද එකෙකි. එහෙන් මුදු සිරි පත්‍රලේ වූ එ ලකුණ මගුල් ලකුණෙකු සි පැවැසුණේ මුදුනට පෙර සිට ම නිමිති ද්‍රේනවුන් අතර එ බඳු පිළිගැනීමක් වූ හෙයින් විය යුතු ය. ස්වස්තිකයේ පැරණි බවට මේ සොඳ නිදුසුනෙකි.


නාසි ජර්මනියෙහි ද ස්වස්තිකය ඉහළින් ම තැන් ලද බව කිව පුතු ය. ඩිටිලර් ස්වස්තිකය සැලැකුයේ ජර්මනුන් ගේ නුමුසු ආරය බව දැක්වීමේ ලකුණක් හැරියට සි.

ස්වස්තිකයෙහි මුල අග විමසා බැලීමේ දී පළමු කොට ම ඒ නමේ තේරුම, ඒ නමේ නිපැදියාව විමසා බැලීම ඉතා වැදුගත් වෙයි. ස්වස්තිකය යනු සකු (සංස්කෘත) වදනෙකි. සංස්කෘත යන්නෙහි අදහස නම් සකස් කුරුණු යන්න සි. මේ සකස් කුරුම හෙවත් සංස්කෘත කිරීම වූයේ කිසියම් වඩා පැරණි බසෙකින් බව සකු වදන් විමසා බලන විට පෙනෙන සැබුවෙකි. මේ අනුව ස්වස්තික යන්නෙහි මුල් රුව හා ගැලුපෙන වෙන බසකට අයන් මුල් වදනක් විය හැකි ය.

නාගයා ගේ පෙණ ගොඩයෙහි දක්නට ලැබෙන ගයනු කිති පුගලයක් බඳු සටහනට සොවැකි යනු හෙළ බසේ යෙදෙන නම සි. සොවැකි යන්නෙහි නිපැදියාව මේ සේ වෙයි.

සිවු වතු > සුවතු > සුවතු > සුවැකි > සොවැකි

සොවැකි නම් වතු හතර සි; හෙවත් සතර ඉඩිම සි. ගයනු කිති දෙක හරස් ව තැබීමෙන් ස්වස්තිකයේ මුල් රුව වූ ඒ සිව බිම ලැබෙයි.



1. නයි පෙණයෙහි සොවැකි

2. සොවැකි හරස් කිරීමෙන් සැදෙන ස්වස්තිකයේ මුල් රුව

ස්වස්තිකයෙන් සැබුවීන් ම ඇගලේන්නේ පැරණි (නාගයන් ගේ) නගර සැලැස්මෙකු සි ගත හැකි නම් ස්වස්තිකය යන සකු විදනට මූල් වූයේ සුතිතිය බඳු (යල් පිතිමෙන් අපවත් වූණු) සුතිති යන හෙළ විදන විය හැකි ය. සුතිති යන හෙළ විදනෙහි නිපදියාව මේ වෙයි.

සිවු + තිති > (පුවුතිති) > සුතිති.

සිවු නම් හතර සි. සුවිසි සුතිස් යන තන්හි සු යනු ද හතර සි. තිති නම් බිම සි. බිම එක් කොට සැලැකුණේ - බිමහි වූයේ තිති + ඉ > තිති සි. මේ තිති යන්න තද්දිත නාමයෙකි.

තිති යනු බිම අරුතෙහි යෙදෙන කවත් තැන් බෙහෙවි.

1. අජේ ම ඉපැරණි වන්නම් නැගුම්හි පය මසවා බිම පිහිටුවීම තිති එක (තොය) තිති දෙක (තිති තොයි) ඇ විසින් හැදින්වෙයි.
2. සතුන් සේ නැවැතුම් පොල ද හැදින්වෙනුයේ (තිති පොල) තිර්පොල නමිනි.
3. නැවැතිමේ ලකුණ ද තිති නමින් ම හැදින්වේ.
4. සකු තිරී යනු ද නවාතැන හෙවත් ඉඩම යන අරුන් දෙයි.

සුතිති යනු සිවු බිමක් හැරියෙන් ගත හැකි නම් එහි පෙනෙන සතර මහා ඉර සතර විදියක් සැබුයෙන් සැල කිය හැකි වෙයි. විදි හතර තිසා බෙදෙන වතු හතරේ හෙවත් සිවු ඉඩමේ හතර වරිගයෙක හෙවත් කුලයෙක මිනිසුන් විසු හ සි සැලැකිය හැකි ය.

දැන් සුතිතියට රැඳවුමක් වූ අර දැනි පෝරුව වැනි ලකුණ ගැන අජේ සැලැකීල්ල යොමු කරමු. මේ දැනි පෝරුවෙහි ද කුවු හතරේක් වෙයි. මේ කුවු හතරින් ද ස්වස්තිකයෙන් මෙන් කිසියම් අදහසක් සංකේතයෙන් හැයැවෙන බව කිය යුතු ය. ස්වස්තිකය හා දැනි පෝරුව එකට මෙන් ම වෙන වෙන ම ද දක්වෙන තැන් වෙයි. මේ ලකුණු හෙළදිවේ මෙන් ම මොහන්පෝදාර - හාරප්පා ඉපැරණි නගරවලින් ද ලැබේයි. මෙයින් පෙනෙන්නේ ආදි හෙළ බිමේ විසු ජන කොටස් හා ඉන්දු දෙණියේ ජන කොටස් හා කිසියම් සමාන කමක් පැවැති බව සි.

ස්වස්තිකය පැරුණී නගර සැලැස්මක් හැටියට ගත හැකි නම් දුනිපෝරුවේ තමු සතරින් ද එහි විසු සිවි ජන කොටස සංකේතවත් කළ හැකි යි. මේ සිවි ජන කොටස අසුර, රකුස්, යක්, නාග යන සිවි හෙළයන් හෙවත් සිංහලයන් සේ ගැනීමට තුවු දෙන තව ද බොහෝ දෙස් ඇත්තේ ය.

ලංකාවේ බ්‍රිතාන්‍ය පුගයෙහි විසු පුරාවිදු කොමසාරිස්වරයකු වූ හෝකාටි නගර සකස් කිරීමේ දී රජ මාලිගයට සතර අත්හි වූ බිම් සතරෙහි සතර කුලයක් විසුම ගැන්වීම් පිළිබඳ ව කොරීලු ද පවසා ඇති බව දක්වයි.

සූතිතියෙහි හෙවත් ස්වස්තිකයෙහි මහා ඉරි සතර විදි හතරකැ යි අපි සලකවමු. ලක්දීවේ එ බඳු විදි පැවැති බවට දෙස් වෙයි.

1. අනුරපුර පොලොන්නරු නටබුන් අතරින් එ බඳු මහ විදි දී මත කොට ඇත්තේ ය.
2. රාවන ගේ අධිරෘමයෙන් රාවන කොට්ටෙයන් මාලිගා පස් විස්සන් විදි භාර ලක්ෂයක් මුහුදට ගිලි ගිය බව දත් පුණු යැ යි රාජාවලිය පවසයි.
3. ඉක්බේති යන හෙළ වදන ඔස්සේ යටහිරාව මතු කළ භෞත් ඉන් ද පෙනෙන්නේ වෙන් විම එක් බිතුයෙන් (එක් බිතියෙන්) වූ තරමට ගෙවල් එකට බැඳුණු විදි මේ රටේ ඉපැරුණී පුගයෙක වූ බව යි.
4. විදි යන්න ද පුදු හෙළ පදායෙකි. විහිදෙනුයේ විහිදි > විදි යි. කඩපිල් ගෙවල් ආදිය අතරක් නොදී විහිදි ඇතියෙන් විදි යනු සිංහල අපට අනුරුත් නමෙකි. අපේ විදි යනු සතු විටි යන්නෙන් බිඛ ගන්නෙන් ද වෙති. මේ ද ස්වස්තික යන්නෙන් සූතිතිය බිඛගැනීමේ වැරදි තියාවට සමාන ය.

## හෙළ අකුර

සිංහල අකුරේ පිරිනාමුව (පරිණාමය) පිළිබඳ වැ, මේ තෙක් පල වී ඇති මත දෙකෙකි. එ නම්:

අ. සිංහල අකුර දැඩිදේවී බිරාජ්ම් අකුරින් පිරිනැමුණු (පරිණාමය වූණු) වග

ආ. සිංහල අකුර මලයාලී ග්‍රන්ථ අකුරින් පෙශෙණුණු (පෝෂණය වූණු) වග යනු යි.

බිරාජ්ම් අකුර දැඩිදේවී පුරා වැඩියක් පැතිරි ගියේ ලක්දිවැද වන පැතිස් රුපට සමකාලීකයකු වූ අසේක්ත රුප විසින් පිහිටුවූණු සෙල් ලිපි මතිනි. හෙළදිවී බිරාජ්ම් අකුරේ පැතිරිම ද දෙවනපැද තිස් පුගයේ බවට දහට මේ බිමින් ලැබී ඇති පැරණි මැ බිරාජ්ම් අකුරු සෙල් ලිපි කිහිපයෙකින් මැ දෙස් ලැබේ.”<sup>1</sup>

හෙළදිවී බිරාජ්ම් අකුර, කි.පෙ. 3 සියවස සිටු කි.ව. 1 සියවස තෙක් වැඩි වෙනසකට පත් තුවු බව එ අකුරෙන් ලියුවූණු සෙල් ලිපි අකුරු විමසා බැලීමෙන් පෙනේ. කි.ව. 1 සියවසේ සිට 7 සියවස තෙක් යම් යම් වෙනස්වීම්වලට ලක් වූ මේ අකුර වැළ ඉන් පසු වඩා ඉක්මනින් වත්මන් සිංහල අකුරු බවට හැරුණු සැරියෙක් එ සියවස්හි ලියුවූණු සෙල් ලිපි දක්වයි.

‘ක’ යන්නෙන් පිරිනමුව මේ අහඹු වෙනසට පුනිසි නිදුපුනෙකි. (1 සටහන බලන්න) ‘ක’ යන්න බිරාජ්ම් අකුරින් පිරිනැමුණ අපුරු දක්වන එ මැ සටහන. කි.පෙ. 3 සියවසේ සිටු 7 සියවස තෙක් එහි වැඩි වෙනසක් නො දක්වත්න් 8 වන සියවසේ දී වත්මන් සිංහල ‘ක’ යන්නට තුදුරු හැඩියකට අදිසියේ මැ පත් වූ බව ද දක්වයි.

සිංහල ‘ක’ යන්න ඒ අවධියේ මේ බඳු ලකි වෙනසකට පත් වූයේ දැඩිදේවී පල්ලව අකුරුවල බල පැමෙන් බව ඇතැම් වියතුන් ගේ පිළිගැනීම යි.<sup>2</sup> එහෙන් අපේ ‘ක’ යන්නේ අදිසි වෙනස වූයේ වඩාත් ඇතු පුගයෙකු සිටු එන්නා වූ ද; ඒ වන විටැන් යන්තර අකුරු සැරියෙන් වහරේ පැවැත්කා වූ ද අකුරු වැළකට අයත් ‘ක’ යන්නාක් මතු වී ඒම නිසා යැ සි කියනොත් එය ඇත්තෙන් ඇත් නො වියැ භැකි යැ (1 සටහන බලන්න).

බිරාජ්ම් අකුරට වඩා පැරණි දේසිය අකුරු වැළක් අපට වූ බවට මේ බිමින් මැ දෙස් ලැබේ.

1. ටෙශ්‍රකරල අංක 2 ලෙස ලිපිය (කි.පෙ. 3 සියවස) පිරිනැදියාව සෙල් ලිපි (කි.පෙ. 3 සියවස) උස්කිය (කි.පෙ. 207-197) රුදු ඇ සාර්ථක වෙශ්‍රකර ලිපිය.
2. සිංහල අකුරුවල ඉමිහාය - නන්දෝස්න මුද්‍රණ්ඩ, II 8.

## ඩ යොලොකි තිර්ණමුව

|                        |        |    |
|------------------------|--------|----|
| ක්‍ර.අඟ.<br>3 කියන්තික | +      | ඩ  |
| 1 කියන්තික             | 千      | රු |
| ක්‍ර.ආ.<br>2 කියන්තික  | 百      |    |
| 4 කියන්තික             | 十      | රු |
| 5 කියන්තික             | 一      | රු |
| 6.7 කියන්තික           | 十 (ශු) |    |
| 8.9 කියන්තික           | 百      |    |
| 9.10.ක්‍ර.ආ.           | 千      |    |
| 11.13 කියන්තික         | 萬      |    |
| 14.15 කියන්තික         | 億      |    |
| 20 කියන්තික            | 兆      |    |



**බිරාජ්මී තොටෙ සිංහල සේල් පිරි ලකුණු**  
 ලංකා සේල්ලිපි, 1 ට. (පරණවිතාන), පෙරවදන, XXXVI පෝ

|    |          |    |          |     |          |     |          |     |          |    |          |    |          |
|----|----------|----|----------|-----|----------|-----|----------|-----|----------|----|----------|----|----------|
| 1  | ස        | 4b | ස්ථාන පි | 5h  | ස්ථාන පි | 12  | ස්ථාන පි | 20  | ස්ථාන පි | 29 | ස්ථාන පි | 39 | ස්ථාන පි |
| 2  | ස්ථාන පි | 4c | ස්ථාන පි | 5i  | ස්ථාන පි | 13  | ස්ථාන පි | 21a | ස්ථාන පි | 30 | ස්ථාන පි | 40 | ස්ථාන පි |
| 2a | ස්ථාන පි | 4d | ස්ථාන පි | 5j  | ස්ථාන පි | 14  | ස්ථාන පි | 21b | ස්ථාන පි | 31 | ස්ථාන පි | 41 | ස්ථාන පි |
| 3a | ස්ථාන පි | 5g | ස්ථාන පි | 6   | ස්ථාන පි | 15  | ස්ථාන පි | 22  | ස්ථාන පි | 32 | ස්ථාන පි | 42 | ස්ථාන පි |
| 3b | ස්ථාන පි | 5b | ස්ථාන පි | 7   | ස්ථාන පි | 16a | ස්ථාන පි | 23  | ස්ථාන පි | 33 | ස්ථාන පි | 43 | ස්ථාන පි |
| 3c | ස්ථාන පි | 5c | ස්ථාන පි | 8   | ස්ථාන පි | 16b | ස්ථාන පි | 24  | ස්ථාන පි | 34 | ස්ථාන පි |    |          |
| 3d | ස්ථාන පි | 5d | ස්ථාන පි | 9   | ස්ථාන පි | 16c | ස්ථාන පි | 25  | ස්ථාන පි | 35 | ස්ථාන පි |    |          |
| 3e | ස්ථාන පි | 5e | ස්ථාන පි | 10  | ස්ථාන පි | 17  | ස්ථාන පි | 26  | ස්ථාන පි | 36 | ස්ථාන පි |    |          |
| 3f | ස්ථාන පි | 5f | ස්ථාන පි | 11a | ස්ථාන පි | 18  | ස්ථාන පි | 27  | ස්ථාන පි | 37 | ස්ථාන පි |    |          |
| 4a | ස්ථාන පි | 5g | ස්ථාන පි | 11b | ස්ථාන පි | 19  | ස්ථාන පි | 28  | ස්ථාන පි | 38 | ස්ථාන පි |    |          |


## 2 සටහන

බිරාජ්මී අකුරුවලට අයන් නොවන ලකුණු රසක් ම අපේ සේල් ලිපි අතර තිබිම ඉතා සුවිශේෂ කරුණෙකි.<sup>(3)</sup>

බිරාජ්මී නොවන ඉපැයෑනි අකුරු සටහන් දක්වන ලිපි ද දනට ලැබේ ඇත්තේ යැ.<sup>(4)</sup>

වේවැල් තැන්න, තිසා වැව සේල් ලිපි සලකුණු මින් වැදුගත් කැන් ගන්නේ ඒවා ඉන්දු නිමිනයේ සලකුණු හා සම්ප සබඳතාවක් දක්වන හෙයිනි (3 සටහන).

ඉන්දු දෙම් - උංකා සූක්තු ක්‍රියාව  
ඉන්දු දෙම් උංකා සේල් ලිපි ගෝරත්නය



3 සටහන

ඉපැයැණි හිරි දෙවාලක් වූ කොග්ගලු හිරිගලේ වූ (I) ලිපියක්  
කොග්ගල කළපුවේ වන කොකා කෙටු ගලේ (II) ලිපිය හා හරක් අවි  
කෙටු ගලේ (යන්තර ගලේ) වන (III) ලිපියක් තව ද නිදුළන් යැ. බිරාහ්මී  
අකුරට වඩා වත්මන් අකුරට සම්පකම් දක්වන අකුරු වැළක් වූ බවට.  
(4 සටහන බලන්න).


ජොන්ගල සේවකි

ඩ අ න ප  
ස ම න ප එ



ස ම න ප එ  
ම ඔ

ii



iii

#### 4 සටහන

### ගෝරත්තෙයේ එක රැස අතුරු

හරකුන් හණ ගැහීමක් උන් ගේ තොයක් ලෙඩිවලට සිරුරේ ඒ ඒ තන්හි යම් යම් ලකුණු වගයක් පිළිස්සීමත් පෙර සිටු මැ මේ රටේ පැවැති සිරිතෙකි. මා මෙහි යේද පෙර යන්න හෙළයා ගේ මෙන් මැ හෙළ හරකා ගේ ද අනාදි යට්ටියාවේ ආදිය සිංහ පත් කරවන්නෙකි; හෙළයා ගරහි වසන්නා යැ සි හරකාට ගෙර යැ සි නමක් දුන් එඹිර පුගය ද අංබරුවා. ගෙන් ගොවිකමට නාන් මෙහෙටර ලබාගන් ගොවි පුගය ද සිංහ පත් කරවන්නෙකි.

## ඉංගිණී පැද අකුරට ස්වූලක්ෂණ

| උ   | ඇ    | ඈ     | ඉ     | ඁ     |
|-----|------|-------|-------|-------|
| ස   | ස    | ස     | ස     | ස     |
| ශ   | ශු   | ශ්ස   | ශ්ස   | ශ්ස   |
| ශ   | ශ    | ශ     | ශ     | ශ     |
| ශ්ස | ශ්සු | ශ්ස්ස | ශ්ස්ස | ශ්ස්ස |
| ශ්ස | ශ්සු | ශ්ස්ස | ශ්ස්ස | ශ්ස්ස |
| ශ   | ශු   | ශ්ස   | ශ්ස   | ශ්ස   |
| ශ   | ශ    | ශ     | ශ     | ශ     |
| ශ්ස | ශ්සු | ශ්ස්ස | ශ්ස්ස | ශ්ස්ස |
| ශ්ස | ශ්සු | ශ්ස්ස | ශ්ස්ස | ශ්ස්ස |
| ශ   | ශ    | ශ     | ශ     | ශ     |

### 5 සටහන

එ සේ පවුලේ සත්‍ය ලෙස මෙහේ ගත් ගවයා ගේ ලෙඩිට දුකට පලහන ලක්ෂණ ඇතුළත් අගනා ගත් රුවනෙකි ගෝරත්නය.

ගෝරත්නයෙහි එන ඇතැම් ලක්ෂණ, අකුරු හැටියට හඳුනාගැනීමට අපට බෙහෙවින් මැ උදුවූ ව්‍යයේ එහි එන තන් තිසුල (ත්‍රිඹුල) නම් කොටු තිබීම සි.

තිදුසුන් විසින් මෙහි 4 සටහනෙහි එන 'එර තිසුල' ගනිමු. එහි තිසුලට මුළුන් ඇති අඩ කොමුවක් බඳු අකුර එ යන්න සි. පැත්තට බැවුණු බින්දුව ර යන්න සි.

1. Non Brahamical Symbols (Introduction, Epigraphaia Zeylanica, p. xxvi)

2. R.A.S. Journal, Vol. xxxii, p. 163

# ඉජ්ජිලි මොද අකුරාන් එදන්

|       |            |
|-------|------------|
|       |            |
| ම ම ම | ම ම        |
|       |            |
| ය     | යෝ         |
|       |            |
| ඩ     | රා රෝ      |
|       |            |
| ව ර ම | රා රෝ රා ම |

## 6 සටහන

මෙහි එන එ යන්න යන්තරවලැ මන්තර ලිවීමේ ද යෙදු එ යන්න මැ බව මෙහි එන, ඉපැයැණි අකුරට පිළි ලකුණු ගැන්වීම දැක්වෙන අංක 5 සටහනින් ද, එහි දැක්වෙන 6 සටහනින් ද දැක්වේ.

එ සේ මැ 'ම' යන්න සඳහා ද කිසුල ලකුණ යෙදු බව ද එ මැ 6 සටහනෙහි මිමි, මය වරම යන වදන්වලින් ද හෙළි වේ.

කොය්ගල සෙල් ලිපි තුනෙහි මැ එකසේ සඳහන් වන සමන යන නම එ අපුරින් අපට කියවාගත හැකි වූයේ කිසුල ලකුණ 'ම' යන්න ලෙස සැලැකීමෙනි.

## කරිජ අදාශක් දෙන සලකුණු

|  |  |  | රය                      |
|--|--|--|-------------------------|
|  |  |  | විදුම<br>(බේඛ කිරීම)    |
|  |  |  | අඩ විදුම                |
|  |  |  | සමහම<br>(ඡක් වීම)       |
|  |  |  | මුඟ දීම<br>(රංචු ගැසීම) |
|  |  |  | මෙවුන් දම<br>(මෙවුනය)   |

### 7 සටහන

තිපුල ලකුණ පමණක් නො වැ දිය රල්ල ලකුණ ද 'ම' යන්න ලෙස ඇතා අවදියේ යන්තර අකුරු වැලේ යෙදුණු බව පෙනේ. රාම ගේ නමට කොඩිවිණ මතුරෙකු සි සැලැකිය හැකි රා රෝ රාම යනු (6 සටහන) එ සේ කියවාගන්නට හැකි වූයේ මේ මැම (5) (ම) අකුර නිසා ය.

### න යනු දෙකක්

'ම' යන්න සඳහා එකක් අනෙකට වෙනස් අකුරු දෙකක් වූව ද 'න' යන්න සඳහා මන්තර අකුරු වැලෙහි තරමක් වෙනසකම ඇති එක අකුරක් වූ බව පෙනේ.

කොයිගල සෙල් ලිපියෙහි එ පෙදෙස අදිපතියා ගේ නම වූ සමන යන්න ලිවීමේ දී න යන්නේ යටි කෙළවර පිටතට හෝ ඇතුළට හෝ විකයෙන් යුතු වැ ද ලෙසකුට යොදා ඇති බව පෙනේ

## ବୁଦ୍ଧାଳୀ ରାଜ୍ୟ କର୍ମ ପରିଚୟ

8 සුවහන


(4 சுற்று). ந யந்த லிவீமே டி லியந்தந் அதின் பூ யு யு யு வெனக்கு குடி நிசு உதினோகுவ பூல்வென் ந மூடு வெனக்கு பூ ந யங்கு ஹரக்கு மீ லூபென வென் ஒங்கிரஸ் 'அந்' அகுருவ வெனைவின் சும் பூ அபே ஹபைன் ந யந்த விராஹ்தி அகுருவ ட வோகேவ் பூய்தீ பூய்யெக்கு சிவீ ஹரக்கு வெட போதேவ் யந்தர மன்தர போதேவ் யங்குண்டு வென் கிவிப் பூ யு யு.

විදන් කිහිපයෙකින් දියැ යුතු අදහස් සඳහා සංකේතයක් යෙදීම ද ගෝරත්නය ඇසුරින් මත කුරුගත හැකි වෙයි.


බේද කිරීම සඳහා පිටතට හැරුවුණු මහ වරහන් දෙකක් බදු ලකුණ ද භාද කිරීම සෙවන් සමඟම සඳහා එකට බැඳුණු කොටු දෙකක් බදු ලකුණ ද බාගෙට බේද කිරීම (අර්ධජේදය) සඳහා හතරස් කොටුව භා ඉවතට හැරුණු මහ වරහන බදු ලකුණ ද, රංචු ගැස්වීම (මුළු දෙවීම) සඳහා වස්තිය බදු ලකුණක් ද ජය ගැනීම හැගැවීමට එකට එක මූණකට

5. මැම: අර් නාම දිය යි. අප > අබ්‍රා ඇංග්‍රීසු > අච්චි > අම්‍රිත > ඇම්‍රිත: රෙලි නායක මහ දිය මහ ඇම්‍රිත > මැම.

බදානොම සේල්කිඩ



රාජකීය ආසියාතික සංගමයේ සඟරාව වෙ. XXXII ,  
පි. 163




9 සටහන

## ଅର୍ଥ ଜୀବି ବ୍ୟକ୍ତିଗତି ଉପର

ଶ୍ରୀ କୃତ୍ତିବ୍ସ ଶ୍ରୀ ଲୁହ ଶ୍ରୀ ଶ୍ରୀ  
 ପ୍ରଦୀପ୍ତ ଶ୍ରୀ ମେ ପାତା ପାଲ  
 ୧୦ ୧୧ ୧୨  
 ମେଳା ଅମ୍ବା ମେଳା ଅମ୍ବା  
 ୧୩ ୧୪ ୧୫  
 ଅମ୍ବା ଅମ୍ବା ଅମ୍ବା ଦୀ ଦୀ  
 ୧୬ ୧୭ ୧୮ ୧୯ ୨୦ ୨୧  
 ନାମ ନାମ ନାମ ନାମ ନାମ  
 ୨୧ ୨୨ ୨୩ ୨୪ ୨୫  
 ଲୁହ ଲୁହ ଲୁହ ଲୁହ ଲୁହ  
 ୨୬ ୨୭ ୨୮ ୨୯ ୩୦  
 ମେଲୁହ ବିଲୁହ ବିଲୁହ  
 ୩୧ ୩୨ ୩୩  
 ଲୁହ ଲୁହ  
 ୩୪ ୩୫  
 ଶ୍ରୀ ଶ୍ରୀ ଶ୍ରୀ

10 සටහන

## ଓ'ର୍ବାଦିକା ଲିଙ୍ଗ ଆମ ପରିଦିନ



## ଗୁଣୀ ବିଲୁ ମେ ଅନ୍ଧ ଶିଳ୍ପ (ର୍ବାଚର ତୋଳ)

11 සටහන

මූණ සිටුවා තැබූ හේ පෙරලා තැබූ හේ තිකොන් (තිකොන්) දෙකක් බඳු ලකුණ ද යෙදිණ (7 සටහන බලන්න).

## බලංගොඩී සෙල් ලිපිය

රාජකීය ආසියාතික සංගමයේ සගරාවේ (වෙනම xxii, පිටුව 163) එන බලංගොඩී සෙල්ලිපිය දැනට මේ රටේ පළ වී ඇති පැයැණි මැ සෙල් ලිපිය ලෙස සැලැකියැ හැකි හි.

බැඳු බැඳුමට අමුතු සත්‍ය ගේ රු සටහනක් හා තව රු ලකුණු කිහිපයක් ඇති මේ ලිපිය තරු-සිව පුගයෙන් එහා අකුරුන් සලකුණුන් (සංකේතන්) දෙක මැ මුශ කොටු ලියුමුණක් සේ සැලැකියා හැකි යැ. තරු - සිව පුගය ආදි හෙළ අකුරු වැළ සපිරි බවකට පත් වැ පැවැති අවධියෙකි.

මේ බව අප විසින් යන්තර - මන්තර අකුරු ඇපුරින් ද ගෝරන්නයේ එන සලකුණු ඇපුරින් ද මතු කැරුණු තරු අකුරු වැළ පිරික්සිමේ දී පැහැදිලි වේ (9 සටහන).

"සිංහයන් ලොජ් කොටු (කපා) තිති රුපු ලක එක්සන් කොටු විසු බව යැ" යන අරුන් ඇති "සිං ලොජ් කොටු තිති කැන් ලක් එක් කොටු වූස් බා" යන වැකිය දැනට ලැබෙන පැයැණිකම හෙළ බසට නිදුසුනෙක් ද වෙයි.

හෙළ අකුරෙහි හා ඉන්දු දෙකී අකුරෙහි ද සැබැදියාවක් පැවැති බව ගෝරන්නයෙහි ද අජේ පැයැණි සෙල් ලිපිවල ද ඇතැම් සම සලකුණු විමසා බලන විටු පෙනෙන කරුණෙකි (3 සටහන). මේ ගැන වෙසෙයි පිරියෙසුමක් කළ සෙනරන් පරණවිතාන සුරිපු අප ගේ නොවක් පින ලබනි. එහෙත් ඉන්දු දෙකීයේ වැසි (හෙළ) දනන් වහර කළ බස සතු බස ද යන්න තව ද විමැසුමට ලක් වියැ යුතු සේ යැ.

ක්.ව. 2538 පොසොන් පුර 15


අරිසෙන් අප්පුවිද්

ක්.ව. 1994 ජුනි 23

ගල්කිස්ස,

මෙමිජ්ලර පාර 140/40

කලා පුර.



වත්මන් පාසල්වල හා විශ්වවිද්‍යාලවල ද ඉගැන්වෙන ඉතිහාසයෙන්, විජයාගමනයට පෙර මේ රට ඉතිහාසය ඉවත් කරනු ලබේ ඇත. එයට පෙර, එම යුගයේ ඉතිහාස තොරතුරු අප ගේ සාම්ප්‍රදායික ඉතිහාසයට ඇතුළු ව නිවිණ. පසු කලෙක මේ වැනි අඩුවක් සිදු වීමට හේතුව ඉංගිරිසින් අතින් ලංකා ඉතිහාසය සැකැසීම ය.

කුමරතුරු මුතිදස්ඩු හෙළ බස පමණක් මහා පරිමාණයෙන් නගාලු හ. අරිසෙන් අනුබුදුවනට උරුමයෙන් ම පැවරි තිබුණේ හෙළ ඉතිහාසය සමාජගත කිරීම ය. වරින් වර විවිධ කාමී මගින් මේ අදහස් ඉදිරිපත් කරන ලදී. මවුන් විසින් 'ඉර හද නැගි රට' මහා පදනම කාච්‍ය සම්පාදනය කරන ලද්දේ වසර තිස් දහසක් පැරණි යුගයක සිට වත්මන තෙක් අඩුණු ව ඉතිහාස තොරතුරු ගෙනඟරු දක්වීමට ය. පදාංච යනු සිංහලයාට ආකර්ෂණීය මාධ්‍යය විම නිසා ම අනුබුදුවන් එය තොරාගත් බව පෙනේ.

අනුබුදුවන් විසින් හෙළ ඉතිහාසය පිළිබඳ ව මතු කරන ලද අදහස් විසි වැනි සියවසේ දේ වැනි අඩුණු දී සමාජයේ එ තරම් ඇගැසීමට ලක් තොටු නමුදු විසි එක් වන සියවස ඇරෝපුමන් සමග ඒවා සමාජයේ මුළු බැසැනි. ඉංගිරිසි සිවිල් සේවකයන් වංශකථා මගින් දුටු ලංකා ඉතිහාසය සාම්ප්‍රදායික සිංහල ඇසින් දුටු අරිසෙන් අනුබුදුවේ සාම්ප්‍රදායික පදනම් ම එය ඉදිරිපත් කළ හ. තම ජීවිතය ම කැප කොට, හෙළි කළ හෙළ ඉතිහාසය අඩුවක් නැති ව ම අප අතර තබා යැම ඉමහත් සැනසුමෙකි. තව දුරටත් ගෙවීමෙන කොට එය ඉදිරියට ගෙනයැම වත්මන් තරුණ පරපුරට උරුම එ ඇත.

ආචාර්ය සූරිය ගුණසේකර



නොමිලේ බෙදුදීම පිණිස සි

ප්‍රින්ට් වෙල් මුදණාලයයේ මුළුපිට සි.